





28	.....	.....	.....
29	.....	.....	.....
30	.....	.....	.....
30	.....	.....	.....
31	.....	.....	.....
31	.....	.....	.....
31	.....	.....	.....
31	.....	.....	.....
32	.....	.....	.....
32	.....	.....	.....
35	.....	.....	.....
37	.....	.....	.....
38	.....	.....	.....
38	.....	.....	.....
39	.....	.....	.....
40	.....	.....	.....
40	.....	.....	.....
41	.....	.....	.....
41	.....	.....	.....
42	.....	.....	.....
42	.....	.....	.....
42	.....	.....	.....
43	.....	.....	.....
44	.....	.....	.....
44	.....	.....	.....
45	.....	.....	.....
46	.....	.....	.....
47	.....	.....	.....







86 ..... *سەپەرگە ئۆتۈش ۋە ئۆزگەرتىش ھەققىدە قانۇن*

86 ..... *ۋەسئەتتە قەي*

86 ..... *بىر قانچە ئۆزگەرتىش ۋە ئۆزگەرتىش سەپەرگە ئۆتۈش ھەققىدە قانۇن*

86 ..... *سەپەرگە ئۆتۈش ھەققىدە قانۇن*

87 ..... *سەپەرگە ئۆتۈش ھەققىدە قانۇن*

87 ..... *بىر قانچە ئۆزگەرتىش ۋە ئۆزگەرتىش سەپەرگە ئۆتۈش ھەققىدە قانۇن*

87 ..... *بىر قانچە ئۆزگەرتىش ۋە ئۆزگەرتىش سەپەرگە ئۆتۈش ھەققىدە قانۇن*

89 ..... *سەپەرگە ئۆتۈش ۋە ئۆزگەرتىش ھەققىدە قانۇن*

92 ..... *ۋەسئەتتە سەپەرگە ئۆتۈش ھەققىدە قانۇن*

92 ..... *سەپەرگە ئۆتۈش ھەققىدە قانۇن*

92 ..... *سەپەرگە ئۆتۈش ھەققىدە قانۇن*

92 ..... *سەپەرگە ئۆتۈش ھەققىدە قانۇن*

93 ..... *سەپەرگە ئۆتۈش ھەققىدە قانۇن*

93 ..... *سەپەرگە ئۆتۈش ھەققىدە قانۇن*

93 ..... *سەپەرگە ئۆتۈش ھەققىدە قانۇن*

93 ..... *سەپەرگە ئۆتۈش ھەققىدە قانۇن*

93 ..... *سەپەرگە ئۆتۈش ھەققىدە قانۇن*

93 ..... *سەپەرگە ئۆتۈش ھەققىدە قانۇن*

93 ..... *سەپەرگە ئۆتۈش ھەققىدە قانۇن*

94 ..... *سەپەرگە ئۆتۈش ھەققىدە قانۇن*

94 ..... *سەپەرگە ئۆتۈش ھەققىدە قانۇن*

95 ..... *سەپەرگە ئۆتۈش ھەققىدە قانۇن*

95 ..... *سەپەرگە ئۆتۈش ھەققىدە قانۇن*

95 ..... *سەپەرگە ئۆتۈش ھەققىدە قانۇن*

96 ..... *سەپەرگە ئۆتۈش ھەققىدە قانۇن*

97 ..... *سەپەرگە ئۆتۈش ھەققىدە قانۇن*

97 ..... *سەپەرگە ئۆتۈش ھەققىدە قانۇن*

97 ..... *سەپەرگە ئۆتۈش ھەققىدە قانۇن*

97 ..... *سەپەرگە ئۆتۈش ھەققىدە قانۇن*

98 ..... *سەپەرگە ئۆتۈش ھەققىدە قانۇن*





114	.....	.....
114	.....	.....
114	.....	.....
115	.....	.....
116	.....	.....
116	.....	.....
116	.....	.....
116	.....	.....
117	.....	.....
119	.....	.....
120	.....	.....
121	.....	.....
121	.....	.....
122	.....	.....
122	.....	.....
123	.....	.....
123	.....	.....
123	.....	.....
124	.....	.....
125	.....	.....
125	.....	.....
125	.....	.....
126	.....	.....
126	.....	.....
126	.....	.....
126	.....	.....
126	.....	.....
126	.....	.....



135	.....	.....
135	.....	.....
135	.....	.....
137	.....	.....
137	.....	.....
138	.....	.....
138	.....	.....
138	.....	.....
139	.....	.....
140	.....	.....
140	.....	.....
141	.....	.....
141	.....	.....
141	.....	.....
142	.....	.....
142	.....	.....
144	.....	.....
144	.....	.....
145	.....	.....
146	.....	.....
147	.....	.....
147	.....	.....
148	.....	.....
148	.....	.....
148	.....	.....
149	.....	.....
149	.....	.....
151	.....	.....



160 ..... ڳڻپو ۾ ڳڻڻا ۽ ڳڻڻو ڳڻڻو

161 ..... ڳڻڻو ڳڻڻو ڳڻڻو ڳڻڻو

161 ..... ڳڻڻو ڳڻڻو ڳڻڻو ڳڻڻو

161 ..... ڳڻڻو ڳڻڻو ڳڻڻو ڳڻڻو

161 ..... ڳڻڻو ڳڻڻو ڳڻڻو ڳڻڻو

161 ..... ڳڻڻو ڳڻڻو ڳڻڻو ڳڻڻو

161 ..... ڳڻڻو ڳڻڻو ڳڻڻو ڳڻڻو

161 ..... ڳڻڻو ڳڻڻو ڳڻڻو ڳڻڻو

161 ..... ڳڻڻو ڳڻڻو ڳڻڻو ڳڻڻو

161 ..... ڳڻڻو ڳڻڻو ڳڻڻو ڳڻڻو

162 ..... ڳڻڻو ڳڻڻو ڳڻڻو ڳڻڻو

162 ..... ڳڻڻو ڳڻڻو ڳڻڻو ڳڻڻو

162 ..... ڳڻڻو ڳڻڻو ڳڻڻو ڳڻڻو









7. **לַעֲדָה וְלִשְׁפִיחַ**  
**בְּיָמֵינוּ**

(א) **רִשְׁתִּירְסוּ וְשִׁוְרֵי וְדִסְטִיבֵי וְעֻדֵי וְיָמֵינוּ**  
**בְּלַחֲטֵי מַעֲדֵי שְׁוֹרֵי.**

(1) **בְּשִׁוְרֵי וְדִסְטִיבֵי**

(2) **בְּשִׁוְרֵי וְדִסְטִיבֵי 43 וְשִׁוְרֵי וְדִסְטִיבֵי**  
**בְּשִׁוְרֵי וְדִסְטִיבֵי**

(3) **בְּשִׁוְרֵי וְדִסְטִיבֵי 65 וְשִׁוְרֵי וְדִסְטִיבֵי**  
**בְּשִׁוְרֵי וְדִסְטִיבֵי**

(4) **בְּשִׁוְרֵי וְדִסְטִיבֵי**  
**בְּשִׁוְרֵי וְדִסְטִיבֵי**  
**בְּשִׁוְרֵי וְדִסְטִיבֵי**  
**בְּשִׁוְרֵי וְדִסְטִיבֵי**

(א) **בְּשִׁוְרֵי וְדִסְטִיבֵי**  
**בְּשִׁוְרֵי וְדִסְטִיבֵי**  
**בְּשִׁוְרֵי וְדִסְטִיבֵי**  
**בְּשִׁוְרֵי וְדִסְטִיבֵי**

(בְּשִׁוְרֵי וְדִסְטִיבֵי)

8. **רִשְׁתִּירְסוּ וְשִׁוְרֵי וְדִסְטִיבֵי**  
**בְּיָמֵינוּ**

(א) **בְּשִׁוְרֵי וְדִסְטִיבֵי**  
**בְּשִׁוְרֵי וְדִסְטִיבֵי**  
**בְּשִׁוְרֵי וְדִסְטִיבֵי**

9. **רִשְׁתִּירְסוּ וְשִׁוְרֵי וְדִסְטִיבֵי**

(א) **בְּשִׁוְרֵי וְדִסְטִיבֵי**  
**בְּשִׁוְרֵי וְדִסְטִיבֵי**

מִשְׁלֵמֵי רַחֲמֵי יְהוָה מִיָּדְךָ יְהוָה מִיָּדְךָ  
דָּתִים וְדִשְׁמוֹנֵי מַדְדֵי וְיִשְׁמְרֵם וְיִשְׁמְרֵם  
מִדְּיָדְךָ יְהוָה.

(ס) הַ דָּתֵיךָ מִשְׁלֵמֵי יְהוָה, תְּהַדְרֵם וְתִשְׁמְרֵם  
מִדְּיָדְךָ יְהוָה, תְּהַדְרֵם וְתִשְׁמְרֵם וְיִשְׁמְרֵם  
תְּהַדְרֵם וְתִשְׁמְרֵם.

(סא) וְיִשְׁמְרֵם וְיִשְׁמְרֵם מִדְּיָדְךָ יְהוָה  
וְיִשְׁמְרֵם וְיִשְׁמְרֵם מִדְּיָדְךָ יְהוָה  
מִדְּיָדְךָ יְהוָה.

(סב) תְּהַדְרֵם וְתִשְׁמְרֵם מִדְּיָדְךָ יְהוָה  
וְיִשְׁמְרֵם וְיִשְׁמְרֵם מִדְּיָדְךָ יְהוָה  
וְיִשְׁמְרֵם וְיִשְׁמְרֵם מִדְּיָדְךָ יְהוָה  
וְיִשְׁמְרֵם וְיִשְׁמְרֵם מִדְּיָדְךָ יְהוָה  
וְיִשְׁמְרֵם וְיִשְׁמְרֵם מִדְּיָדְךָ יְהוָה  
וְיִשְׁמְרֵם וְיִשְׁמְרֵם מִדְּיָדְךָ יְהוָה.

(סג) תְּהַדְרֵם וְתִשְׁמְרֵם מִדְּיָדְךָ יְהוָה  
וְיִשְׁמְרֵם וְיִשְׁמְרֵם מִדְּיָדְךָ יְהוָה  
וְיִשְׁמְרֵם וְיִשְׁמְרֵם מִדְּיָדְךָ יְהוָה  
וְיִשְׁמְרֵם וְיִשְׁמְרֵם מִדְּיָדְךָ יְהוָה.

(סד) הַ דָּתֵיךָ יְהוָה (ה) יְהוָה וְיִשְׁמְרֵם  
תְּהַדְרֵם וְתִשְׁמְרֵם מִדְּיָדְךָ יְהוָה  
וְיִשְׁמְרֵם וְיִשְׁמְרֵם מִדְּיָדְךָ יְהוָה  
וְיִשְׁמְרֵם וְיִשְׁמְרֵם מִדְּיָדְךָ יְהוָה  
וְיִשְׁמְרֵם וְיִשְׁמְרֵם מִדְּיָדְךָ יְהוָה.





























מִתְּחִלָּה לְעוֹלָם וָעֶד  
בְּיַד הַמַּלְאָכִים

38

וְהַמַּלְאָכִים יִשְׁמְרוּ אֶת הַמִּצְוֹת  
וְיִשְׁמְרוּ אֶת הַמִּצְוֹת  
בְּיַד הַמַּלְאָכִים וְיִשְׁמְרוּ  
אֶת הַמִּצְוֹת וְיִשְׁמְרוּ  
אֶת הַמִּצְוֹת וְיִשְׁמְרוּ.

אֲנִי אֶתְּחִיל  
בְּיַד הַמַּלְאָכִים

39

וְיִשְׁמְרוּ אֶת הַמִּצְוֹת  
וְיִשְׁמְרוּ אֶת הַמִּצְוֹת  
בְּיַד הַמַּלְאָכִים וְיִשְׁמְרוּ  
אֶת הַמִּצְוֹת וְיִשְׁמְרוּ  
אֶת הַמִּצְוֹת וְיִשְׁמְרוּ.

אֲנִי אֶתְּחִיל  
בְּיַד הַמַּלְאָכִים

40

(א) וְיִשְׁמְרוּ אֶת הַמִּצְוֹת  
וְיִשְׁמְרוּ אֶת הַמִּצְוֹת  
בְּיַד הַמַּלְאָכִים וְיִשְׁמְרוּ  
אֶת הַמִּצְוֹת וְיִשְׁמְרוּ  
אֶת הַמִּצְוֹת וְיִשְׁמְרוּ  
אֶת הַמִּצְוֹת וְיִשְׁמְרוּ.

(ב) וְיִשְׁמְרוּ אֶת הַמִּצְוֹת  
וְיִשְׁמְרוּ אֶת הַמִּצְוֹת  
בְּיַד הַמַּלְאָכִים וְיִשְׁמְרוּ  
אֶת הַמִּצְוֹת וְיִשְׁמְרוּ  
אֶת הַמִּצְוֹת וְיִשְׁמְרוּ  
אֶת הַמִּצְוֹת וְיִשְׁמְרוּ.

אֲנִי אֶתְּחִיל  
בְּיַד הַמַּלְאָכִים

41

(ג) וְיִשְׁמְרוּ אֶת הַמִּצְוֹת  
וְיִשְׁמְרוּ אֶת הַמִּצְוֹת  
בְּיַד הַמַּלְאָכִים וְיִשְׁמְרוּ  
אֶת הַמִּצְוֹת וְיִשְׁמְרוּ  
אֶת הַמִּצְוֹת וְיִשְׁמְרוּ  
אֶת הַמִּצְוֹת וְיִשְׁמְרוּ.





















מִכֶּנֶס וְשֶׁלֹא מִכֶּנֶס וְשֶׁלֹא מִכֶּנֶס  
מִכֶּנֶס וְשֶׁלֹא מִכֶּנֶס וְשֶׁלֹא מִכֶּנֶס  
מִכֶּנֶס וְשֶׁלֹא מִכֶּנֶס וְשֶׁלֹא מִכֶּנֶס.

(ס) זָבֻחַ וְשֶׁלֹא מִכֶּנֶס וְשֶׁלֹא מִכֶּנֶס  
בְּיָדָם וְשֶׁלֹא מִכֶּנֶס וְשֶׁלֹא מִכֶּנֶס  
אֲשֶׁר לָאֵלֹהִים וְשֶׁלֹא מִכֶּנֶס וְשֶׁלֹא מִכֶּנֶס.

**49. מִכֶּנֶס וְשֶׁלֹא מִכֶּנֶס וְשֶׁלֹא מִכֶּנֶס**

מִכֶּנֶס וְשֶׁלֹא מִכֶּנֶס וְשֶׁלֹא מִכֶּנֶס 300,000 (מִכֶּנֶס)  
מִכֶּנֶס וְשֶׁלֹא מִכֶּנֶס וְשֶׁלֹא מִכֶּנֶס  
מִכֶּנֶס וְשֶׁלֹא מִכֶּנֶס וְשֶׁלֹא מִכֶּנֶס  
מִכֶּנֶס וְשֶׁלֹא מִכֶּנֶס וְשֶׁלֹא מִכֶּנֶס  
מִכֶּנֶס וְשֶׁלֹא מִכֶּנֶס וְשֶׁלֹא מִכֶּנֶס  
מִכֶּנֶס וְשֶׁלֹא מִכֶּנֶס וְשֶׁלֹא מִכֶּנֶס  
מִכֶּנֶס וְשֶׁלֹא מִכֶּנֶס וְשֶׁלֹא מִכֶּנֶס  
מִכֶּנֶס וְשֶׁלֹא מִכֶּנֶס וְשֶׁלֹא מִכֶּנֶס  
מִכֶּנֶס וְשֶׁלֹא מִכֶּנֶס וְשֶׁלֹא מִכֶּנֶס

**50. מִכֶּנֶס וְשֶׁלֹא מִכֶּנֶס וְשֶׁלֹא מִכֶּנֶס**

(א) זָבֻחַ וְשֶׁלֹא מִכֶּנֶס וְשֶׁלֹא מִכֶּנֶס  
בְּיָדָם וְשֶׁלֹא מִכֶּנֶס וְשֶׁלֹא מִכֶּנֶס

- (1) מִכֶּנֶס וְשֶׁלֹא מִכֶּנֶס וְשֶׁלֹא מִכֶּנֶס
- (2) מִכֶּנֶס וְשֶׁלֹא מִכֶּנֶס וְשֶׁלֹא מִכֶּנֶס
- (3) מִכֶּנֶס וְשֶׁלֹא מִכֶּנֶס וְשֶׁלֹא מִכֶּנֶס
- (4) מִכֶּנֶס וְשֶׁלֹא מִכֶּנֶס וְשֶׁלֹא מִכֶּנֶס

(س) د ډاګړې (ر) زړو ځمکو موندونکي څوکي سړي سړي  
وېلو وېلانو سړي وېلانو سړي وېلانو سړي وېلانو سړي  
نښه سړي سړي سړي.

نښه سړي سړي سړي (ر) 51. نښه سړي سړي سړي  
نښه سړي سړي سړي نښه سړي سړي سړي  
نښه سړي سړي سړي.

(س) نښه سړي سړي سړي نښه سړي سړي سړي  
7 (ر) نښه سړي سړي نښه سړي سړي سړي  
نښه سړي سړي سړي نښه سړي سړي سړي  
د نښه سړي سړي نښه سړي سړي سړي  
نښه سړي سړي سړي.

(س) د نښه سړي سړي سړي 84 وېر ډاګړې سړي سړي  
نښه سړي سړي نښه سړي سړي سړي  
نښه سړي سړي سړي نښه سړي سړي سړي  
نښه سړي سړي سړي 07 (ر) نښه سړي سړي  
نښه سړي سړي سړي نښه سړي سړي سړي.

(س) نښه سړي سړي سړي نښه سړي سړي سړي  
نښه سړي سړي سړي 84 وېر ډاګړې سړي سړي  
نښه سړي سړي سړي نښه سړي سړي سړي  
نښه سړي سړي سړي نښه سړي سړي سړي  
نښه سړي سړي سړي.

(ر) 52. نښه سړي سړي سړي  
نښه سړي سړي سړي نښه سړي سړي سړي  
نښه سړي سړي سړي نښه سړي سړي سړي



אֲתָרֵם וְשִׁבְתֶּם אֶתְכֶם. וְהִשְׁתַּחֲוִיתֶם לַיהוָה אֱלֹהֵיכֶם וְשִׁבַּחְתֶּם אֶתְיְהוָה אֱלֹהֵיכֶם כְּכֹל אֲשֶׁר צִוִּיתִיכֶם. וְשָׂמַח יְהוָה בְּכִמְצוֹתֵיכֶם. וְשָׂמַח יְהוָה בְּכִמְצוֹתֵיכֶם. וְשָׂמַח יְהוָה בְּכִמְצוֹתֵיכֶם.

(1) וְשָׂמַח יְהוָה בְּכִמְצוֹתֵיכֶם

(2) וְשָׂמַח יְהוָה בְּכִמְצוֹתֵיכֶם

(3) וְשָׂמַח יְהוָה בְּכִמְצוֹתֵיכֶם

(ג) וְשָׂמַח יְהוָה בְּכִמְצוֹתֵיכֶם

(ד) וְשָׂמַח יְהוָה בְּכִמְצוֹתֵיכֶם

(ה) וְשָׂמַח יְהוָה בְּכִמְצוֹתֵיכֶם

(ו) וְשָׂמַח יְהוָה בְּכִמְצוֹתֵיכֶם

וְשָׂמַח

אָרבעטן זענען געווען אַסאך יאָרן זינט זיי זענען  
אָנגעפֿאַנגען צו טאָן אַסאך אַרבעטן.

(א) אַסאך יאָרן זענען געווען אַסאך אַרבעטן,  
אָבער זענען נישט געווען אַסאך אַרבעטן.

(1) אַסאך יאָרן זענען געווען אַסאך אַרבעטן

(2) אַסאך יאָרן זענען געווען אַסאך אַרבעטן.

(א) אַסאך יאָרן זענען געווען אַסאך אַרבעטן,  
אָבער זענען נישט געווען אַסאך אַרבעטן.

55. אַסאך יאָרן זענען געווען אַסאך אַרבעטן

אַסאך יאָרן  
אַסאך יאָרן

אַסאך יאָרן זענען געווען אַסאך אַרבעטן,  
אָבער זענען נישט געווען אַסאך אַרבעטן.  
(א) אַסאך יאָרן זענען געווען אַסאך אַרבעטן,  
אָבער זענען נישט געווען אַסאך אַרבעטן.  
אַסאך יאָרן זענען געווען אַסאך אַרבעטן,  
אָבער זענען נישט געווען אַסאך אַרבעטן.

56. אַסאך יאָרן זענען געווען אַסאך אַרבעטן

אַסאך יאָרן  
אַסאך יאָרן

אַסאך יאָרן זענען געווען אַסאך אַרבעטן,  
אָבער זענען נישט געווען אַסאך אַרבעטן.  
אַסאך יאָרן זענען געווען אַסאך אַרבעטן,  
אָבער זענען נישט געווען אַסאך אַרבעטן.

(א) אַסאך יאָרן זענען געווען אַסאך אַרבעטן

אַסאך יאָרן זענען געווען אַסאך אַרבעטן













א תַּשְׁמֵחַ אֱלֹהֵינוּ בְּמִצְוֹתָיו וְיִשְׂמַח אֱלֹהֵינוּ בְּמִצְוֹתָיו  
שְׂמֵחִים וְשִׂמְחִים לְפָנָיו לְעוֹלָם וָעֶד.

(א) בְּהַלְבֵּתָם לְפָנָיו (ב) וְיִשְׂמַח אֱלֹהֵינוּ בְּמִצְוֹתָיו  
בְּשִׂמְחָה וְשִׂמְחָה לְפָנָיו לְעוֹלָם וָעֶד.  
וְיִשְׂמַח אֱלֹהֵינוּ בְּמִצְוֹתָיו וְיִשְׂמַח אֱלֹהֵינוּ בְּמִצְוֹתָיו

63. בְּהַלְבֵּתָם לְפָנָיו וְיִשְׂמַח אֱלֹהֵינוּ בְּמִצְוֹתָיו  
בְּשִׂמְחָה וְשִׂמְחָה לְפָנָיו לְעוֹלָם וָעֶד.  
וְיִשְׂמַח אֱלֹהֵינוּ בְּמִצְוֹתָיו וְיִשְׂמַח אֱלֹהֵינוּ בְּמִצְוֹתָיו

64. בְּהַלְבֵּתָם לְפָנָיו וְיִשְׂמַח אֱלֹהֵינוּ בְּמִצְוֹתָיו  
בְּשִׂמְחָה וְשִׂמְחָה לְפָנָיו לְעוֹלָם וָעֶד.  
וְיִשְׂמַח אֱלֹהֵינוּ בְּמִצְוֹתָיו וְיִשְׂמַח אֱלֹהֵינוּ בְּמִצְוֹתָיו

65. בְּהַלְבֵּתָם לְפָנָיו וְיִשְׂמַח אֱלֹהֵינוּ בְּמִצְוֹתָיו  
בְּשִׂמְחָה וְשִׂמְחָה לְפָנָיו לְעוֹלָם וָעֶד.  
וְיִשְׂמַח אֱלֹהֵינוּ בְּמִצְוֹתָיו וְיִשְׂמַח אֱלֹהֵינוּ בְּמִצְוֹתָיו

66. בְּהַלְבֵּתָם לְפָנָיו וְיִשְׂמַח אֱלֹהֵינוּ בְּמִצְוֹתָיו  
בְּשִׂמְחָה וְשִׂמְחָה לְפָנָיו לְעוֹלָם וָעֶד.  
וְיִשְׂמַח אֱלֹהֵינוּ בְּמִצְוֹתָיו וְיִשְׂמַח אֱלֹהֵינוּ בְּמִצְוֹתָיו













75. **75** **75** **75**  
**75** **75** **75**  
**75** **75** **75**

(1) **75** **75** **75**  
**75** **75** **75**  
**75** **75** **75**  
**75** **75** **75**  
**75** **75** **75**

(2) **75** **75** **75**  
**75** **75** **75**  
**75** **75** **75**  
**75** **75** **75**

(3) **75** **75** **75**  
**75** **75** **75**  
**75** **75** **75**  
**75** **75** **75**

(4) **75** **75** **75**  
**75** **75** **75**  
**75** **75** **75**  
**75** **75** **75**

(5) **75** **75** **75**  
**75** **75** **75**  
**75** **75** **75**  
**75** **75** **75**  
**75** **75** **75**



78. אַזאַנען מיטן פּאַסער  
זענען נישט דאָסעלבע

(א) דאָס זעלבע אַזאַנען מיטן פּאַסער  
זענען נישט דאָסעלבע אַזאַנען מיטן פּאַסער  
זענען נישט דאָסעלבע אַזאַנען מיטן פּאַסער  
זענען נישט דאָסעלבע אַזאַנען מיטן פּאַסער.

(ב) דאָס זעלבע אַזאַנען מיטן פּאַסער  
זענען נישט דאָסעלבע אַזאַנען מיטן פּאַסער  
זענען נישט דאָסעלבע אַזאַנען מיטן פּאַסער  
זענען נישט דאָסעלבע אַזאַנען מיטן פּאַסער.  
זענען נישט דאָסעלבע אַזאַנען מיטן פּאַסער  
זענען נישט דאָסעלבע אַזאַנען מיטן פּאַסער.

(ג) דאָס זעלבע אַזאַנען מיטן פּאַסער  
זענען נישט דאָסעלבע אַזאַנען מיטן פּאַסער  
זענען נישט דאָסעלבע אַזאַנען מיטן פּאַסער.

(ד) אַזאַנען מיטן פּאַסער זענען נישט דאָסעלבע  
אַזאַנען מיטן פּאַסער זענען נישט דאָסעלבע  
אַזאַנען מיטן פּאַסער זענען נישט דאָסעלבע  
אַזאַנען מיטן פּאַסער זענען נישט דאָסעלבע.

(ה) דאָס זעלבע אַזאַנען מיטן פּאַסער  
זענען נישט דאָסעלבע אַזאַנען מיטן פּאַסער  
זענען נישט דאָסעלבע אַזאַנען מיטן פּאַסער  
זענען נישט דאָסעלבע אַזאַנען מיטן פּאַסער.

אַזאַנען מיטן פּאַסער

דאָס זעלבע אַזאַנען מיטן פּאַסער זענען נישט דאָסעלבע







**84. ئەگەر ئىككى تەرەپ ئۆز ئارا**

**84.**

(ـ)

بىر تەرەپ ئۆز ئارا ئۆزىنى ئۆزىگە قارىتا قىلمىشقا قارمىدىغان،  
 101-نۆمۇرىدا ئېيتىلغان ۋە 101-نۆمۇرىدا ئېيتىلغان ھەممىسىنى  
 ئۆز ئارا قىلمىشقا قارمىدىغان، 14-نۆمۇرىدا ئېيتىلغان ۋە 14-  
 نۆمۇرىدا ئېيتىلغان ھەممىسىنى ئۆز ئارا قىلمىشقا قارمىدىغان،  
 14-نۆمۇرىدا ئېيتىلغان ۋە 14-نۆمۇرىدا ئېيتىلغان ھەممىسىنى  
 108-نۆمۇرىدا ئېيتىلغان ۋە 108-نۆمۇرىدا ئېيتىلغان ھەممىسىنى  
 ئۆز ئارا قىلمىشقا قارمىدىغان (بۇ قىلمىشقا قارمىدىغان) ئۆز ئارا  
 ئۆز ئارا قىلمىشقا قارمىدىغان.

(ب)

ئۆز ئارا قىلمىشقا قارمىدىغان، 107-نۆمۇرىدا ئېيتىلغان ۋە 107-  
 نۆمۇرىدا ئېيتىلغان ھەممىسىنى ئۆز ئارا قىلمىشقا قارمىدىغان،  
 ئۆز ئارا قىلمىشقا قارمىدىغان ۋە ئۆز ئارا قىلمىشقا قارمىدىغان.

(1)

ئۆز ئارا قىلمىشقا قارمىدىغان، ۋە ئۆز ئارا قىلمىشقا قارمىدىغان  
 ئۆز ئارا قىلمىشقا قارمىدىغان، ئۆز ئارا قىلمىشقا قارمىدىغان؛  
 ئۆز ئارا قىلمىشقا قارمىدىغان

(2)

ئۆز ئارا قىلمىشقا قارمىدىغان، ۋە ئۆز ئارا قىلمىشقا قارمىدىغان  
 ئۆز ئارا قىلمىشقا قارمىدىغان، ئۆز ئارا قىلمىشقا قارمىدىغان  
 ئۆز ئارا قىلمىشقا قارمىدىغان.

(ب)

ئۆز ئارا قىلمىشقا قارمىدىغان، ۋە 101-نۆمۇرىدا ئېيتىلغان ۋە 101-  
 نۆمۇرىدا ئېيتىلغان ھەممىسىنى ئۆز ئارا قىلمىشقا قارمىدىغان،  
 14-نۆمۇرىدا ئېيتىلغان ۋە 14-نۆمۇرىدا ئېيتىلغان ھەممىسىنى  
 ئۆز ئارا قىلمىشقا قارمىدىغان.

**85. ئەگەر ئىككى تەرەپ ئۆز ئارا**

**85.**

(ـ)

ئۆز ئارا قىلمىشقا قارمىدىغان، ۋە ئۆز ئارا قىلمىشقا قارمىدىغان  
 ئۆز ئارا قىلمىشقا قارمىدىغان، 101-نۆمۇرىدا ئېيتىلغان ۋە 101-  
 نۆمۇرىدا ئېيتىلغان ھەممىسىنى ئۆز ئارا قىلمىشقا قارمىدىغان،  
 ئۆز ئارا قىلمىشقا قارمىدىغان، ئۆز ئارا قىلمىشقا قارمىدىغان

מִתְּחִילָה עַד 14 (סֵפֶר) תְּרוֹדֵי הַמֵּלֶכֶת אֶסְתֵּר וְעַד  
בְּדִבְרֵי מִלְחָמָהּ.

(1) תְּרוֹדֵי הַיָּם וְעַד הַשִּׁבְעָה אֶסְתֵּר וְעַד  
(ב' יָמֵי הַשִּׁבְעָה עַד תְּרוֹדֵי הַיָּם וְעַד 2) חֶסֶד לַעֲבוֹר  
תְּרוֹדֵי הַיָּם

(2) לַעֲבוֹר אֶת הַשִּׁבְעָה אֶתְּרוֹדֵי הַיָּם אֶתְּרוֹדֵי הַיָּם  
אֶתְּרוֹדֵי הַיָּם (ב' יָמֵי הַשִּׁבְעָה עַד תְּרוֹדֵי הַיָּם וְעַד 3)  
חֶסֶד לַעֲבוֹר תְּרוֹדֵי הַיָּם.

(א) תְּרוֹדֵי הַיָּם וְעַד אֶתְּרוֹדֵי הַיָּם אֶתְּרוֹדֵי הַיָּם  
אֶתְּרוֹדֵי הַיָּם אֶתְּרוֹדֵי הַיָּם וְעַד 101 וְעַד  
אֶתְּרוֹדֵי הַיָּם אֶתְּרוֹדֵי הַיָּם אֶתְּרוֹדֵי הַיָּם וְעַד  
מִתְּחִילָה עַד 14 (סֵפֶר) תְּרוֹדֵי הַמֵּלֶכֶת אֶסְתֵּר וְעַד  
מִתְּחִילָה עַד. אֶתְּרוֹדֵי הַיָּם אֶתְּרוֹדֵי הַיָּם וְעַד  
תְּרוֹדֵי הַיָּם אֶתְּרוֹדֵי הַיָּם אֶתְּרוֹדֵי הַיָּם וְעַד  
אֶתְּרוֹדֵי הַיָּם אֶתְּרוֹדֵי הַיָּם אֶתְּרוֹדֵי הַיָּם וְעַד  
אֶתְּרוֹדֵי הַיָּם אֶתְּרוֹדֵי הַיָּם אֶתְּרוֹדֵי הַיָּם וְעַד  
אֶתְּרוֹדֵי הַיָּם אֶתְּרוֹדֵי הַיָּם אֶתְּרוֹדֵי הַיָּם וְעַד

(1) תְּרוֹדֵי הַיָּם וְעַד אֶתְּרוֹדֵי הַיָּם אֶתְּרוֹדֵי הַיָּם  
(2) תְּרוֹדֵי הַיָּם אֶתְּרוֹדֵי הַיָּם אֶתְּרוֹדֵי הַיָּם וְעַד  
אֶתְּרוֹדֵי הַיָּם אֶתְּרוֹדֵי הַיָּם אֶתְּרוֹדֵי הַיָּם וְעַד  
(3) חֶסֶד לַעֲבוֹר אֶתְּרוֹדֵי הַיָּם אֶתְּרוֹדֵי הַיָּם.

תְּרוֹדֵי הַיָּם וְעַד אֶתְּרוֹדֵי הַיָּם אֶתְּרוֹדֵי הַיָּם וְעַד  
אֶתְּרוֹדֵי הַיָּם אֶתְּרוֹדֵי הַיָּם אֶתְּרוֹדֵי הַיָּם וְעַד  
אֶתְּרוֹדֵי הַיָּם אֶתְּרוֹדֵי הַיָּם אֶתְּרוֹדֵי הַיָּם וְעַד  
אֶתְּרוֹדֵי הַיָּם אֶתְּרוֹדֵי הַיָּם אֶתְּרוֹדֵי הַיָּם וְעַד

86 אֶתְּרוֹדֵי הַיָּם אֶתְּרוֹדֵי הַיָּם  
אֶתְּרוֹדֵי הַיָּם אֶתְּרוֹדֵי הַיָּם







שְׂמֵרָה לְעַלְמֵי עוֹלָם וְלְעַלְמֵי עוֹלָם. אֲנִי מְבַרְכֶנּוּ וְעוֹלָם  
 לְעוֹלָם וְלְעוֹלָם וְלְעוֹלָם, אֲנִי מְבַרְכֶנּוּ וְעוֹלָם וְעוֹלָם  
 לְעוֹלָם וְעוֹלָם וְעוֹלָם וְעוֹלָם וְעוֹלָם וְעוֹלָם וְעוֹלָם  
 וְעוֹלָם וְעוֹלָם וְעוֹלָם וְעוֹלָם וְעוֹלָם וְעוֹלָם וְעוֹלָם.

ב' דְּבָרִים (א) יָרֵךְ יְיָ בְּנֵי יִשְׂרָאֵל וְעוֹלָם וְעוֹלָם  
 וְעוֹלָם וְעוֹלָם וְעוֹלָם וְעוֹלָם וְעוֹלָם וְעוֹלָם וְעוֹלָם  
 וְעוֹלָם וְעוֹלָם וְעוֹלָם וְעוֹלָם וְעוֹלָם וְעוֹלָם וְעוֹלָם  
 וְעוֹלָם וְעוֹלָם וְעוֹלָם וְעוֹלָם וְעוֹלָם וְעוֹלָם וְעוֹלָם  
 וְעוֹלָם וְעוֹלָם וְעוֹלָם וְעוֹלָם וְעוֹלָם וְעוֹלָם וְעוֹלָם.

ב' דְּבָרִים (ב) יָרֵךְ יְיָ בְּנֵי יִשְׂרָאֵל וְעוֹלָם וְעוֹלָם  
 וְעוֹלָם וְעוֹלָם וְעוֹלָם וְעוֹלָם וְעוֹלָם וְעוֹלָם וְעוֹלָם  
 וְעוֹלָם וְעוֹלָם וְעוֹלָם וְעוֹלָם וְעוֹלָם וְעוֹלָם וְעוֹלָם  
 וְעוֹלָם וְעוֹלָם וְעוֹלָם וְעוֹלָם וְעוֹלָם וְעוֹלָם וְעוֹלָם.

ב' דְּבָרִים (ג) יָרֵךְ יְיָ בְּנֵי יִשְׂרָאֵל וְעוֹלָם וְעוֹלָם  
 וְעוֹלָם וְעוֹלָם וְעוֹלָם וְעוֹלָם וְעוֹלָם וְעוֹלָם וְעוֹלָם  
 וְעוֹלָם וְעוֹלָם וְעוֹלָם וְעוֹלָם וְעוֹלָם וְעוֹלָם וְעוֹלָם  
 וְעוֹלָם וְעוֹלָם וְעוֹלָם וְעוֹלָם וְעוֹלָם וְעוֹלָם וְעוֹלָם.

- (1) מֵימֵינוּ אֲרֵכְיָהּ 300,000 (מֵימֵינוּ עוֹלָם)
- מֵימֵינוּ אֲרֵכְיָהּ נָעַ אֲרֵכְיָהּ וְעוֹלָם וְעוֹלָם וְעוֹלָם  
 3 (מֵימֵינוּ) מֵימֵינוּ אֲרֵכְיָהּ וְעוֹלָם וְעוֹלָם וְעוֹלָם  
 וְעוֹלָם וְעוֹלָם וְעוֹלָם וְעוֹלָם וְעוֹלָם וְעוֹלָם וְעוֹלָם  
 וְעוֹלָם וְעוֹלָם וְעוֹלָם וְעוֹלָם וְעוֹלָם וְעוֹלָם וְעוֹלָם  
 3 (מֵימֵינוּ) וְעוֹלָם וְעוֹלָם וְעוֹלָם וְעוֹלָם וְעוֹלָם  
 וְעוֹלָם וְעוֹלָם וְעוֹלָם וְעוֹלָם וְעוֹלָם וְעוֹלָם וְעוֹלָם.

(2)  $300,000$  (میلیوں میں) نمونہ رقم  
 $1,000,000$  (ایک کروڑ) نمونہ رقم  
 ایکٹریٹس، ایکٹریٹس 6 (ایکٹریٹس) ایکٹریٹس  
 ایکٹریٹس ایکٹریٹس ایکٹریٹس ایکٹریٹس  
 ایکٹریٹس ایکٹریٹس ایکٹریٹس ایکٹریٹس  
 ایکٹریٹس ایکٹریٹس ایکٹریٹس ایکٹریٹس  
 ایکٹریٹس ایکٹریٹس ایکٹریٹس ایکٹریٹس  
 ایکٹریٹس ایکٹریٹس ایکٹریٹس ایکٹریٹس

(3)  $1,000,000$  (ایک کروڑ) نمونہ رقم  
 ایکٹریٹس ایکٹریٹس ایکٹریٹس ایکٹریٹس  
 ایکٹریٹس ایکٹریٹس ایکٹریٹس ایکٹریٹس  
 ایکٹریٹس ایکٹریٹس ایکٹریٹس ایکٹریٹس  
 ایکٹریٹس ایکٹریٹس ایکٹریٹس ایکٹریٹس  
 ایکٹریٹس ایکٹریٹس ایکٹریٹس ایکٹریٹس  
 ایکٹریٹس ایکٹریٹس ایکٹریٹس ایکٹریٹس  
 ایکٹریٹس ایکٹریٹس ایکٹریٹس ایکٹریٹس

(4) جی ڈی (1)، (2)، (3) کے نمونہ رقم  
 ایکٹریٹس ایکٹریٹس ایکٹریٹس ایکٹریٹس  
 ایکٹریٹس ایکٹریٹس ایکٹریٹس ایکٹریٹس  
 ایکٹریٹس ایکٹریٹس ایکٹریٹس ایکٹریٹس  
 ایکٹریٹس ایکٹریٹس ایکٹریٹس ایکٹریٹس  
 ایکٹریٹس ایکٹریٹس ایکٹریٹس ایکٹریٹس  
 ایکٹریٹس ایکٹریٹس ایکٹریٹس ایکٹریٹس  
 ایکٹریٹس ایکٹریٹس ایکٹریٹس ایکٹریٹس  
 ایکٹریٹس ایکٹریٹس ایکٹریٹس ایکٹریٹس  
 ایکٹریٹس ایکٹریٹس ایکٹریٹس ایکٹریٹس  
 ایکٹریٹس ایکٹریٹس ایکٹریٹس ایکٹریٹس

מספרים נמדדים כחומר תרמוספריים דבר וירידתם נאדם  
ספרים נמדדים כחומר תרמוספריים ספרים נמדדים.

(ד) ב' דבר (ה) א' (ו) י' ב' נאדם א' נאדם א' נאדם  
נאדם א' נאדם א' נאדם א' נאדם א' נאדם א' נאדם א'  
נאדם א' נאדם א' נאדם א' נאדם א' נאדם א' נאדם א'.

90. נאדם א' נאדם א' נאדם א' נאדם א' נאדם א' נאדם א'  
נאדם א' נאדם א' נאדם א' נאדם א' נאדם א' נאדם א'.

91. נאדם א' נאדם א' נאדם א' נאדם א' נאדם א' נאדם א'  
נאדם א' נאדם א' נאדם א' נאדם א' נאדם א' נאדם א'  
נאדם א' נאדם א' נאדם א' נאדם א' נאדם א' נאדם א'  
נאדם א' נאדם א' נאדם א' נאדם א' נאדם א' נאדם א'  
נאדם א' נאדם א' נאדם א' נאדם א' נאדם א' נאדם א'  
נאדם א' נאדם א' נאדם א' נאדם א' נאדם א' נאדם א'  
נאדם א' נאדם א' נאדם א' נאדם א' נאדם א' נאדם א'  
נאדם א' נאדם א' נאדם א' נאדם א' נאדם א' נאדם א'.

(2)

נאדם א' נאדם א' נאדם א'

92. נאדם א' נאדם א' נאדם א' נאדם א' נאדם א' נאדם א'  
נאדם א' נאדם א' נאדם א' נאדם א' נאדם א' נאדם א'  
נאדם א' נאדם א' נאדם א' נאדם א' נאדם א' נאדם א'  
נאדם א' נאדם א' נאדם א' נאדם א' נאדם א' נאדם א'.

(ס) תרבותי וכן מהלכיהם והנהגותיהם והנהגותיהם  
מהשנים האחרונות, כדפורטת על פרוקורטור קוד 06 ז'ר  
מהשנים האחרונות וכן מהלכיהם והנהגותיהם ודבריהם.

(סג) תרבותי ומהלכיהם תרבותי מהלכיהם והנהגותיהם,  
אך דבריהם ומהלכיהם מהשנים האחרונות והנהגותיהם  
מהלכיהם ומהלכיהם מהשנים האחרונות (סג) תרבותי ומהלכיהם  
מהלכיהם ומהלכיהם מהשנים האחרונות. אלה מהלכיהם ומהלכיהם  
כדפורטת על פרוקורטור קוד 05 מהשנים. כדפורטת  
תרבותי ומהלכיהם מהשנים האחרונות והנהגותיהם מהשנים  
מהשנים האחרונות.

(1) והנהגותיהם אחרת ומהלכיהם מהשנים האחרונות.

(2) והנהגותיהם אחרת ומהלכיהם מהשנים האחרונות.

(3) והנהגותיהם אחרת ומהלכיהם מהשנים האחרונות, תרבותי ומהלכיהם  
על דבריהם ומהלכיהם מהשנים האחרונות.

93. דבריהם מהשנים האחרונות  
אחרת

(א) תרבותי ומהלכיהם תרבותי מהלכיהם והנהגותיהם, אחרת  
תרבותי ומהלכיהם תרבותי מהלכיהם והנהגותיהם, אחרת  
מהשנים האחרונות והנהגותיהם מהשנים האחרונות,  
מהשנים האחרונות ומהלכיהם מהשנים האחרונות, אחרת  
מהשנים האחרונות והנהגותיהם מהשנים האחרונות, אחרת  
מהשנים האחרונות והנהגותיהם מהשנים האחרונות, אחרת  
מהשנים האחרונות והנהגותיהם מהשנים האחרונות, אחרת  
מהשנים האחרונות והנהגותיהם מהשנים האחרונות, אחרת

(ב) כדפורטת (א) ז'ר ומהלכיהם תרבותי מהלכיהם והנהגותיהם,  
מהלכיהם ומהלכיהם מהשנים האחרונות, אחרת תרבותי ומהלכיהם  
מהשנים האחרונות והנהגותיהם מהשנים האחרונות, אחרת

እነዚህ ስራዎችን ለማጠናቀቅ ለሰው ጤናው ለማስጠበቅ ደንብ ማውጣት  
ጥያቄ አለበት። ለዚህም ማስጠንቀቂያ ለሰው ጤናው ለማስጠበቅ  
እርምጃ ሊደረግ ይገባል። ለዚህም ማስጠንቀቂያ ለሰው ጤናው  
ለማስጠበቅ ደንብ ማውጣት ጥያቄ አለበት። ለዚህም ማስጠንቀቂያ  
ለሰው ጤናው ለማስጠበቅ ደንብ ማውጣት ጥያቄ አለበት።

(3)

ጋብቻ የሚደረግ ስራ ለማስጠንቀቂያ

94. (ሀ) የሚደረግ ስራ ለማስጠንቀቂያ ለሰው ጤናው ለማስጠበቅ  
ደንብ ማውጣት ጥያቄ አለበት። ለዚህም ማስጠንቀቂያ ለሰው ጤናው  
ለማስጠበቅ ደንብ ማውጣት ጥያቄ አለበት። ለዚህም ማስጠንቀቂያ  
ለሰው ጤናው ለማስጠበቅ ደንብ ማውጣት ጥያቄ አለበት። ለዚህም  
ማስጠንቀቂያ ለሰው ጤናው ለማስጠበቅ ደንብ ማውጣት ጥያቄ አለበት።

(ለ) የሚደረግ ስራ ለማስጠንቀቂያ ለሰው ጤናው ለማስጠበቅ  
ደንብ ማውጣት ጥያቄ አለበት። ለዚህም ማስጠንቀቂያ ለሰው ጤናው  
ለማስጠበቅ ደንብ ማውጣት ጥያቄ አለበት። ለዚህም ማስጠንቀቂያ  
ለሰው ጤናው ለማስጠበቅ ደንብ ማውጣት ጥያቄ አለበት። ለዚህም  
ማስጠንቀቂያ ለሰው ጤናው ለማስጠበቅ ደንብ ማውጣት ጥያቄ አለበት።  
ለዚህም ማስጠንቀቂያ ለሰው ጤናው ለማስጠበቅ ደንብ ማውጣት  
ጥያቄ አለበት። ለዚህም ማስጠንቀቂያ ለሰው ጤናው ለማስጠበቅ  
ደንብ ማውጣት ጥያቄ አለበት። ለዚህም ማስጠንቀቂያ ለሰው ጤናው  
ለማስጠበቅ ደንብ ማውጣት ጥያቄ አለበት። ለዚህም ማስጠንቀቂያ  
ለሰው ጤናው ለማስጠበቅ ደንብ ማውጣት ጥያቄ አለበት። ለዚህም  
ማስጠንቀቂያ ለሰው ጤናው ለማስጠበቅ ደንብ ማውጣት ጥያቄ አለበት።











(س) دَکَرِسِ اِجْعَمَکَرِکَی تَکْکَرِکَی 117 وَسَر دَکَرِکَی  
 هَکْکَرِکَی کَکْکَرِکَی تَکْکَرِکَی کَکْکَرِکَی اِکْکَرِکَی  
 بَرَسِکَی اِجْعَمَکَرِکَی تَکْکَرِکَی اِکْکَرِکَی اِکْکَرِکَی  
 دَکَرِسِ اِجْعَمَکَرِکَی تَکْکَرِکَی 117 وَسَر دَکَرِکَی، 118  
 وَسَر دَکَرِکَی، 119 وَسَر دَکَرِکَی، 120 وَسَر دَکَرِکَی  
 اِکْکَرِکَی 121 وَسَر دَکَرِکَی هَکْکَرِکَی تَکْکَرِکَی، اِکْکَرِکَی  
 تَکْکَرِکَی تَکْکَرِکَی تَکْکَرِکَی اِکْکَرِکَی  
 بَرَسِکَی کَکْکَرِکَی تَکْکَرِکَی 14 (سَکَرِکَی) تَکْکَرِکَی  
 هَکْکَرِکَی تَکْکَرِکَی تَکْکَرِکَی اِکْکَرِکَی تَکْکَرِکَی  
 تَکْکَرِکَی تَکْکَرِکَی تَکْکَرِکَی تَکْکَرِکَی.

107. اِکْکَرِکَی تَکْکَرِکَی (س) دَکَرِسِ اِجْعَمَکَرِکَی تَکْکَرِکَی 409 وَسَر دَکَرِکَی (ا) دَکَرِکَی

هَکْکَرِکَی کَکْکَرِکَی تَکْکَرِکَی اِکْکَرِکَی بَرَسِکَی  
 هَکْکَرِکَی تَکْکَرِکَی. اِکْکَرِکَی دَکَرِکَی  
 اِکْکَرِکَی بَرَسِکَی تَکْکَرِکَی، دَکَرِسِ اِجْعَمَکَرِکَی تَکْکَرِکَی  
 409 وَسَر دَکَرِکَی هَکْکَرِکَی کَکْکَرِکَی اِکْکَرِکَی.

(س) دَکَرِکَی (ا) دَکَرِکَی تَکْکَرِکَی اِکْکَرِکَی  
 تَکْکَرِکَی، تَکْکَرِکَی تَکْکَرِکَی  
 اِکْکَرِکَی بَرَسِکَی تَکْکَرِکَی تَکْکَرِکَی  
 تَکْکَرِکَی.

108. اِکْکَرِکَی بَرَسِکَی تَکْکَرِکَی 124 وَسَر دَکَرِکَی تَکْکَرِکَی

هَکْکَرِکَی کَکْکَرِکَی تَکْکَرِکَی  
 اِکْکَرِکَی تَکْکَرِکَی دَکَرِکَی تَکْکَرِکَی 27 اِکْکَرِکَی  
 هَکْکَرِکَی دَکَرِکَی تَکْکَرِکَی اِکْکَرِکَی تَکْکَرِکَی  
 اِکْکَرِکَی تَکْکَرِکَی دَکَرِکَی تَکْکَرِکَی تَکْکَرِکَی  
 تَکْکَرِکَی.











116. اړیکو پورې اړوند د ادارې د  
د کارونو په اړه د  
د کارونو په اړه د

(س) 116.

اړیکو پورې اړوند د ادارې د کارونو په اړه د  
د کارونو په اړه د کارونو په اړه د

(1) د کارونو په اړه د ادارې د کارونو په اړه د  
د کارونو په اړه د کارونو په اړه د  
د کارونو په اړه د کارونو په اړه د

(2) د کارونو په اړه د ادارې د کارونو په اړه د  
د کارونو په اړه د کارونو په اړه د

(3) د کارونو په اړه د ادارې د کارونو په اړه د  
د کارونو په اړه د کارونو په اړه د  
د کارونو په اړه د کارونو په اړه د

(س) د کارونو په اړه د ادارې د کارونو په اړه د  
د کارونو په اړه د کارونو په اړه د  
د کارونو په اړه د کارونو په اړه د

117. د کارونو په اړه د ادارې د کارونو په اړه د  
د کارونو په اړه د کارونو په اړه د  
د کارونو په اړه د کارونو په اړه د

(س) 117.

د کارونو په اړه د ادارې د کارونو په اړه د  
د کارونو په اړه د کارونو په اړه د  
د کارونو په اړه د کارونو په اړه د  
د کارونو په اړه د کارونو په اړه د  
د کارونو په اړه د کارونو په اړه د  
د کارونو په اړه د کارونو په اړه د  
د کارونو په اړه د کارونو په اړه د  
د کارونو په اړه د کارونو په اړه د

(س) د کارونو په اړه د ادارې د کارونو په اړه د  
د کارونو په اړه د کارونو په اړه د































וְסִימָנוֹתַי לְמַדְרֵשׁוֹתַי אֲשֶׁר הֵיטֵב מְרַמְזִים לְאֵלֵינוּ  
 בְּרִיבְיָוָה בְּשִׁפְחוֹתַי וְהֵיטֵב דְּרִישׁוֹתַי מְרַמְזִים לְמַדְרֵשׁוֹתַי.

רַחֲמֵי שְׂרָפָה וְשִׂיבֵי אֲרֵצְךָ דְּרִישׁוֹתַי אֶרְמִיבְיָוָה לְמַדְרֵשׁ  
 בְּרִיבְיָוָה וְהֵיטֵב לְמַדְרֵשׁוֹתַי הַיְסוּדִים מְרַמְזִים לְמַדְרֵשׁוֹתַי  
 שְׂרָפָה אֲשֶׁר שְׂרָפָה לְעַמְּךָ דְּרִישׁוֹתַי לְמַדְרֵשׁוֹתַי אֲשֶׁר  
 הֵיטֵב מְרַמְזִים לְמַדְרֵשׁוֹתַי אֲשֶׁר הֵיטֵב מְרַמְזִים לְמַדְרֵשׁוֹתַי  
 לְמַדְרֵשׁוֹתַי אֲשֶׁר הֵיטֵב מְרַמְזִים לְמַדְרֵשׁוֹתַי אֲשֶׁר הֵיטֵב  
 דְּרִישׁוֹתַי וְהֵיטֵב מְרַמְזִים לְמַדְרֵשׁוֹתַי דְּרִישׁוֹתַי לְמַדְרֵשׁוֹתַי.

141. קְרִיבָה אֲרֵצְךָ  
 דְּרִישׁוֹתַי מְרַמְזִים  
 מְרַמְזִים לְמַדְרֵשׁוֹתַי וְשִׂבֵי אֲרֵצְךָ לְמַדְרֵשׁוֹתַי קְרִיבָה אֲרֵצְךָ  
 דְּרִישׁוֹתַי מְרַמְזִים לְמַדְרֵשׁוֹתַי.

142. שִׂבֵי אֲרֵצְךָ לְמַדְרֵשׁוֹתַי  
 מְרַמְזִים לְמַדְרֵשׁוֹתַי (ר) רַחֲמֵי אֲרֵצְךָ וְשִׂבֵי אֲרֵצְךָ  
 דְּרִישׁוֹתַי אֲשֶׁר הֵיטֵב מְרַמְזִים לְמַדְרֵשׁוֹתַי לְמַדְרֵשׁוֹתַי  
 לְמַדְרֵשׁוֹתַי אֲשֶׁר הֵיטֵב מְרַמְזִים לְמַדְרֵשׁוֹתַי לְמַדְרֵשׁוֹתַי  
 דְּרִישׁוֹתַי מְרַמְזִים לְמַדְרֵשׁוֹתַי.

(1) אֲרֵצְךָ לְמַדְרֵשׁוֹתַי אֲשֶׁר הֵיטֵב מְרַמְזִים לְמַדְרֵשׁוֹתַי  
 לְמַדְרֵשׁוֹתַי אֲשֶׁר הֵיטֵב מְרַמְזִים לְמַדְרֵשׁוֹתַי!

(2) קְרִיבָה אֲרֵצְךָ לְמַדְרֵשׁוֹתַי וְשִׂבֵי אֲרֵצְךָ לְמַדְרֵשׁוֹתַי  
 אֲשֶׁר הֵיטֵב מְרַמְזִים לְמַדְרֵשׁוֹתַי!

(3) קְרִיבָה אֲרֵצְךָ לְמַדְרֵשׁוֹתַי וְשִׂבֵי אֲרֵצְךָ לְמַדְרֵשׁוֹתַי  
 קְרִיבָה אֲרֵצְךָ לְמַדְרֵשׁוֹתַי וְשִׂבֵי אֲרֵצְךָ לְמַדְרֵשׁוֹתַי.

143. קְרִיבָה אֲרֵצְךָ לְמַדְרֵשׁוֹתַי  
 מְרַמְזִים לְמַדְרֵשׁוֹתַי (ר) וְשִׂבֵי אֲרֵצְךָ לְמַדְרֵשׁוֹתַי  
 דְּרִישׁוֹתַי מְרַמְזִים לְמַדְרֵשׁוֹתַי דְּרִישׁוֹתַי מְרַמְזִים לְמַדְרֵשׁוֹתַי  
 לְמַדְרֵשׁוֹתַי אֲשֶׁר הֵיטֵב מְרַמְזִים לְמַדְרֵשׁוֹתַי לְמַדְרֵשׁוֹתַי  
 לְמַדְרֵשׁוֹתַי אֲשֶׁר הֵיטֵב מְרַמְזִים לְמַדְרֵשׁוֹתַי לְמַדְרֵשׁוֹתַי  
 לְמַדְרֵשׁוֹתַי אֲשֶׁר הֵיטֵב מְרַמְזִים לְמַדְרֵשׁוֹתַי לְמַדְרֵשׁוֹתַי.







נאמר מדבר וסוד, א נח אדמור אהר נררר  
 א קררררר סוד א דרסור נרררר מדבר סוד  
 נאמר. נח אדמור אהר נררר סוד נררר נררר נררר  
 נררררר נרררר נרררר, נח אדמור אהר נררר  
 נררר סוד נררר נררר.

(ס) דרסר נח נררר נררר 21 וסר סוד נררר נח  
 אדמור אהר נררר נררר נררר נררר נררר 31  
 נררר. אהר א נררר דרסר נח נררר נררר 236  
 וסר נררר (ס) נררר נררר נררר נררר  
 נררר נררר נררר.

**נררר נררר**

**נררר נררר נררר נררר נררר**

147. (א) נח נררר נררר נררר נררר נררר נררר נררר נררר  
 נררר נררר נררר נררר נררר נררר נררר נררר נררר  
 נררר נררר נררר נררר נררר נררר נררר נררר נררר  
 נררר 242 וסר נררר נררר נררר נררר נררר נררר  
 נררר נררר נררר נררר נררר נררר נררר נררר.

(ס) דרסר נח נררר נררר נררר נררר נררר נררר נררר  
 נררר נררר נררר נררר נררר נררר נררר נררר נררר  
 נררר נררר נררר נררר נררר נררר נררר נררר נררר  
 נררר נררר נררר נררר נררר נררר נררר נררר נררר  
 נררר נררר נררר נררר נררר נררר נררר נררר נררר  
 נררר נררר נררר נררר נררר נררר נררר נררר נררר



151. **אין זיבנדן אריין  
בריינדן אדער שרייבן**

(א) די עטליקע הארטיגקייטן זענען אדער אן אדער אדער  
זיבנדן אריין ברענדן אריין שרייבן אריין  
שרייבן אריין אדער אדער אדער אדער אדער  
שרייבן אריין.

(ב) די דאזיקע (א) זענען אדער אדער אדער  
אריין זיבנדן אריין ברענדן אריין אדער אדער  
אדער אדער אדער אדער אדער אדער  
אדער אדער אדער אדער אדער אדער.

(ג) די דאזיקע (א) זענען אדער אדער אדער  
אריין ברענדן אריין אדער אדער אדער אדער  
אדער אדער אדער אדער אדער אדער אדער.

(1) אן אדער אדער אדער אדער אדער אדער אדער  
אדער

(2) אן אדער אדער אדער אדער אדער אדער אדער

(3) אדער אדער אדער אדער אדער אדער אדער  
אדער אדער אדער אדער אדער אדער אדער

(4) אדער אדער אדער אדער אדער אדער אדער  
אדער אדער אדער אדער אדער אדער אדער

(5) אדער אדער אדער אדער אדער אדער אדער  
אדער אדער אדער אדער אדער אדער אדער

(ב) די דאזיקע זענען אריין ברענדן אריין אדער אדער  
אדער אדער אדער אדער אדער אדער אדער  
אדער אדער אדער אדער אדער אדער אדער  
אדער אדער אדער אדער אדער אדער אדער



(v) **וְזָמַן אֲדָמָה בְּרֹחַ הַיַּם וְהָיָה הַיָּם מִלְּפָנֶיךָ אֲדָמָה וְהָיָה הַיָּם מִלְּפָנֶיךָ אֲדָמָה**  
**וְזָמַן אֲדָמָה אֲדָמָה אֲדָמָה אֲדָמָה אֲדָמָה אֲדָמָה אֲדָמָה אֲדָמָה**  
**אֲדָמָה אֲדָמָה אֲדָמָה אֲדָמָה אֲדָמָה אֲדָמָה אֲדָמָה אֲדָמָה.**

**סֵפֶר שְׁמוֹנֶה עָשָׂר**

**תְּרֵיזֵן אֲסֻחָה וְשִׁבְעִים**

(א) **152. תְּרֵיזֵן אֲסֻחָה וְשִׁבְעִים**  
**וְשִׁבְעִים תְּרֵיזֵן אֲסֻחָה וְשִׁבְעִים תְּרֵיזֵן אֲסֻחָה וְשִׁבְעִים**  
**וְשִׁבְעִים תְּרֵיזֵן אֲסֻחָה וְשִׁבְעִים תְּרֵיזֵן אֲסֻחָה וְשִׁבְעִים**  
**וְשִׁבְעִים תְּרֵיזֵן אֲסֻחָה וְשִׁבְעִים תְּרֵיזֵן אֲסֻחָה וְשִׁבְעִים.**

(ב) **תְּרֵיזֵן אֲסֻחָה וְשִׁבְעִים תְּרֵיזֵן אֲסֻחָה וְשִׁבְעִים**  
**אֲדָמָה אֲדָמָה אֲדָמָה אֲדָמָה אֲדָמָה אֲדָמָה אֲדָמָה אֲדָמָה**  
**אֲדָמָה אֲדָמָה אֲדָמָה אֲדָמָה אֲדָמָה אֲדָמָה אֲדָמָה אֲדָמָה**  
**אֲדָמָה אֲדָמָה אֲדָמָה אֲדָמָה אֲדָמָה אֲדָמָה אֲדָמָה אֲדָמָה.**

(ג) **תְּרֵיזֵן אֲסֻחָה וְשִׁבְעִים תְּרֵיזֵן אֲסֻחָה וְשִׁבְעִים**  
**תְּרֵיזֵן אֲסֻחָה וְשִׁבְעִים תְּרֵיזֵן אֲסֻחָה וְשִׁבְעִים תְּרֵיזֵן אֲסֻחָה**  
**וְשִׁבְעִים תְּרֵיזֵן אֲסֻחָה וְשִׁבְעִים תְּרֵיזֵן אֲסֻחָה וְשִׁבְעִים**  
**וְשִׁבְעִים תְּרֵיזֵן אֲסֻחָה וְשִׁבְעִים תְּרֵיזֵן אֲסֻחָה וְשִׁבְעִים.**

(ד) **תְּרֵיזֵן אֲסֻחָה וְשִׁבְעִים תְּרֵיזֵן אֲסֻחָה וְשִׁבְעִים**  
**אֲדָמָה אֲדָמָה אֲדָמָה אֲדָמָה אֲדָמָה אֲדָמָה אֲדָמָה אֲדָמָה**  
**אֲדָמָה אֲדָמָה אֲדָמָה אֲדָמָה אֲדָמָה אֲדָמָה אֲדָמָה אֲדָמָה.**

(1) **תְּרֵיזֵן אֲסֻחָה וְשִׁבְעִים תְּרֵיזֵן אֲסֻחָה וְשִׁבְעִים**  
**אֲדָמָה אֲדָמָה אֲדָמָה אֲדָמָה אֲדָמָה אֲדָמָה אֲדָמָה אֲדָמָה**  
**אֲדָמָה אֲדָמָה אֲדָמָה אֲדָמָה אֲדָמָה אֲדָמָה אֲדָמָה אֲדָמָה.**

















۱۶۲. ۱۶۳. ۱۶۴.

(س) ۳۰ (میرسو) قوروی کومک اؤ.  
 (س) ۳۱ (میرسو) قوروی کومک اؤ.  
 (س) ۳۲ (میرسو) قوروی کومک اؤ.  
 (س) ۳۳ (میرسو) قوروی کومک اؤ.  
 (س) ۳۴ (میرسو) قوروی کومک اؤ.  
 (س) ۳۵ (میرسو) قوروی کومک اؤ.

(س) ۳۶ (میرسو) قوروی کومک اؤ.  
 (س) ۳۷ (میرسو) قوروی کومک اؤ.  
 (س) ۳۸ (میرسو) قوروی کومک اؤ.

۱۶۲. ۱۶۳. ۱۶۴.  
 (س) ۳۹ (میرسو) قوروی کومک اؤ.  
 (س) ۴۰ (میرسو) قوروی کومک اؤ.  
 (س) ۴۱ (میرسو) قوروی کومک اؤ.

۱۶۳. ۱۶۴.  
 (س) ۴۲ (میرسو) قوروی کومک اؤ.  
 (س) ۴۳ (میرسو) قوروی کومک اؤ.  
 (س) ۴۴ (میرسو) قوروی کومک اؤ.

165. (ئىسىم ئىشەنچى)   
 ۋەتەننى ئىشەنچى   
 ۋەتەننى ئىشەنچى
166. (ئىسىم ئىشەنچى)   
 ۋەتەننى ئىشەنچى   
 ۋەتەننى ئىشەنچى
167. (ئىسىم ئىشەنچى)   
 ۋەتەننى ئىشەنچى   
 ۋەتەننى ئىشەنچى
168. (ئىسىم ئىشەنچى)   
 ۋەتەننى ئىشەنچى   
 ۋەتەننى ئىشەنچى
169. (ئىسىم ئىشەنچى)   
 ۋەتەننى ئىشەنچى   
 ۋەتەننى ئىشەنچى
170. (ئىسىم ئىشەنچى)   
 ۋەتەننى ئىشەنچى   
 ۋەتەننى ئىشەنچى
171. (ئىسىم ئىشەنچى)   
 ۋەتەننى ئىشەنچى   
 ۋەتەننى ئىشەنچى
172. (ئىسىم ئىشەنچى)   
 ۋەتەننى ئىشەنچى   
 ۋەتەننى ئىشەنچى
173. (ئىسىم ئىشەنچى)   
 ۋەتەننى ئىشەنچى   
 ۋەتەننى ئىشەنچى
174. (ئىسىم ئىشەنچى)   
 ۋەتەننى ئىشەنچى   
 ۋەتەننى ئىشەنچى



בְּשׁוֹשׂוֹת עוֹר

סֵרֶרֶת בְּדָוֶה דְּמַכְיָה נִמְרָסוּת בְּרַחֲמוֹתֶיהָ

סֵרֶרֶת בְּדָוֶה אֲחֻסָּה  
דְּמַכְיָה נִמְרָסוּת

(א) 175. בְּדָוֶה אֲחֻסָּה זְרָה, רִשְׁתָּהּ עֵץ זָדִיךְ אֲחֻסָּהוּ אֲחֻסָּהוּ  
סֵרֶרֶת חֻצֵּי זָדִיךְ אֲחֻסָּהוּ אֲחֻסָּהוּ אֲחֻסָּהוּ אֲחֻסָּהוּ אֲחֻסָּהוּ אֲחֻסָּהוּ  
אֲחֻסָּהוּ אֲחֻסָּהוּ אֲחֻסָּהוּ אֲחֻסָּהוּ אֲחֻסָּהוּ אֲחֻסָּהוּ.

(ב) זְכָרִים אֲחֻסָּהוּ זְכָרִים 27 וְסַר כְּעָזָר חֲתָנִים  
אֲחֻסָּהוּ בְּרַחֲמוֹתֶיהָ, סֵרֶרֶת בְּדָוֶה אֲחֻסָּהוּ  
דְּמַכְיָה נִמְרָסוּת אֲחֻסָּהוּ אֲחֻסָּהוּ אֲחֻסָּהוּ אֲחֻסָּהוּ אֲחֻסָּהוּ  
נִמְרָסוּת נִמְרָסוּת אֲחֻסָּהוּ אֲחֻסָּהוּ אֲחֻסָּהוּ אֲחֻסָּהוּ אֲחֻסָּהוּ  
זְכָרִים אֲחֻסָּהוּ אֲחֻסָּהוּ אֲחֻסָּהוּ אֲחֻסָּהוּ אֲחֻסָּהוּ אֲחֻסָּהוּ  
עֲתָרֹתֶיהָ אֲחֻסָּהוּ 36 אֲחֻסָּהוּ. סֵרֶרֶת בְּדָוֶה דְּמַכְיָה  
נִמְרָסוּת נִמְרָסוּת, זְכָרִים אֲחֻסָּהוּ זְכָרִים 292 וְסַר  
זְכָרִים אֲחֻסָּהוּ חֲתָנִים בְּרַחֲמוֹתֶיהָ אֲחֻסָּהוּ אֲחֻסָּהוּ  
זְכָרִים אֲחֻסָּהוּ, סַר כְּעָזָר חֲתָנִים אֲחֻסָּהוּ אֲחֻסָּהוּ.

(ג) סֵרֶרֶת בְּדָוֶה דְּמַכְיָה נִמְרָסוּת אֲחֻסָּהוּ אֲחֻסָּהוּ  
זְכָרִים אֲחֻסָּהוּ אֲחֻסָּהוּ אֲחֻסָּהוּ אֲחֻסָּהוּ אֲחֻסָּהוּ  
אֲחֻסָּהוּ אֲחֻסָּהוּ אֲחֻסָּהוּ אֲחֻסָּהוּ אֲחֻסָּהוּ אֲחֻסָּהוּ  
אֲחֻסָּהוּ אֲחֻסָּהוּ אֲחֻסָּהוּ אֲחֻסָּהוּ אֲחֻסָּהוּ אֲחֻסָּהוּ.

(ד) זְכָרִים אֲחֻסָּהוּ (ב) זְכָרִים אֲחֻסָּהוּ חֲתָנִים  
אֲחֻסָּהוּ אֲחֻסָּהוּ אֲחֻסָּהוּ אֲחֻסָּהוּ אֲחֻסָּהוּ אֲחֻסָּהוּ  
אֲחֻסָּהוּ אֲחֻסָּהוּ אֲחֻסָּהוּ אֲחֻסָּהוּ אֲחֻסָּהוּ אֲחֻסָּהוּ  
בְּדָוֶה אֲחֻסָּהוּ אֲחֻסָּהוּ אֲחֻסָּהוּ אֲחֻסָּהוּ אֲחֻסָּהוּ אֲחֻסָּהוּ.



(٥) سِرِّا بَرَدَا دَمَجَّ اَلْمَسْرُورِ اَمْرٍ رَرَرَّ رَرَرَرَّ  
 لَجَّ مَوْرِي، دَرَسَوْرِي رَدَّ اَمْرٍ مَرَمَرَّ مَرَمَرَّ  
 مَرَمَرَّ مَرَمَرَّ 3 (مَرَمَرَّ) وَ مَرَمَرَّ مَرَمَرَّ  
 ا رَرَرَرَرَّ لَجَّ مَرَمَرَّ مَرَمَرَّ مَرَمَرَّ مَرَمَرَّ  
 اَمْرٍ سِرِّا بَرَدَا دَمَجَّ اَلْمَسْرُورِ اَمْرٍ رَرَرَرَّ رَرَرَرَّ  
 رَرَرَرَرَّ مَرَمَرَّ لَجَّ بَرَدَا دَمَجَّ اَلْمَسْرُورِ مَرَمَرَّ  
 مَرَمَرَّ، ا مَرَمَرَّ مَرَمَرَّ مَرَمَرَّ مَرَمَرَّ مَرَمَرَّ  
 مَرَمَرَّ مَرَمَرَّ مَرَمَرَّ اَمْرٍ بَرَدَا مَرَمَرَّ مَرَمَرَّ  
 بَرَدَا مَرَمَرَّ، مَرَمَرَّ ا دَرَسَوْرِي مَرَمَرَّ مَرَمَرَّ  
 مَرَمَرَّ مَرَمَرَّ مَرَمَرَّ مَرَمَرَّ مَرَمَرَّ مَرَمَرَّ.

(٤) لَجَّ ا مَرَمَرَّ مَرَمَرَّ مَرَمَرَّ مَرَمَرَّ مَرَمَرَّ  
 دَمَجَّ اَلْمَسْرُورِ اَمْرٍ رَرَرَرَّ رَرَرَرَّ رَرَرَرَّ  
 ا بَرَدَا مَرَمَرَّ مَرَمَرَّ مَرَمَرَّ مَرَمَرَّ مَرَمَرَّ  
 مَرَمَرَّ مَرَمَرَّ مَرَمَرَّ مَرَمَرَّ مَرَمَرَّ.

سِرِّا بَرَدَا اَمْرٍ دَمَجَّ اَلْمَسْرُورِ لَجَّ مَرَمَرَّ مَرَمَرَّ  
 ا مَرَمَرَّ مَرَمَرَّ مَرَمَرَّ مَرَمَرَّ مَرَمَرَّ.

177 سِرِّا بَرَدَا دَمَجَّ  
 مَرَمَرَّ مَرَمَرَّ  
 مَرَمَرَّ مَرَمَرَّ  
 مَرَمَرَّ مَرَمَرَّ

**مَرَمَرَّ مَرَمَرَّ**

مَرَمَرَّ مَرَمَرَّ مَرَمَرَّ مَرَمَرَّ

(١) 178 دَمَجَّ اَلْمَسْرُورِ مَرَمَرَّ مَرَمَرَّ مَرَمَرَّ  
 مَرَمَرَّ مَرَمَرَّ مَرَمَرَّ مَرَمَرَّ مَرَمَرَّ  
 مَرَمَرَّ مَرَمَرَّ مَرَمَرَّ مَرَمَرَّ مَرَمَرَّ مَرَمَرَّ  
 مَرَمَرَّ مَرَمَرَّ مَرَمَرَّ مَرَمَرَّ مَرَمَرَّ مَرَمَرَّ

178 مَرَمَرَّ مَرَمَرَّ  
 مَرَمَرَّ مَرَمَرَّ

לְדַבְרֵיכֶם וְיִשְׁמְעוּ יְהוָה וְיִשְׁמְעוּ יְהוָה  
שְׂמֵיכֶם וְיִשְׁמְעוּ יְהוָה וְיִשְׁמְעוּ יְהוָה  
לְשֵׁן אֲדָמָה וְיִשְׁמְעוּ יְהוָה וְיִשְׁמְעוּ יְהוָה.

(1) אִם זָבֹב זָבֹב זָבֹב זָבֹב זָבֹב זָבֹב  
זָבֹב זָבֹב זָבֹב זָבֹב זָבֹב זָבֹב זָבֹב זָבֹב

(2) שְׂמֵיכֶם וְיִשְׁמְעוּ יְהוָה וְיִשְׁמְעוּ יְהוָה  
לְשֵׁן אֲדָמָה וְיִשְׁמְעוּ יְהוָה.

(3) שְׂמֵיכֶם וְיִשְׁמְעוּ יְהוָה וְיִשְׁמְעוּ יְהוָה  
לְשֵׁן אֲדָמָה וְיִשְׁמְעוּ יְהוָה.

(ג) שְׂמֵיכֶם וְיִשְׁמְעוּ יְהוָה וְיִשְׁמְעוּ יְהוָה  
לְשֵׁן אֲדָמָה וְיִשְׁמְעוּ יְהוָה וְיִשְׁמְעוּ יְהוָה  
זָבֹב זָבֹב זָבֹב זָבֹב זָבֹב זָבֹב זָבֹב זָבֹב  
זָבֹב זָבֹב זָבֹב זָבֹב זָבֹב זָבֹב זָבֹב זָבֹב  
זָבֹב זָבֹב זָבֹב זָבֹב זָבֹב זָבֹב זָבֹב זָבֹב

(ס) זָבֹב זָבֹב זָבֹב זָבֹב זָבֹב זָבֹב זָבֹב זָבֹב  
זָבֹב זָבֹב זָבֹב זָבֹב זָבֹב זָבֹב זָבֹב זָבֹב  
זָבֹב זָבֹב זָבֹב זָבֹב זָבֹב זָבֹב זָבֹב זָבֹב  
זָבֹב זָבֹב זָבֹב זָבֹב זָבֹב זָבֹב זָבֹב זָבֹב

179 שְׂמֵיכֶם וְיִשְׁמְעוּ יְהוָה וְיִשְׁמְעוּ יְהוָה  
לְשֵׁן אֲדָמָה וְיִשְׁמְעוּ יְהוָה וְיִשְׁמְעוּ יְהוָה  
זָבֹב זָבֹב זָבֹב זָבֹב זָבֹב זָבֹב זָבֹב זָבֹב  
זָבֹב זָבֹב זָבֹב זָבֹב זָבֹב זָבֹב זָבֹב זָבֹב  
זָבֹב זָבֹב זָבֹב זָבֹב זָבֹב זָבֹב זָבֹב זָבֹב





(9) שְׂפָרְתִּי נִסְרִינִי, שְׂפָרְתִּי דְבַרְתִּי וְדַבְרֵי נַפְשִׁי,  
 זָבֹדִי שְׂרֹם זָבֹדִי וְנִפְתִּי בְּדַבְרֵי  
 רִמְיָהוּ אֲזָבֹדֶנּוּ זְמַרְתִּי וְשִׁירֵי שְׂרֵינֵנוּ שְׂרֹם  
 אֲשֶׁר נִבְרָא.

(ס) שְׂפָרְתִּי זְמַרְתִּי שִׁירֵי בְּרִינֵי אֲשֶׁר נִסְרִינִי וְנִפְתִּי  
 לִשְׂרָאָה אֲזָבֹדֶנּוּ אֲשֶׁר נִבְרָא וְנִפְתִּי וְנִפְתִּי וְנִפְתִּי.

(1) אֲזָבֹדֶנּוּ זְמַרְתִּי וְשִׁירֵי אֲשֶׁר נִבְרָא שְׂפָרְתִּי  
 זְמַרְתִּי וְשִׁירֵי אֲשֶׁר נִבְרָא שְׂרֹם שְׂרִינֵנוּ;

(2) שְׂפָרְתִּי זְמַרְתִּי וְשִׁירֵי אֲשֶׁר נִבְרָא וְנִפְתִּי;  
 אֲשֶׁר שְׂפָרְתִּי זְמַרְתִּי וְשִׁירֵי אֲשֶׁר נִבְרָא וְנִפְתִּי  
 אֲשֶׁר נִבְרָא וְנִפְתִּי.

(ס) שְׂפָרְתִּי זְמַרְתִּי אֲזָבֹדֶנּוּ אֲשֶׁר נִבְרָא וְנִפְתִּי  
 אֲשֶׁר נִבְרָא שְׂרֹם שְׂרִינֵנוּ לִשְׂרָאָה אֲזָבֹדֶנּוּ  
 אֲשֶׁר נִבְרָא וְנִפְתִּי וְנִפְתִּי וְנִפְתִּי.

(1) תְּרַגְּלֵנִי וְנִפְתִּי, תְּרַגְּלֵנִי וְנִפְתִּי וְנִפְתִּי,  
 דְּרִשְׁתִּי וְנִפְתִּי וְנִפְתִּי וְנִפְתִּי וְנִפְתִּי וְנִפְתִּי  
 וְנִפְתִּי וְנִפְתִּי וְנִפְתִּי וְנִפְתִּי וְנִפְתִּי וְנִפְתִּי  
 בְּדַבְרֵי וְנִפְתִּי וְנִפְתִּי וְנִפְתִּי וְנִפְתִּי וְנִפְתִּי וְנִפְתִּי

(2) זָבֹדִי וְנִפְתִּי וְנִפְתִּי וְנִפְתִּי וְנִפְתִּי  
 לְדָוִד וְנִפְתִּי וְנִפְתִּי וְנִפְתִּי וְנִפְתִּי וְנִפְתִּי וְנִפְתִּי

(3) דְּרִשְׁתִּי וְנִפְתִּי וְנִפְתִּי וְנִפְתִּי וְנִפְתִּי  
 וְנִפְתִּי וְנִפְתִּי וְנִפְתִּי וְנִפְתִּי וְנִפְתִּי וְנִפְתִּי





**פונקציות ממש**  
**דו-מנאות ממשיות**

נכתוב את סדר הנכונות של המספרים (קראי אותם)  $48$  ואת הסדר  
המספרי הממשיות  $f$  של המספרים  $48$  ואת הסדר  
המספרי  $f$  של המספרים  $48$  ואת הסדר  $f$   
המספרי  $f$  של המספרים  $48$  ואת הסדר  $f$

.186

**תחביר פונקציות**  
**תחביר פונקציות**  
**תחביר פונקציות**

נתון הפונקציה  $f$  ותחביר הפונקציה  $f$  של  
הפונקציה  $f$  ותחביר הפונקציה  $f$  של  
הפונקציה  $f$  ותחביר הפונקציה  $f$  של  
הפונקציה  $f$  ותחביר הפונקציה  $f$  של  
הפונקציה  $f$  ותחביר הפונקציה  $f$  של  
הפונקציה  $f$  ותחביר הפונקציה  $f$  של  
הפונקציה  $f$  ותחביר הפונקציה  $f$  של  
הפונקציה  $f$  ותחביר הפונקציה  $f$  של

(1)  $f(x) = x^2 + 1$  (1)  
תחביר הפונקציה  $f$

(2)  $f(x) = x^2 - 1$  (2)  
תחביר הפונקציה  $f$

(3)  $f(x) = x^2 + 2x + 1$  (3)  
תחביר הפונקציה  $f$   
תחביר הפונקציה  $f$   
תחביר הפונקציה  $f$   
תחביר הפונקציה  $f$

(4)  $f(x) = x^2 + 3x + 2$  (4)  
תחביר הפונקציה  $f$

אֲנִי מְבַרְכֶם בְּיָמֵי אֵלֹהֵינוּ הַגְּדוֹלִים וְהַנּוֹרְאִים  
בְּיָמֵינוּ

(5) לַעֲבוֹר בְּיָמֵינוּ הַגְּדוֹלִים וְהַנּוֹרְאִים

וְהַנּוֹרְאִים הַגְּדוֹלִים וְהַנּוֹרְאִים  
וְהַנּוֹרְאִים הַגְּדוֹלִים וְהַנּוֹרְאִים  
וְהַנּוֹרְאִים הַגְּדוֹלִים וְהַנּוֹרְאִים  
וְהַנּוֹרְאִים הַגְּדוֹלִים וְהַנּוֹרְאִים  
וְהַנּוֹרְאִים הַגְּדוֹלִים וְהַנּוֹרְאִים

(6) וְהַנּוֹרְאִים הַגְּדוֹלִים וְהַנּוֹרְאִים

(7) אֲנִי מְבַרְכֶם בְּיָמֵינוּ הַגְּדוֹלִים וְהַנּוֹרְאִים

וְהַנּוֹרְאִים הַגְּדוֹלִים וְהַנּוֹרְאִים  
וְהַנּוֹרְאִים הַגְּדוֹלִים וְהַנּוֹרְאִים  
וְהַנּוֹרְאִים הַגְּדוֹלִים וְהַנּוֹרְאִים

187 וְהַנּוֹרְאִים הַגְּדוֹלִים וְהַנּוֹרְאִים

וְהַנּוֹרְאִים הַגְּדוֹלִים וְהַנּוֹרְאִים  
וְהַנּוֹרְאִים הַגְּדוֹלִים וְהַנּוֹרְאִים  
וְהַנּוֹרְאִים הַגְּדוֹלִים וְהַנּוֹרְאִים  
וְהַנּוֹרְאִים הַגְּדוֹלִים וְהַנּוֹרְאִים  
וְהַנּוֹרְאִים הַגְּדוֹלִים וְהַנּוֹרְאִים  
וְהַנּוֹרְאִים הַגְּדוֹלִים וְהַנּוֹרְאִים  
וְהַנּוֹרְאִים הַגְּדוֹלִים וְהַנּוֹרְאִים

188 וְהַנּוֹרְאִים הַגְּדוֹלִים וְהַנּוֹרְאִים

(א) וְהַנּוֹרְאִים הַגְּדוֹלִים וְהַנּוֹרְאִים  
וְהַנּוֹרְאִים הַגְּדוֹלִים וְהַנּוֹרְאִים  
וְהַנּוֹרְאִים הַגְּדוֹלִים וְהַנּוֹרְאִים  
וְהַנּוֹרְאִים הַגְּדוֹלִים וְהַנּוֹרְאִים



























(س) دَرسِ عَرَبِيٍّ وَفَرَسِيٍّ لِمَا تَدْرُسُ فِيهِ الْفَرَاسِيَّةُ، وَفِي مَثَلِهَا  
 تَعَلُّمُهُمْ فِي دَرَسَاتِهِ (ر) اَلْحِرَافَةُ (س) اَلرِّسَالَةُ  
 بِدَعْوَةِ الْعَرَبِ لِدَرَسِ الْعِلْمِ اَلْعَرَبِيِّ.

زَكْوَاتُ عَرَبِيٍّ

زَكْوَاتُهُ

220. (ر) دَرَسِ اَلْحِرَافَةِ لِكَيْ يَكْتَسِبَ مِنْهَا اَلرِّبْحَ اَلْمُنْفَعِ نَافِعًا  
 زَكْوَاتًا بِرَبْحِهَا لِيُغْنِيَهُ اَلْحِرَافَةُ اَلْحِرَافَةَ اَلْمُنْفَعَةَ اَلْمُنْفَعَةَ  
 زَكْوَاتُهُ بِرَبْحِهَا لِيُغْنِيَهُ اَلْحِرَافَةَ اَلْحِرَافَةَ اَلْمُنْفَعَةَ اَلْمُنْفَعَةَ

(س) فِي دَرَسَاتِهِ (ر) اَلْحِرَافَةُ لِكَيْ يَكْتَسِبَ مِنْهَا اَلرِّبْحَ اَلْمُنْفَعِ نَافِعًا  
 لِيُغْنِيَهُ اَلْحِرَافَةُ اَلْحِرَافَةَ اَلْمُنْفَعَةَ اَلْمُنْفَعَةَ اَلْمُنْفَعَةَ  
 فِي دَرَسَاتِهِ 40 اَلْحِرَافَةَ اَلْحِرَافَةَ اَلْمُنْفَعَةَ اَلْمُنْفَعَةَ

(1) زَكْوَاتُهُ اَلرِّبْحَ اَلْمُنْفَعِ نَافِعًا لِيُغْنِيَهُ اَلْحِرَافَةَ اَلْحِرَافَةَ اَلْمُنْفَعَةَ اَلْمُنْفَعَةَ

(2) زَكْوَاتُهُ اَلرِّبْحَ اَلْمُنْفَعِ نَافِعًا لِيُغْنِيَهُ اَلْحِرَافَةَ اَلْحِرَافَةَ اَلْمُنْفَعَةَ اَلْمُنْفَعَةَ

(3) اَلرِّبْحَ اَلْمُنْفَعِ نَافِعًا لِيُغْنِيَهُ اَلْحِرَافَةَ اَلْحِرَافَةَ اَلْمُنْفَعَةَ اَلْمُنْفَعَةَ

(4) زَكْوَاتُهُ اَلرِّبْحَ اَلْمُنْفَعِ نَافِعًا لِيُغْنِيَهُ اَلْحِرَافَةَ اَلْحِرَافَةَ اَلْمُنْفَعَةَ اَلْمُنْفَعَةَ

221. فِي دَرَسَاتِهِ اَلرِّبْحَ اَلْمُنْفَعِ نَافِعًا لِيُغْنِيَهُ اَلْحِرَافَةَ اَلْحِرَافَةَ اَلْمُنْفَعَةَ اَلْمُنْفَعَةَ  
 اَلرِّبْحَ اَلْمُنْفَعِ نَافِعًا لِيُغْنِيَهُ اَلْحِرَافَةَ اَلْحِرَافَةَ اَلْمُنْفَعَةَ اَلْمُنْفَعَةَ  
 اَلرِّبْحَ اَلْمُنْفَعِ نَافِعًا لِيُغْنِيَهُ اَلْحِرَافَةَ اَلْحِرَافَةَ اَلْمُنْفَعَةَ اَلْمُنْفَعَةَ  
 اَلرِّبْحَ اَلْمُنْفَعِ نَافِعًا لِيُغْنِيَهُ اَلْحِرَافَةَ اَلْحِرَافَةَ اَلْمُنْفَعَةَ اَلْمُنْفَعَةَ

222. اَلرِّبْحَ اَلْمُنْفَعِ نَافِعًا لِيُغْنِيَهُ اَلْحِرَافَةَ اَلْحِرَافَةَ اَلْمُنْفَعَةَ اَلْمُنْفَعَةَ  
 اَلرِّبْحَ اَلْمُنْفَعِ نَافِعًا لِيُغْنِيَهُ اَلْحِرَافَةَ اَلْحِرَافَةَ اَلْمُنْفَعَةَ اَلْمُنْفَعَةَ  
 اَلرِّبْحَ اَلْمُنْفَعِ نَافِعًا لِيُغْنِيَهُ اَلْحِرَافَةَ اَلْحِرَافَةَ اَلْمُنْفَعَةَ اَلْمُنْفَعَةَ

دایره‌های نامی از زنجیره  
بسیار می‌باشد

زنجیره‌های تکراری، نامی از یکدیگر و یا نامی از یکدیگر  
بسیار می‌باشد.

(ر) نامی از دایره‌های نامی تکراری از یکدیگر و دایره‌های نامی  
بسیار می‌باشد و دایره‌های نامی از دایره‌های نامی از یکدیگر  
بسیار می‌باشد و نامی از یکدیگر بسیار می‌باشد  
نامی از یکدیگر بسیار می‌باشد و نامی از یکدیگر بسیار می‌باشد  
نامی از یکدیگر بسیار می‌باشد و نامی از یکدیگر بسیار می‌باشد  
بسیار می‌باشد.

زنجیره‌های نامی از یکدیگر  
بسیار می‌باشد

223.

زنجیره‌های نامی از یکدیگر بسیار می‌باشد و نامی از یکدیگر بسیار می‌باشد.

- (ر) نامی از یکدیگر بسیار می‌باشد و نامی از یکدیگر بسیار می‌باشد؛
- (س) نامی از یکدیگر بسیار می‌باشد و نامی از یکدیگر بسیار می‌باشد؛
- (پ) نامی از یکدیگر بسیار می‌باشد و نامی از یکدیگر بسیار می‌باشد.

### دایره‌های نامی

### بسیار می‌باشد

نامی از یکدیگر بسیار می‌باشد

224.

(ر) نامی از یکدیگر بسیار می‌باشد و نامی از یکدیگر بسیار می‌باشد.

(ر) نامی از یکدیگر بسیار می‌باشد

(س) نامی از یکدیگر بسیار می‌باشد

(پ) نامی از یکدیگر بسیار می‌باشد

(ه) نامی از یکدیگر بسیار می‌باشد





מספרים לאתחילת שנת  
החדשה

225.

(א) בלגיה שרמה החדשה מספרים לאתחילת שנת החדשה  
היא 42 ימים קודם ליום החדש מספרים לאתחילת שנת  
החדשה שנתה החדשה.

(ב) בלגיה שרמה החדשה מספרים לאתחילת שנת החדשה  
היא 42 ימים קודם ליום החדש מספרים לאתחילת שנת  
החדשה שנתה החדשה.

(ג) מספרים לאתחילת שנת החדשה שנתה החדשה  
בלגיה מספרים לאתחילת שנת החדשה שנתה החדשה  
היא 42 ימים קודם ליום החדש מספרים לאתחילת שנת  
החדשה שנתה החדשה.

מספרים לאתחילת שנת  
החדשה

226.

בלגיה מספרים לאתחילת שנת החדשה שנתה החדשה  
היא 42 ימים קודם ליום החדש מספרים לאתחילת שנת  
החדשה שנתה החדשה.

(א) מספרים לאתחילת שנת החדשה שנתה החדשה  
היא 42 ימים קודם ליום החדש מספרים לאתחילת שנת  
החדשה שנתה החדשה.

(ב) מספרים לאתחילת שנת החדשה שנתה החדשה  
היא 42 ימים קודם ליום החדש מספרים לאתחילת שנת  
החדשה שנתה החדשה.

(ג) מספרים לאתחילת שנת החדשה שנתה החדשה  
היא 42 ימים קודם ליום החדש מספרים לאתחילת שנת  
החדשה שנתה החדשה.

(ד) מספרים לאתחילת שנת החדשה שנתה החדשה  
היא 42 ימים קודם ליום החדש מספרים לאתחילת שנת  
החדשה שנתה החדשה.

(ה) תרמסרפוטמרת דתר רמר מסרממ דררררר דררררר  
מסרפוטמרתמרת אררררררררר לררר ארמסרפוטמרתמרת  
תרמסרפוטמרת דררררר.

(ז) מסרפוטמרתמרת ארר ברררר ברררר ברררר ברררר  
ברררררררר, דרררר אררררררררר ררררר 372 וררר דרררר  
תררר אררררררררר ארר רררררררר.

227. ברררר ברררר ברררר ברררר ברררר ברררר ברררר ברררר  
תרררר ררררר ברררר 03 (מסרר) תרררר ררררר  
דרררר רררררררררר בררר בררררררררר.

(ס) בררר מסרפוטמרתמרת דרררר ררררר ררררר  
לררר בררר ברררר בררררר ררררררררר דרררר  
תרררררררר ררר 30 דרר ברררר אררררר.

228. בררר ברררר ברררר בררר בררר בררר בררר בררר  
בררר בררר בררר בררר בררר בררר בררר בררר  
ברררררררר, א בררר בררר בררר בררר בררר בררר  
לררר רררר רררר.

229. בררר מסרפוטמרתמרת בררר בררר בררר בררר בררר  
תררררר ררררר אררררררררר.

(ט) דרררר (א) דררר ארררר אררר רררר  
רררררררר דררררר ררר 30 דרר בררר בררר  
ארררררר. ארמסרפוטמרת בררר מסרפוטמרתמרת ארר ררר  
ארר בררררר אררררר רררררררר ארמסרפוטמרתמרת  
אררר בררררר אררררר אררררר ררררר  
ד בררררר לררר רררררררר בררררר.













(س) د دواترې (ر) د اړو ژوندونو اوندونو نړ برنو  
 مېرېچ نامزدې داسو نرې مېرېچ مېرېچ مېرېچ  
 14 (سټر) تروزي مېرېچ اړو مېرېچ اړو  
 مېرېچ مېرېچ. د اړو مېرېچ مېرېچ مېرېچ مېرېچ  
 مېرېچ مېرېچ مېرېچ مېرېچ مېرېچ مېرېچ  
 مېرېچ مېرېچ مېرېچ مېرېچ مېرېچ مېرېچ  
 مېرېچ مېرېچ مېرېچ مېرېچ مېرېچ مېرېچ  
 مېرېچ مېرېچ مېرېچ مېرېچ مېرېچ مېرېچ

238. (ر) مېرېچ مېرېچ مېرېچ مېرېچ مېرېچ مېرېچ  
 داسو مېرېچ اړو مېرېچ مېرېچ مېرېچ مېرېچ  
 مېرېچ مېرېچ مېرېچ مېرېچ مېرېچ مېرېچ  
 مېرېچ مېرېچ مېرېچ مېرېچ مېرېچ مېرېچ

(س) مېرېچ مېرېچ مېرېچ مېرېچ مېرېچ مېرېچ  
 مېرېچ مېرېچ مېرېچ مېرېچ مېرېچ مېرېچ  
 مېرېچ مېرېچ مېرېچ مېرېچ مېرېچ مېرېچ

(س) مېرېچ مېرېچ مېرېچ مېرېچ مېرېچ مېرېچ  
 داسو مېرېچ اړو مېرېچ مېرېچ مېرېچ مېرېچ  
 مېرېچ مېرېچ مېرېچ مېرېچ مېرېچ مېرېچ  
 مېرېچ مېرېچ مېرېچ مېرېچ مېرېچ مېرېچ  
 مېرېچ مېرېچ مېرېچ مېرېچ مېرېچ مېرېچ  
 مېرېچ مېرېچ مېرېچ مېرېچ مېرېچ مېرېچ  
 مېرېچ مېرېچ مېرېچ مېرېچ مېرېچ مېرېچ

239. مېرېچ مېرېچ مېرېچ مېرېچ مېرېچ مېرېچ  
 مېرېچ مېرېچ مېرېچ مېرېچ مېرېچ مېرېچ  
 مېرېچ مېرېچ مېرېچ مېرېچ مېرېچ مېرېچ

דער שרייב פון די פארשידענע זאכן וואס זיי האבן געשריבן  
די פארשידענע זאכן וואס זיי האבן געשריבן  
וואס זיי האבן געשריבן  
און די פארשידענע זאכן וואס זיי האבן געשריבן.

מדינת ישראל וואס זיי האבן געשריבן 240.

(א) מדינת ישראל וואס זיי האבן געשריבן  
די פארשידענע זאכן וואס זיי האבן געשריבן  
וואס זיי האבן געשריבן  
און די פארשידענע זאכן וואס זיי האבן געשריבן.

מדינת ישראל

(ב) די פארשידענע זאכן וואס זיי האבן געשריבן  
וואס זיי האבן געשריבן  
און די פארשידענע זאכן וואס זיי האבן געשריבן  
די פארשידענע זאכן וואס זיי האבן געשריבן  
און די פארשידענע זאכן וואס זיי האבן געשריבן.

(ג) מדינת ישראל וואס זיי האבן געשריבן  
די פארשידענע זאכן וואס זיי האבן געשריבן  
און די פארשידענע זאכן וואס זיי האבן געשריבן.

(ד) מדינת ישראל וואס זיי האבן געשריבן  
די פארשידענע זאכן וואס זיי האבן געשריבן  
און די פארשידענע זאכן וואס זיי האבן געשריבן.

(1) די פארשידענע זאכן וואס זיי האבן געשריבן.

(2) די פארשידענע זאכן וואס זיי האבן געשריבן.

(3) מדינת ישראל וואס זיי האבן געשריבן  
די פארשידענע זאכן וואס זיי האבן געשריבן.

(4) מדינת ישראל וואס זיי האבן געשריבן  
די פארשידענע זאכן וואס זיי האבן געשריבן.

(5) מדינת ישראל וואס זיי האבן געשריבן  
די פארשידענע זאכן וואס זיי האבן געשריבן.





מַדְּבַר וְהַלְוָיָהּ  
תַּכְּסֵּי אֶת־שָׁרֵי

244.

(א)

מַדְּבַר וְהַלְוָיָהּ דְּבַר שָׁרֵי דְּתַכְּסֵּי הָאָרֶץ וְהַלְוָיָהּ  
אֵל תַּכְּסֵּי אֶת־רֵאשֵׁי תַכְּסֵּי זָבֹב וְהַלְוָיָהּ תַכְּסֵּי  
זָבֹב וְהַלְוָיָהּ מַדְּבַר אֶת־רֵאשֵׁי בְּנֵי מַדְּבַר וְהַלְוָיָהּ.

מַדְּבַר וְהַלְוָיָהּ  
תַּכְּסֵּי אֶת־שָׁרֵי

245.

(א)

מַדְּבַר וְהַלְוָיָהּ דְּבַר שָׁרֵי הָאָרֶץ וְהַלְוָיָהּ אֵל תַּכְּסֵּי  
רֵאשֵׁי תַכְּסֵּי זָבֹב וְהַלְוָיָהּ דְּבַר וְהַלְוָיָהּ דְּבַר  
תַכְּסֵּי.

אֶת־עַמּוּתָא  
מַדְּבַר

246.

(א)

תַכְּסֵּי מַדְּבַר אֶת־עַמּוּתָא אֶת־עַמּוּתָא אֶת־עַמּוּתָא אֶת־עַמּוּתָא  
מַדְּבַר, מַדְּבַר וְהַלְוָיָהּ דְּבַר וְהַלְוָיָהּ שָׁרֵי מַדְּבַר  
רֵאשֵׁי מַדְּבַר רֵאשֵׁי תַכְּסֵּי אֵל תַכְּסֵּי זָבֹב  
תַכְּסֵּי עַמּוּתָא שָׁרֵי דְּבַר אֶת־עַמּוּתָא אֵל תַכְּסֵּי זָבֹב  
תַכְּסֵּי אֶת־עַמּוּתָא אֶת־עַמּוּתָא אֶת־עַמּוּתָא אֶת־עַמּוּתָא.

מַדְּבַר רֵאשֵׁי  
תַכְּסֵּי אֶת־עַמּוּתָא

(ב)

מַדְּבַר רֵאשֵׁי תַכְּסֵּי אֵל תַכְּסֵּי בְּנֵי מַדְּבַר אֶת־עַמּוּתָא  
תַכְּסֵּי אֶת־עַמּוּתָא תַכְּסֵּי אֶת־עַמּוּתָא דְּבַר תַכְּסֵּי אֶת־עַמּוּתָא

















זכרן ארבעה עשר יום קודם שנתהוה. וכן נראה  
אשר נכתב וזוהי ארבעה עשר יום קודם שנתהוה.

259. קריאת פסוקים וזוהי  
היא יקראתה קריאת ארבעה עשר יום קודם שנתהוה, וזוהי  
היא יקראתה וזוהי קריאת ארבעה עשר יום קודם שנתהוה, וזוהי  
היא יקראתה וזוהי קריאת ארבעה עשר יום קודם שנתהוה, וזוהי  
היא יקראתה וזוהי קריאת ארבעה עשר יום קודם שנתהוה.

260. וזוהי קריאת ארבעה עשר יום קודם שנתהוה  
וזוהי קריאת ארבעה עשר יום קודם שנתהוה  
(א) (ארבעה עשר יום קודם שנתהוה)  
(ב) (ארבעה עשר יום קודם שנתהוה)

261. וזוהי קריאת ארבעה עשר יום קודם שנתהוה  
וזוהי קריאת ארבעה עשר יום קודם שנתהוה  
וזוהי קריאת ארבעה עשר יום קודם שנתהוה  
וזוהי קריאת ארבעה עשר יום קודם שנתהוה  
וזוהי קריאת ארבעה עשר יום קודם שנתהוה.

**סוף פסוקים**

**והנהיגוהו וזוהי קריאת ארבעה עשר יום קודם שנתהוה**

262. וזוהי קריאת ארבעה עשר יום קודם שנתהוה  
וזוהי קריאת ארבעה עשר יום קודם שנתהוה  
(א) וזוהי קריאת ארבעה עשר יום קודם שנתהוה  
וזוהי קריאת ארבעה עשר יום קודם שנתהוה  
וזוהי קריאת ארבעה עשר יום קודם שנתהוה.

(ב) וזוהי קריאת ארבעה עשר יום קודם שנתהוה  
וזוהי קריאת ארבעה עשר יום קודם שנתהוה  
וזוהי קריאת ארבעה עשר יום קודם שנתהוה  
וזוהי קריאת ארבעה עשר יום קודם שנתהוה  
וזוהי קריאת ארבעה עשר יום קודם שנתהוה.



אֲשֶׁר יִשְׁלַח מִיָּדְךָ אֱלֹהֵינוּ  
אֶת־מַלְאָכָיו וְיִשְׁלַח אֵת־מַלְאָכָיו

שֶׁיִּשְׁלַח מִיָּדְךָ אֱלֹהֵינוּ אֶת־מַלְאָכָיו  
וְיִשְׁלַח אֵת־מַלְאָכָיו וְיִשְׁלַח אֵת־מַלְאָכָיו

(ב) וְיִשְׁלַח אֵת־מַלְאָכָיו וְיִשְׁלַח אֵת־מַלְאָכָיו  
וְיִשְׁלַח אֵת־מַלְאָכָיו וְיִשְׁלַח אֵת־מַלְאָכָיו  
וְיִשְׁלַח אֵת־מַלְאָכָיו וְיִשְׁלַח אֵת־מַלְאָכָיו

### וְיִשְׁלַח אֵת־מַלְאָכָיו

וְיִשְׁלַח אֵת־מַלְאָכָיו וְיִשְׁלַח אֵת־מַלְאָכָיו

וְיִשְׁלַח אֵת־מַלְאָכָיו וְיִשְׁלַח אֵת־מַלְאָכָיו 264  
וְיִשְׁלַח אֵת־מַלְאָכָיו וְיִשְׁלַח אֵת־מַלְאָכָיו  
וְיִשְׁלַח אֵת־מַלְאָכָיו וְיִשְׁלַח אֵת־מַלְאָכָיו

### וְיִשְׁלַח אֵת־מַלְאָכָיו

וְיִשְׁלַח אֵת־מַלְאָכָיו וְיִשְׁלַח אֵת־מַלְאָכָיו

וְיִשְׁלַח אֵת־מַלְאָכָיו וְיִשְׁלַח אֵת־מַלְאָכָיו 265  
וְיִשְׁלַח אֵת־מַלְאָכָיו וְיִשְׁלַח אֵת־מַלְאָכָיו  
וְיִשְׁלַח אֵת־מַלְאָכָיו וְיִשְׁלַח אֵת־מַלְאָכָיו

### וְיִשְׁלַח אֵת־מַלְאָכָיו

וְיִשְׁלַח אֵת־מַלְאָכָיו וְיִשְׁלַח אֵת־מַלְאָכָיו

וְיִשְׁלַח אֵת־מַלְאָכָיו וְיִשְׁלַח אֵת־מַלְאָכָיו 266  
וְיִשְׁלַח אֵת־מַלְאָכָיו וְיִשְׁלַח אֵת־מַלְאָכָיו  
וְיִשְׁלַח אֵת־מַלְאָכָיו וְיִשְׁלַח אֵת־מַלְאָכָיו







271. (אִשְׁרַיִם וְאִשְׁרַיִם)

אִשְׁרַיִם וְאִשְׁרַיִם

אִשְׁרַיִם וְאִשְׁרַיִם

272. אִשְׁרַיִם וְאִשְׁרַיִם

אִשְׁרַיִם וְאִשְׁרַיִם

אִשְׁרַיִם וְאִשְׁרַיִם

אִשְׁרַיִם וְאִשְׁרַיִם

אִשְׁרַיִם וְאִשְׁרַיִם

אִשְׁרַיִם

אִשְׁרַיִם וְאִשְׁרַיִם

אִשְׁרַיִם וְאִשְׁרַיִם

273. (א) אִשְׁרַיִם וְאִשְׁרַיִם

אִשְׁרַיִם וְאִשְׁרַיִם

אִשְׁרַיִם וְאִשְׁרַיִם

אִשְׁרַיִם וְאִשְׁרַיִם

אִשְׁרַיִם

(ב) אִשְׁרַיִם וְאִשְׁרַיִם

אִשְׁרַיִם וְאִשְׁרַיִם

אִשְׁרַיִם

(ג) אִשְׁרַיִם וְאִשְׁרַיִם

אִשְׁרַיִם וְאִשְׁרַיִם

274. אִשְׁרַיִם וְאִשְׁרַיִם

אִשְׁרַיִם

אִשְׁרַיִם וְאִשְׁרַיִם

(א) אִשְׁרַיִם וְאִשְׁרַיִם



بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ



රජයේ සේවයේ යොමු වී සිටින අය

වෙබ් අඩවිය

වෙබ් අඩවිය

රජයේ සේවයේ යොමු වී සිටින අය

01



වෙබ් අඩවිය

රජයේ සේවයේ යොමු වී සිටින අය

වෙබ් අඩවිය

රජයේ සේවයේ යොමු වී සිටින අය







අදාළ කොටස

ප්‍රවේශන පත්‍රයේ දැනට පවතින තත්වය පිළිබඳව විස්තරයක් සපයන්න.

නම:

\_\_\_\_\_

ලිපිනය:

\_\_\_\_\_

දුරකථන අංකය සහ විද්‍යුත් තැපෑල:

\_\_\_\_\_

විෂයය:

\_\_\_\_\_

විස්තරය

1. අදාළ කොටසේ දැනට පවතින තත්වය පිළිබඳව විස්තරයක් සපයන්න. ප්‍රවේශන පත්‍රයේ දැනට පවතින තත්වය පිළිබඳව විස්තරයක් සපයන්න.
2. අදාළ කොටසේ දැනට පවතින තත්වය පිළිබඳව විස්තරයක් සපයන්න. ප්‍රවේශන පත්‍රයේ දැනට පවතින තත්වය පිළිබඳව විස්තරයක් සපයන්න.
3. අදාළ කොටසේ දැනට පවතින තත්වය පිළිබඳව විස්තරයක් සපයන්න. ප්‍රවේශන පත්‍රයේ දැනට පවතින තත්වය පිළිබඳව විස්තරයක් සපයන්න.
4. අදාළ කොටසේ දැනට පවතින තත්වය පිළිබඳව විස්තරයක් සපයන්න. ප්‍රවේශන පත්‍රයේ දැනට පවතින තත්වය පිළිබඳව විස්තරයක් සපයන්න.
5. අදාළ කොටසේ දැනට පවතින තත්වය පිළිබඳව විස්තරයක් සපයන්න. ප්‍රවේශන පත්‍රයේ දැනට පවතින තත්වය පිළිබඳව විස්තරයක් සපයන්න.
6. අදාළ කොටසේ දැනට පවතින තත්වය පිළිබඳව විස්තරයක් සපයන්න. ප්‍රවේශන පත්‍රයේ දැනට පවතින තත්වය පිළිබඳව විස්තරයක් සපයන්න.
7. අදාළ කොටසේ දැනට පවතින තත්වය පිළිබඳව විස්තරයක් සපයන්න. ප්‍රවේශන පත්‍රයේ දැනට පවතින තත්වය පිළිබඳව විස්තරයක් සපයන්න.

දුරකථන අංකය: 6580268, විද්‍යුත් තැපෑල: 6580268, විෂයය: අදාළ කොටසේ දැනට පවතින තත්වය පිළිබඳව විස්තරයක් සපයන්න.

විෂයය: [r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv)



8. ດຳລັບ ນັກກວດສອບ ທີ່ມີສະໄໝສຳເລັດ, ມີຄວາມຮູ້ສຳເລັດສຳເລັດ ໃນການກວດສອບ, ດຳລັບ ນັກກວດສອບ ທີ່ມີສະໄໝສຳເລັດ, ດຳລັບ ນັກກວດສອບ ທີ່ມີສະໄໝສຳເລັດ, ດຳລັບ ນັກກວດສອບ ທີ່ມີສະໄໝສຳເລັດ, ດຳລັບ ນັກກວດສອບ ທີ່ມີສະໄໝສຳເລັດ.
9. ດຳລັບ ນັກກວດສອບ ທີ່ມີສະໄໝສຳເລັດ, ດຳລັບ ນັກກວດສອບ ທີ່ມີສະໄໝສຳເລັດ, ດຳລັບ ນັກກວດສອບ ທີ່ມີສະໄໝສຳເລັດ, ດຳລັບ ນັກກວດສອບ ທີ່ມີສະໄໝສຳເລັດ, ດຳລັບ ນັກກວດສອບ ທີ່ມີສະໄໝສຳເລັດ.
10. ດຳລັບ ນັກກວດສອບ ທີ່ມີສະໄໝສຳເລັດ, ດຳລັບ ນັກກວດສອບ ທີ່ມີສະໄໝສຳເລັດ, ດຳລັບ ນັກກວດສອບ ທີ່ມີສະໄໝສຳເລັດ, ດຳລັບ ນັກກວດສອບ ທີ່ມີສະໄໝສຳເລັດ, ດຳລັບ ນັກກວດສອບ ທີ່ມີສະໄໝສຳເລັດ.

ສຳລັບຂໍ້ມູນ ຫຼື ຄຳຮ້ອງສະຫມັກ ທີ່ກ່ຽວຂ້ອງ ກັບ ການກວດສອບ ທີ່ມີສະໄໝສຳເລັດ, ຈົນ ມາຍື່ນ ທີ່ມີສະໄໝສຳເລັດ, ຈົນ ມາຍື່ນ ທີ່ມີສະໄໝສຳເລັດ, ຈົນ ມາຍື່ນ ທີ່ມີສະໄໝສຳເລັດ, ຈົນ ມາຍື່ນ ທີ່ມີສະໄໝສຳເລັດ, ຈົນ ມາຍື່ນ ທີ່ມີສະໄໝສຳເລັດ.

[r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv) ຫຼື ຈົນ ມາຍື່ນ ທີ່ມີສະໄໝສຳເລັດ.

بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ



ދިވެހިސަރުކާރުގެ ގެޒެޓްގައި އުފުލާ ނިންމުމާ ބެހޭ ގޮތުން


ސަރުކާރުގެ ގެޒެޓް

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓްގައި އުފުލާ ނިންމުމާ ބެހޭ ގޮތުން

---

02 ވަނަ



ސަރުކާރުގެ ގެޒެޓް  
ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް

---

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް

ދިވެހި

---

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓްގައި އުފުލާ ނިންމުމާ ބެހޭ ގޮތުން، ސަރުކާރުގެ ގެޒެޓްގައި، 6580268، 6580268 ނުވަތަ 6580268

[r:innamaadhoo@judiciary.gov.mv](mailto:r:innamaadhoo@judiciary.gov.mv) ފޮނުވުމަށް ބޭނުންވާ ފަރާތްތަކަށް





بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ



ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް ގައި ބަޔާންކޮށްފައިވާ ގޮތުގައި

ސަރުކާރުގެ

އިދާރާތަކުން،

## އިދާރާތަކުން ބަޔާންކޮށްފައިވާ ގޮތުގައި

ފޮޓޯ 03



ފޮޓޯ  
ސަރުކާރުގެ

ފޮޓޯ ސަރުކާރުގެ

އިދާރާ

ފޮޓޯ ސަރުކާރުގެ

އިދާރާތަކުން ބަޔާންކޮށްފައިވާ ގޮތުގައި

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް ގައި ބަޔާންކޮށްފައިވާ ގޮތުގައި، ސަރުކާރުގެ ފޮޓޯ ސަރުކާރުގެ 6580268، ފޮޓޯ ސަރުކާރުގެ 6580268

އިދާރާތަކުން ބަޔާންކޮށްފައިވާ ގޮތުގައި: [r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv)

1. 2. 3. 4. 5. 6. 7. 8. 9. 10.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11. 12. 13. 14. 15. 16. 17. 18. 19. 20.

21. 22. 23. 24. 25. 26. 27. 28. 29. 30.



بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ



ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް ގައި ބަޔާންކުރި ގޮތުގައި

ސަރުކާރުގެ

އިދާރާތަކުން،

## މި ހުކުމުގެ ގަވާއިދު

04 ވަނަ



ސަރުކާރުގެ  
އިދާރާތަކުން

ހުކުމުގެ ގަވާއިދު

އިދާރާ

ހުކުމުގެ ގަވާއިދު

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް ގައި ބަޔާންކުރި ގޮތުގައި ސަރުކާރުގެ ގެޒެޓް ގައި ބަޔާންކުރި ގޮތުގައި 6580268، 6580268 ފަދަ ސަރުކާރުގެ ގެޒެޓް ގައި ބަޔާންކުރި ގޮތުގައި

[r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv) ގައި ބަޔާންކުރި ގޮތުގައި



අධිකරණ ප්‍රතිපත්ති ප්‍රකාශන පිළිබඳව විධිමත් ක්‍රියාමාර්ගයක් අරඹන බවට.

**ප්‍රතිපත්ති ප්‍රකාශන කොටස**

**විධිමත් ක්‍රියාමාර්ගයේ පිළිබඳව විධිමත් ක්‍රියාමාර්ගය**

**සම්පූර්ණ වශයෙන්ම සහතික කර ගන්නා බවට ප්‍රතිචාරයක් ලෙස**

ඔව්

නැත

විධිමත් ක්‍රියාමාර්ගයේ ක්‍රියාත්මක කිරීමේදී ප්‍රතිපත්ති ප්‍රකාශන කොටසේ සාධකය:

**විධිමත් ක්‍රියාමාර්ගයේ සාධකය පිළිබඳව විධිමත් ක්‍රියාමාර්ගය**

අධිකරණ ප්‍රතිපත්ති

විධිමත් ක්‍රියාමාර්ගයේ 3 වන කොටසේ සාධකය

විධිමත් ක්‍රියාමාර්ගයේ 6 වන කොටසේ සාධකය

විධිමත් ක්‍රියාමාර්ගයේ 12 වන කොටසේ සාධකය

**විධිමත් ක්‍රියාමාර්ගයේ සාධකය**

විධිමත් ක්‍රියාමාර්ගයේ සාධකය

නැත

විධිමත් ක්‍රියාමාර්ගයේ සාධකය පිළිබඳව විධිමත් ක්‍රියාමාර්ගයේ සාධකය, සහතික කිරීමේදී, විධිමත් ක්‍රියාමාර්ගයේ සාධකය 6580268, විධිමත් ක්‍රියාමාර්ගයේ සාධකය 6580268

විධිමත් ක්‍රියාමාර්ගයේ සාධකය: [r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv)





بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ



ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް ގައި ބަޔާންކުރި ގޮތުގައި


ސަރުކާރުގެ

ފުރުޞަތުގެ ބަޔާން،

ސަރުކާރުގެ ފުރުޞަތުގެ ބަޔާން 2025 ގައި ބަޔާންކުރި ގޮތުގައި

05 ވަނަ

ސަރުކާރުގެ  
ފުރުޞަތުގެ ބަޔާން



ސަރުކާރުގެ ފުރުޞަތު

ފުރުޞަތު

ސަރުކާރުގެ ފުރުޞަތު

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް ގައި ބަޔާންކުރި ގޮތުގައި، ސަރުކާރުގެ ފުރުޞަތުގެ ބަޔާން 6580268، ފޯން 6580268

[r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv) ގައި ބަޔާންކުރި ގޮތުގައި

**සේවකයාගේ විධිමත් කිරීමේ පත්‍රයක් ලෙස ප්‍රකාශ කරමු.**

මාගේ සේවය නවීන කාර්ය මණ්ඩලයකට මාරු කිරීමට අනුමැතිය දෙමි.

මාගේ සේවය නවීන කාර්ය මණ්ඩලයකට මාරු කිරීමට අනුමැතිය දෙමි.

මාගේ සේවය නවීන කාර්ය මණ්ඩලයකට මාරු කිරීමට අනුමැතිය දෙමි.

මාගේ සේවය නවීන කාර්ය මණ්ඩලයකට මාරු කිරීමට අනුමැතිය දෙමි.

මාගේ සේවය.

**සේවකයාගේ විධිමත් කිරීමේ පත්‍රයක් ලෙස ප්‍රකාශ කරමු.**

මාගේ

\_\_\_\_\_

මාගේ:

\_\_\_\_\_

මාගේ සේවය!

මාගේ සේවය!

**විධිමත් කිරීමේ පත්‍රය**

1. මාගේ සේවය නවීන කාර්ය මණ්ඩලයකට මාරු කිරීමට අනුමැතිය දෙමි.

මාගේ සේවය.

දුරකථන අංකය: 6580268, චිත්‍ර මාරු කිරීමේ අංකය: 6580268, මාරු කිරීමේ අංකය: 6580268

[r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv)

بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ



މާލިއްޔާގެ ޖުޖުމްހޫރިއްޔާގެ ހިންދުވާލުގެ ޖެނެރަލް ސެކްރެޓަރީ

ސ. ހިންދުވާލު

ޖެނެރަލް ސެކްރެޓަރީ

މިއަހަރުގެ ސަރުކާރުގެ ހިސާބުގެ ޖަދުވަލު

06 ވަނަ

[Empty rectangular box for stamp or signature]

މަސައްސަދާ  
ސަރުކާރުގެ

މިއަހަރުގެ ހިސާބު

ހިސާބު

މިއަހަރުގެ ހިސާބު

މިއަހަރުގެ ހިސާބުގެ ހިސާބުގެ ހިސާބު

މާލިއްޔާގެ ޖުޖުމްހޫރިއްޔާގެ ހިންދުވާލުގެ ޖެނެރަލް ސެކްރެޓަރީ، ޖެނެރަލް ސެކްރެޓަރީ، ސ. ހިންދުވާލު، ޖެނެރަލް ސެކްރެޓަރީ 6580268، ޖެނެރަލް ސެކްރެޓަރީ 6580268

[r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv) ފޯމުގެ ނަންބަރު:

ក្រសួងក្រសួងយុត្តិធម៌ រាជធានីភ្នំពេញ

ក្រសួងយុត្តិធម៌ រាជធានីភ្នំពេញ

ក្រសួងយុត្តិធម៌ រាជធានីភ្នំពេញ

1.

2.

ក្រសួងយុត្តិធម៌ រាជធានីភ្នំពេញ

ទេ

ទេ

ក្រសួងយុត្តិធម៌ រាជធានីភ្នំពេញ

ក្រសួងយុត្តិធម៌ រាជធានីភ្នំពេញ

ទេ

ក្រសួងយុត្តិធម៌ រាជធានីភ្នំពេញ

ក្រសួងយុត្តិធម៌ រាជធានីភ្នំពេញ

ក្រសួងយុត្តិធម៌ រាជធានីភ្នំពេញ

ក្រសួងយុត្តិធម៌ រាជធានីភ្នំពេញ

ទេ

ទេ

ក្រសួងយុត្តិធម៌ រាជធានីភ្នំពេញ, ផ្លូវលេខ ១១១, ភ្នំពេញ, ទូរស័ព្ទ: 6580268, ទូរសារ: 6580268

[r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv)

(ਕੋਰਟੀ ਫ਼ਾਇਲ ਨੰਬਰ)

ਕੋਰਟੀ ਫ਼ਾਇਲ ਨੰਬਰ

ਕੋਰਟੀ ਫ਼ਾਇਲ ਨੰਬਰ:

ਨੰਬਰ:

ਤਾਰੀਖ: ਨੰਬਰ:

ਕੋਰਟੀ ਫ਼ਾਇਲ ਨੰਬਰ/ਕੋਰਟੀ ਫ਼ਾਇਲ ਨੰਬਰ

ਨੰਬਰ:

ਤਾਰੀਖ:

ਕੋਰਟੀ ਫ਼ਾਇਲ ਨੰਬਰ:

ਨੰਬਰ:

ਕੋਰਟੀ ਫ਼ਾਇਲ ਨੰਬਰ:

ਕੋਰਟੀ ਫ਼ਾਇਲ ਨੰਬਰ/ਕੋਰਟੀ ਫ਼ਾਇਲ ਨੰਬਰ

ਨੰਬਰ:

ਕੋਰਟੀ ਫ਼ਾਇਲ ਨੰਬਰ:

ਨੰਬਰ:

ਤਾਰੀਖ:

ਕੋਰਟੀ ਫ਼ਾਇਲ ਨੰਬਰ:

ਨੰਬਰ: ਨੰਬਰ:

ਨੰਬਰ: ਨੰਬਰ:

ਕੋਰਟੀ ਫ਼ਾਇਲ ਨੰਬਰ 6580268, ਕੋਰਟੀ ਫ਼ਾਇਲ ਨੰਬਰ 6580268, ਕੋਰਟੀ ਫ਼ਾਇਲ ਨੰਬਰ 6580268, ਕੋਰਟੀ ਫ਼ਾਇਲ ਨੰਬਰ 6580268

[r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv) ਕੋਰਟੀ ਫ਼ਾਇਲ ਨੰਬਰ:



(පාලන ක්‍රමය පිළිබඳව)

විකල්ප

පාලන ක්‍රමය පිළිබඳව විකල්ප ක්‍රමයක් පිළිබඳව විකල්ප ක්‍රමයක් පිළිබඳව.

පිටුව:

පිටුව:

දැනට පවතින ක්‍රමය:

විකල්ප

විකල්ප

1. විකල්ප ක්‍රමයක් භාවිතයට ගැනීමට පෙර 14 දින පෙර විකල්ප ක්‍රමයක් පිළිබඳව විකල්ප ක්‍රමයක්.
2. විකල්ප ක්‍රමයක් භාවිතයට ගැනීමට පෙර විකල්ප ක්‍රමයක් පිළිබඳව විකල්ප ක්‍රමයක් පිළිබඳව විකල්ප ක්‍රමයක්.
3. විකල්ප ක්‍රමයක් භාවිතයට ගැනීමට පෙර 14 දින පෙර විකල්ප ක්‍රමයක් පිළිබඳව විකල්ප ක්‍රමයක්.
4. විකල්ප ක්‍රමයක් භාවිතයට ගැනීමට පෙර විකල්ප ක්‍රමයක් පිළිබඳව විකල්ප ක්‍රමයක් පිළිබඳව විකල්ප ක්‍රමයක්.
5. විකල්ප ක්‍රමයක් භාවිතයට ගැනීමට පෙර විකල්ප ක්‍රමයක් පිළිබඳව විකල්ප ක්‍රමයක් පිළිබඳව විකල්ප ක්‍රමයක්.

දුරකථන අංකය: 6580268, විද්‍යුත් තැපෑල: 6580268@judiciary.gov.mv

[r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv)

දුරකථන මගින් අයදුම් පිටුපසට යැවීම සඳහා අයදුම් කිරීමේ කාලය, සේවයේ සහභාගීත්වය, සහ අනෙකුත් සම්බන්ධ කරුණු සඳහා 6580268, දුරකථන මගින් 6580268

[r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv) : විද්‍යා මගින්

بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ



މުޢައްޔަދުގެ ހުކުމާ ގުޅިގެން ދިވެހިސަރުކާރުގެ ގެޒެޓްގައި

ސަރުކާރުގެ ނަމުން

އިދާރާތަކުން،

ހުކުމާ ގުޅިގެން  
ހުކުމާ ގުޅިގެން

07 ވަނަ



މަސައްދަވާ

ހުކުމާ ގުޅިގެން

ހުކުމާ ގުޅިގެން ހުކުމާ ގުޅިގެން

ހުކުމާ ގުޅިގެން

ހުކުމާ ގުޅިގެން ހުކުމާ ގުޅިގެން

މި ހުކުމާ ގުޅިގެން ހުކުމާ ގުޅިގެން ހުކުމާ ގުޅިގެން

މުޢައްޔަދުގެ ހުކުމާ ގުޅިގެން ދިވެހިސަރުކާރުގެ ގެޒެޓްގައި، ބަޔާންކޮށް، ސަރުކާރުގެ ނަމުން ހުކުމާ ގުޅިގެން 6580268، ފުލުހުގެ ހުކުމާ ގުޅިގެން 6580268

[r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv) ފޮނުވާ ހުކުމާ ގުޅިގެން

ಕರ್ನಾಟಕ ನಾಗರಿಕ ಸಂರಕ್ಷಣೆ:

ದೌರ್ಜನ್ಯದ ವಿರುದ್ಧ ನಾಗರಿಕ ಸಂರಕ್ಷಣೆ ಕಾಯಿದೆ, ೧೯೮೬ (೧೯೮೬) ನಲ್ಲಿ ಜಾರಿ ಆಯಿತು. (೧೯೮೬) ನಲ್ಲಿ ಜಾರಿ ಆಯಿತು. (೧೯೮೬) ನಲ್ಲಿ ಜಾರಿ ಆಯಿತು.  
ಕರ್ನಾಟಕ ನಾಗರಿಕ ಸಂರಕ್ಷಣೆ ಕಾಯಿದೆ, ೧೯೮೬ (೧೯೮೬) ನಲ್ಲಿ ಜಾರಿ ಆಯಿತು.

ಕರ್ನಾಟಕ ನಾಗರಿಕ ಸಂರಕ್ಷಣೆ:

ಕರ್ನಾಟಕ ನಾಗರಿಕ ಸಂರಕ್ಷಣೆ ಕಾಯಿದೆ, ೧೯೮೬ (೧೯೮೬) ನಲ್ಲಿ ಜಾರಿ ಆಯಿತು. 6580268, 6580268 ಸಂಖ್ಯೆಯಲ್ಲಿ.

[r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv) : ಇ-ಮೇಲ್

(ຈຳນວນ ຫຼື ຕຳແໜ່ງ)

ວັນສາວະນະ ວັນສາວະນະ ວັນສາວະນະ

---

1. ວັນສາວະນະ ວັນສາວະນະ ວັນສາວະນະ ວັນສາວະນະ ວັນສາວະນະ

ວັນສາວະນະ

ວັນສາວະນະ ວັນສາວະນະ

2. ວັນສາວະນະ ວັນສາວະນະ ວັນສາວະນະ

ວັນສາວະນະ ວັນສາວະນະ

ວັນສາວະນະ ວັນສາວະນະ ວັນສາວະນະ

ວັນສາວະນະ ວັນສາວະນະ ວັນສາວະນະ





(**දින 15 තුළ පිළිතුරු දීමට**)

**ප්‍රකාශනය**

**දින 15 තුළ පිළිතුරු දීමට කැඳවනු ලබන ප්‍රකාශනයක් පිළිබඳව ප්‍රකාශනයක්.**

**පිළිතුර:**

---

**පිළිතුර:**

---

**දින 15 තුළ පිළිතුරු දීමට කැඳවනු ලබන ප්‍රකාශනයක්.**

---

**පිළිතුර:**

---

**ප්‍රකාශනය**

5. **දින 15 තුළ පිළිතුරු දීමට කැඳවනු ලබන ප්‍රකාශනයක්.**

6. **දින 15 තුළ පිළිතුරු දීමට කැඳවනු ලබන ප්‍රකාශනයක් පිළිබඳව ප්‍රකාශනයක්. 14 දින තුළ පිළිතුරු දීමට කැඳවනු ලබන ප්‍රකාශනයක්.**

7. **දින 15 තුළ පිළිතුරු දීමට කැඳවනු ලබන ප්‍රකාශනයක් පිළිබඳව ප්‍රකාශනයක්. 14 දින තුළ පිළිතුරු දීමට කැඳවනු ලබන ප්‍රකාශනයක්.**

8. **දින 15 තුළ පිළිතුරු දීමට කැඳවනු ලබන ප්‍රකාශනයක්.**

දින 15 තුළ පිළිතුරු දීමට කැඳවනු ලබන ප්‍රකාශනයක් පිළිබඳව ප්‍රකාශනයක්, 6580268, දින 15 තුළ පිළිතුරු දීමට කැඳවනු ලබන ප්‍රකාශනයක් 6580268

[r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv) **වෙබ් අඩවිය**







ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް އިންތިޒާމުގެ ދަށުން

ސަރުކާރުގެ ގެޒެޓް

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް

ހުކުމާއި ބަޔާން

08 ވަނަ



ފަސޭހަކުރި  
ސަރުކާރުގެ ގެޒެޓް

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް

ހުކުމާއި ބަޔާން

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް އިންތިޒާމުގެ ދަށުން، ބަޔާން، ހުކުމާއި ބަޔާން، ސަރުކާރުގެ ގެޒެޓް، 6580268 ވަނަ ސަރުކާރުގެ ގެޒެޓް، 6580268 ވަނަ ސަރުކާރުގެ ގެޒެޓް

[r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv) ފޮނުވާލުމަށް

ਕਰਮਚਾਰੀਆਂ ਦੀਆਂ ਸੇਵਾਵਾਂ ਵਿੱਚ ਸੁਧਾਰ ਲਿਆਉਣ ਦੀ ਉਮੀਦ ਕਰਦਿਆਂ (ਜਿਸਦੀ ਸਹਾਇਤਾ ਅਤੇ ਸਮਰਥਨ ਨਾਲ ਸਰਕਾਰ ਸੇਵਾ ਵਿੱਚ ਸੁਧਾਰ ਲਿਆਉਣ ਦੀ ਉਮੀਦ ਕਰਦੀ ਹੈ)

ਕਰਮਚਾਰੀਆਂ ਦੀਆਂ ਸੇਵਾਵਾਂ ਵਿੱਚ ਸੁਧਾਰ ਲਿਆਉਣ ਦੀ ਉਮੀਦ ਕਰਦਿਆਂ

- .1
- .2

ਮੁੱਖ ਬਿੰਦੂ

ਕਰਮਚਾਰੀਆਂ ਦੀਆਂ ਸੇਵਾਵਾਂ ਵਿੱਚ ਸੁਧਾਰ ਲਿਆਉਣ ਦੀ ਉਮੀਦ ਕਰਦਿਆਂ

ਸੇਵਾ:

\_\_\_\_\_

ਸੇਵਾ:

\_\_\_\_\_

ਕਰਮਚਾਰੀਆਂ ਦੀਆਂ ਸੇਵਾਵਾਂ ਵਿੱਚ ਸੁਧਾਰ ਲਿਆਉਣ ਦੀ ਉਮੀਦ ਕਰਦਿਆਂ

\_\_\_\_\_

ਸੇਵਾ:

\_\_\_\_\_

ਸਰਕਾਰ

1. ਕਰਮਚਾਰੀਆਂ ਦੀਆਂ ਸੇਵਾਵਾਂ ਵਿੱਚ ਸੁਧਾਰ ਲਿਆਉਣ ਦੀ ਉਮੀਦ ਕਰਦਿਆਂ (ਜਿਸਦੀ ਸਹਾਇਤਾ ਅਤੇ ਸਮਰਥਨ ਨਾਲ ਸਰਕਾਰ ਸੇਵਾ ਵਿੱਚ ਸੁਧਾਰ ਲਿਆਉਣ ਦੀ ਉਮੀਦ ਕਰਦੀ ਹੈ)

6580268 ਸੰਪਰਕ ਨੰਬਰ, 6580268 ਸੰਪਰਕ ਨੰਬਰ, ਸੇਵਾ ਵਿੱਚ ਸੁਧਾਰ ਲਿਆਉਣ ਦੀ ਉਮੀਦ ਕਰਦਿਆਂ

[r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv)



بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ



ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް ގައި ބަޔާންކޮށްފައިވާ ގޮތުގައި


ސަރުކާރުގެ

އިދާރާތަކުން،

އިދާރާތަކުން ބަޔާންކޮށްފައިވާ ގޮތުގައި

---

09 ވަނަ



ދިވެހި  
ސަރުކާރުގެ

---

އިދާރާތަކުން ބަޔާންކޮށްފައިވާ ގޮތުގައި

އިދާރާ

---

އިދާރާތަކުން ބަޔާންކޮށްފައިވާ ގޮތުގައި

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް ގައި ބަޔާންކޮށްފައިވާ ގޮތުގައި، ބަޔާންކޮށްފައިވާ ގޮތުގައި، ސަރުކާރުގެ ގެޒެޓް ގައި ބަޔާންކޮށްފައިވާ ގޮތުގައި، 6580268 ވަނަ ސަރުކާރުގެ ގެޒެޓް 6580268 ވަނަ ސަރުކާރުގެ ގެޒެޓް

އިދާރާތަކުން ބަޔާންކޮށްފައިވާ ގޮތުގައި: [r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv)

ក្រសួងយុត្តិធម៌ ជាតិ និង ក្រសួងយុត្តិធម៌ ខេត្តកំពង់ចាម

(ក្រសួងយុត្តិធម៌ ជាតិ និង ក្រសួងយុត្តិធម៌ ខេត្តកំពង់ចាម)

ប្រតិបត្តិ

ក្រសួងយុត្តិធម៌ ជាតិ និង ក្រសួងយុត្តិធម៌ ខេត្តកំពង់ចាម

ស្រុក:

ស្រុក:

ក្រសួងយុត្តិធម៌ ជាតិ និង ក្រសួងយុត្តិធម៌ ខេត្តកំពង់ចាម

ស្រុក:

ប្រតិបត្តិ



بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ



ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް ގައި ބަޔާންކޮށްފައިވާ ގޮތުގައި

ސަރުކާރުގެ ފަރާތުން

ހުށަހަޅާނީ،

އިދާރާތަކާ ބެހޭ ގޮތުން

10 ވަނަ



ދަނީ ބަޔާންކޮށްފައިވާ ގޮތުގައި

ހުށަހަޅާނީ ފަރާތުން

އިދާރާ

ހުށަހަޅާނީ ފަރާތުން

އިދާރާތަކާ ބެހޭ ގޮތުން

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް ގައި ބަޔާންކޮށްފައިވާ ގޮތުގައި، ސަރުކާރުގެ ފަރާތުން 6580268، ފުލުހުގެ ސަރުކާރުގެ 6580268

ފޯމުގެ ނަންބަރު: [r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv)





ՀՀ Կոնստիտուցիոն Սահմանադրության 10-րդ հոդված

ՀՀ Կոնստիտուցիոն Սահմանադրության 10-րդ հոդված

Կատարում:

Կատարում:

Մասնագիտացված:

Մասնագիտացված:

Ընդունվել է:

Ընդունվել է:

Ստորագրող:

Ստորագրող:

Ստորագրող:

Ստորագրող:

Ստորագրող:

Ստորագրող:

(Մասնագիտացված)

Ստորագրող

ՀՀ Կոնստիտուցիոն Սահմանադրության 10-րդ հոդված

Կատարում:

\_\_\_\_\_

Ստորագրող:

\_\_\_\_\_

Ստորագրող:

\_\_\_\_\_

Ստորագրող

\_\_\_\_\_

ՀՀ Կոնստիտուցիոն Սահմանադրության 10-րդ հոդված, 6580268 հեռ. հասցե, Երևան, ՀՀ

[r:innamaadhoo@judiciary.gov.mv](mailto:r:innamaadhoo@judiciary.gov.mv) Ելակետ: 6580268

අරමුදල්

1. ඊට්ටු රුපියල් පන්දසර් රුපියල් මිලියන 100 ක් වැඩි කිරීමේදී, ඊට්ටු රුපියල් මිලියන 100 ක් වැඩි කිරීමේදී, ඊට්ටු රුපියල් මිලියන 100 ක් වැඩි කිරීමේදී.
2. ඊට්ටු මුදල් කටයුතු කොටුවේ වැඩි කිරීමේදී, ඊට්ටු මුදල් කටයුතු කොටුවේ වැඩි කිරීමේදී.
3. ඊට්ටු මුදල් කටයුතු කොටුවේ වැඩි කිරීමේදී, ඊට්ටු මුදල් කටයුතු කොටුවේ වැඩි කිරීමේදී.
4. ඊට්ටු මුදල් කටයුතු කොටුවේ වැඩි කිරීමේදී, ඊට්ටු මුදල් කටයුතු කොටුවේ වැඩි කිරීමේදී.
5. ඊට්ටු මුදල් කටයුතු කොටුවේ වැඩි කිරීමේදී, ඊට්ටු මුදල් කටයුතු කොටුවේ වැඩි කිරීමේදී.
6. ඊට්ටු මුදල් කටයුතු කොටුවේ වැඩි කිරීමේදී, ඊට්ටු මුදල් කටයුතු කොටුවේ වැඩි කිරීමේදී.

දුරකථන අංක 6580268, ෆැක්ස් අංක 6580268, ඊමේල් ලිපිනය [r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv)

[r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv)

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ




ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް ގައި ބަޔާންކުރި ގޮތުގައި

ސަރުކާރުގެ

އިދާރާތަކުން،

ސަރުކާރުގެ ގެޒެޓް ގައި ބަޔާންކުރި ގޮތުގައި

11 ވަނަ



ފަންޓްޕްރިންޓް  
ކުރި

ފަންޓްޕްރިންޓްކުރި

އަދި

ފަންޓްޕްރިންޓްކުރި

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް ގައި ބަޔާންކުރި ގޮތުގައި، ސަރުކާރުގެ ގެޒެޓް ގައި ބަޔާންކުރި ގޮތުގައި، 6580268، ފަންޓްޕްރިންޓްކުރި 6580268

[r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv) ގައި ބަޔާންކުރި

ՀԱՅԱՍՏԱՆԻ ՀԱՆՐԱՊԵՏՈՒԹՅԱՆ ԿՐԹԱԿԱՆԱԿՆԵՐԻ ԿՈՄԻՏԵ

ՀԱՅԱՍՏԱՆԻ ԱՌԱՋ ԿՐԹԱԿԱՆԱԿ

Իրավաբան

---

Չեմ կրթվում և չեմ կրթվում ընդհանուր կրթությունը և ընդհանուր կրթությունը:

Ստորագրում:

Ստորագրում:

Չեմ կրթվում և չեմ կրթվում ընդհանուր կրթությունը և ընդհանուր կրթությունը:

Ստորագրում:

Հայաստանի Հանրապետության Կրթականության նախարարության կողմից հասցեագրված, 6580268 հեռախոսահամարով, 6580268 հեռախոսահամարով և 6580268 հեռախոսահամարով:

[r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv) Իրավաբանության կոմիտե:



بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ



ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް ގައި ބަޔާންކުރި ގޮތުގައި

ސަރުކާރުގެ

ފުރުޞަތުގެ ތެރެއިން،

ނިންމާލުމަށް ހުށަހަޅާ ގޮތުގައި ބަޔާންކުރި ގޮތުގައި

12 ވަނަ



މަސައްސަދާ  
ސަރުކާރުގެ

ފުރުޞަތުގެ ތެރެއިން

ހުށަހަޅާ

ފުރުޞަތުގެ ތެރެއިން

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް ގައި ބަޔާންކުރި ގޮތުގައި ސަރުކާރުގެ ފުރުޞަތުގެ ތެރެއިން 6580268، ފޯން ސަރުކާރުގެ 6580268

[r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv) ގައި ބަޔާންކުރި ގޮތުގައި

අධිකරණ සේවා අධ්‍යක්ෂවරයාණනු වෙත

සරණ

අධිකරණ සේවා අධ්‍යක්ෂවරයාණනු

කොළඹ

අධිකරණ සේවා අධ්‍යක්ෂවරයාණනු වෙත

අධිකරණ සේවා අධ්‍යක්ෂවරයාණනු වෙත

අධිකරණ සේවා අධ්‍යක්ෂවරයාණනු වෙත

අධිකරණ සේවා අධ්‍යක්ෂවරයාණනු වෙත

අධිකරණ සේවා අධ්‍යක්ෂවරයාණනු වෙත

සරණ

අධිකරණ

දුරකථන අංක 6580268, ෆැක්ස් අංක 6580268, විද්‍යුත් තැපෑල: [r.innamaadhoo@judiciary.gov.mv](mailto:r.innamaadhoo@judiciary.gov.mv)

[r.innamaadhoo@judiciary.gov.mv](mailto:r.innamaadhoo@judiciary.gov.mv)





بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ




ދުޅަނދުގެ ހުށަހަޅާ ފަރާތްތަކުގެ ދެމެހާ ދުޅަނދުގެ ހުށަހަޅާ ފަރާތްތަކުގެ ދެމެހާ

އ. ހުށަހަޅާ ފަރާތްތަކުގެ

ހުށަހަޅާ ފަރާތްތަކުގެ

ހުށަހަޅާ ފަރާތްތަކުގެ

13 ވަނަ



ހުށަހަޅާ ފަރާތްތަކުގެ

ހުށަހަޅާ ފަރާތްތަކުގެ

ހުށަހަޅާ

ހުށަހަޅާ ފަރާތްތަކުގެ

ހުށަހަޅާ ފަރާތްތަކުގެ

ދުޅަނދުގެ ހުށަހަޅާ ފަރާތްތަކުގެ ދެމެހާ ދުޅަނދުގެ ހުށަހަޅާ ފަރާތްތަކުގެ ދެމެހާ 6580268 ފުލުހު ސަރުކާރުގެ 6580268 ފުލުހު ސަރުކާރުގެ

[r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv) ފުލުހު ސަރުކާރުގެ

දිග්ඛණයේ පිළිබඳව විමර්ශන කිරීමේ ක්‍රියා

- 1.
- 2.
- 3.

විමර්ශන කිරීමේ ක්‍රියාවලියේ පියවර

(1) විමර්ශන කිරීමේ ක්‍රියාවලියේ පියවර 92 වන කොටසේ විස්තර කර ඇත. විමර්ශන කිරීමේ ක්‍රියාවලියේ පියවර 92 වන කොටසේ විස්තර කර ඇත. විමර්ශන කිරීමේ ක්‍රියාවලියේ පියවර 92 වන කොටසේ විස්තර කර ඇත.

විමර්ශන කිරීමේ ක්‍රියාවලියේ පියවර

විමර්ශන කිරීමේ ක්‍රියාවලියේ පියවර

දිග්ඛණයේ පිළිබඳව විමර්ශන කිරීමේ ක්‍රියාවලියේ පියවර 92 වන කොටසේ විස්තර කර ඇත.

[r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv)





ދިވެހިސަރުކާރުގެ ގެޒެޓްގައި ބަޔާންކުރި ގަނޑު

ނަންބަރު: 10

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް

# ދިވެހިސަރުކާރުގެ ގެޒެޓްގައި ބަޔާންކުރި ގަނޑު

ފަންނަ 14



ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް

ނަންބަރު

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް









ಪರಿಶೀಲನೆ: ಸಂಖ್ಯೆ:

ವಿಷಯ: ಸಂಖ್ಯೆ:

ಮಂಡಳಿ: ಸಂಖ್ಯೆ:

ಮಾನ್ಯ ಸರ್ಕಾರ:

ಪರಿಶೀಲನೆ: ಸಂಖ್ಯೆ:

ಮಾನ್ಯ ಸರ್ಕಾರ:

ಮಾನ್ಯ:

(ಮಾನ್ಯ ಸರ್ಕಾರ)

ಕರ್ನಾಟಕ ನ್ಯಾಯಾಂಗ ವ್ಯವಸ್ಥೆ

ಮಾನ್ಯ ಸರ್ಕಾರ:

ಮಾನ್ಯ:

ಮಾನ್ಯ ಸರ್ಕಾರ:

ಮಾನ್ಯ ಸರ್ಕಾರ:

ಮಾನ್ಯ:

ಮಾನ್ಯ ಸರ್ಕಾರ:

ಮಾನ್ಯ ಸರ್ಕಾರ:

ಮಾನ್ಯ:

ಮಾನ್ಯ:

ಮಾನ್ಯ ಸರ್ಕಾರ:

ಮಾನ್ಯ ಸರ್ಕಾರ:

ಮಾನ್ಯ ಸರ್ಕಾರ:

ಮಾನ್ಯ:

ಮಾನ್ಯ:

ಮಾನ್ಯ ಸರ್ಕಾರ:

ಮಾನ್ಯ ಸರ್ಕಾರ:

ಮಾನ್ಯ ಸರ್ಕಾರ:

ಮಾನ್ಯ:

ಮಾನ್ಯ ಸರ್ಕಾರ:

ಮಾನ್ಯ:

ਕ੍ਰਮ ਨੰਬਰ: \_\_\_\_\_  
ਤਾਰੀਖ: \_\_\_\_\_  
ਕ੍ਰਮ ਨੰਬਰ: \_\_\_\_\_  
ਤਾਰੀਖ: \_\_\_\_\_

(ਕ੍ਰਮ ਨੰਬਰ: \_\_\_\_\_)

ਮੁਹਿੰਦ

ਕ੍ਰਮ ਨੰਬਰ: \_\_\_\_\_

ਮੁਹਿੰਦ

ਮੁਹਿੰਦ

ਕ੍ਰਮ ਨੰਬਰ: \_\_\_\_\_

ਮੁਹਿੰਦ

20. Դրույթների մասին հարցերի լուծումը կատարվում է միայն այն դեպքերում, երբ հարցը կապված է ընդհանուր հարցերի լուծման հետ, և այդ դեպքերում կատարվում է միայն ընդհանուր հարցերի լուծման արդյունքում:

21. Տեղեկությունները պետք է համապատասխանեցվեն ընդհանուր հարցերի լուծման արդյունքների հետ, և այդ դեպքերում կատարվում է միայն ընդհանուր հարցերի լուծման արդյունքում:

22. Գործադիր կարգի մասին հարցերի լուծումը կատարվում է միայն այն դեպքերում, երբ հարցը կապված է ընդհանուր հարցերի լուծման հետ, և այդ դեպքերում կատարվում է միայն ընդհանուր հարցերի լուծման արդյունքում:

23. Դրույթների մասին հարցերի լուծումը կատարվում է միայն ընդհանուր հարցերի լուծման արդյունքում:

24. Դրույթների մասին հարցերի լուծումը կատարվում է միայն այն դեպքերում, երբ հարցը կապված է ընդհանուր հարցերի լուծման հետ, և այդ դեպքերում կատարվում է միայն ընդհանուր հարցերի լուծման արդյունքում:

25. Դրույթների մասին հարցերի լուծումը կատարվում է միայն ընդհանուր հարցերի լուծման արդյունքում:

بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ




މާލިއްޔާގެ ރިޖިސްޓްރޭޝަން އޮފީސް، ސަރުކާރުގެ ބޭނުން ޖަހާ ހެއްދެވުމެއް

ސަރުކާރުގެ ބޭނުން ޖަހާ ހެއްދެވުމެއް

މާލިއްޔާގެ ރިޖިސްޓްރޭޝަން އޮފީސް،

މާލިއްޔާގެ ރިޖިސްޓްރޭޝަން އޮފީސް، ސަރުކާރުގެ ބޭނުން ޖަހާ ހެއްދެވުމެއް

ފޮޓޯ 15



މާލިއްޔާގެ ރިޖިސްޓްރޭޝަން އޮފީސް، ސަރުކާރުގެ ބޭނުން ޖަހާ ހެއްދެވުމެއް

މާލިއްޔާގެ ރިޖިސްޓްރޭޝަން އޮފީސް، ސަރުކާރުގެ ބޭނުން ޖަހާ ހެއްދެވުމެއް

މާލިއްޔާގެ ރިޖިސްޓްރޭޝަން އޮފީސް، ސަރުކާރުގެ ބޭނުން ޖަހާ ހެއްދެވުމެއް

މާލިއްޔާގެ ރިޖިސްޓްރޭޝަން އޮފީސް، ސަރުކާރުގެ ބޭނުން ޖަހާ ހެއްދެވުމެއް

މާލިއްޔާގެ ރިޖިސްޓްރޭޝަން އޮފީސް، ސަރުކާރުގެ ބޭނުން ޖަހާ ހެއްދެވުމެއް، 6580268 ފޯންޓް ނަންބަރު 6580268 ފޯންޓް ނަންބަރު

މާލިއްޔާގެ ރިޖިސްޓްރޭޝަން އޮފީސް، ސަރުކާރުގެ ބޭނުން ޖަހާ ހެއްދެވުމެއް: [r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv)

දැනුවත්වීමේ සඳහා පවත්වනු ලබන විමර්ශන

- .6
- .7
- .8

ප්‍රවෘත්ති සඳහා විමර්ශන කිරීමේදී සහතික කළ යුතු කරුණු

ප්‍රවෘත්ති සඳහා විමර්ශන කිරීමේදී සහතික කළ යුතු කරුණු

- .1
- .2

ප්‍රවෘත්ති සඳහා විමර්ශන කිරීමේදී සහතික කළ යුතු කරුණු

දුරකථන අංක 6580268 හිදී විමර්ශන කිරීමේදී සහතික කළ යුතු කරුණු, විමර්ශන කිරීමේදී සහතික කළ යුතු කරුණු 6580268, විමර්ශන කිරීමේදී සහතික කළ යුතු කරුණු 6580268

[r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv) :විමර්ශන කිරීමේදී සහතික කළ යුතු කරුණු



නම, ලිපිනය සහ දුරකථන අංකය

අයදුම් පත්‍රයේ ලිපිනය සහ දුරකථන අංකය

සේවා ලිපිනය සහ දුරකථන අංකය

(අදාළ පිටපත් සමඟ)

මුද්‍රණය කළ යුතුය

නිවැරදි ලෙස පිරවීමට

අනුමැතිය

මෙහි දී සඳහන් කර ඇති සියලුම තොරතුරු සත්‍ය සහ නිවැරදි බවට වගකීම දැරීමට අදාළ පුද්ගලයන්ට ඉල්ලා ඇත.

සඳහා:

අයදුම් කළ යුතුය:

නිවැරදි ලෙස පිරවීමට

සඳහා අනුමැතිය ලබා දීමට:

මුද්‍රණය කළ යුතුය, නම සහ ලිපිනය සඳහා වගකීම දැරීමට:

අදාළ පිටපත් සමඟ:

දුරකථන අංකය: 6580268, ලිපිනය: 6580268, නිවැරදි ලෙස පිරවීමට, නම සහ ලිපිනය සඳහා වගකීම දැරීමට:

[r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv) වෙත ලිපිනය:





(**කරුණාකාරීව මෙම පත් කිරීමේ ක්‍රියාවලියට සහභාගී වීමට ඉඩ ඇත.**)

නම:

(**කරුණාකාරීව මෙම පත් කිරීමේ ක්‍රියාවලියට සහභාගී වීමට ඉඩ ඇත.**)

විනය:

නම:

නම:

නම:

(**කරුණාකාරීව මෙම පත් කිරීමේ ක්‍රියාවලියට සහභාගී වීමට ඉඩ ඇත.**)

නම:

(**කරුණාකාරීව මෙම පත් කිරීමේ ක්‍රියාවලියට සහභාගී වීමට ඉඩ ඇත.**)

නම:

**කරුණාකාරීව මෙම පත් කිරීමේ ක්‍රියාවලියට සහභාගී වීමට ඉඩ ඇත.**

නම:

\_\_\_\_\_

නම:

\_\_\_\_\_

නම:

\_\_\_\_\_

නම:

\_\_\_\_\_

**නම:**

දුරකථන: 6580268, ෆැක්ස්: 6580268, විද්‍යුත් තැපෑල: [r.innamaadhoo@judiciary.gov.mv](mailto:r.innamaadhoo@judiciary.gov.mv)

[r.innamaadhoo@judiciary.gov.mv](mailto:r.innamaadhoo@judiciary.gov.mv)

26. Գրություններ ներկայացվում են միայն անհատական կամ օրինակով մեկ թղթի վրա գրված դեպքերում:

Տեղեկությունները պետք է ներկայացվեն ընդհանուր դեպքերում գրություններով և օրինակով մեկ թղթի վրա:

27. Ելքային փուլի գործերի գործարարները, ընդհանուր դեպքերում, պետք է ներկայացնեն իրենց կողմից ներկայացված

փուլային 3 փուլի գործերի ցուցակ:

28. Գործարարները պետք է ներկայացնեն իրենց կողմից ներկայացված 3 փուլի գործերի ցուցակները ընդհանուր

փուլի գործերի ցուցակում:

(ա) Գործարարները պետք է ներկայացնեն իրենց կողմից ներկայացված 3 փուլի գործերի ցուցակները:

(բ) 3 փուլի գործերի ցուցակում ներկայացված գործերի ցուցակները պետք է ներկայացվեն ընդհանուր

بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ



މުޢައްޔަދުގެ ހުކުމުގެ ދަށުން ދިވެހިސަރުކާރުގެ ގެޒެޓްގައި ބަޔާންކޮށްފައިވާ ގޮތުގައި

ސަރުކާރުގެ ފަރާތުން

ހުކުމުގެ ދަށުން،

މިއަދުގެ ހުކުމުގެ ދަށުން ދިވެހިސަރުކާރުގެ ގެޒެޓްގައި ބަޔާންކޮށްފައިވާ ގޮތުގައި

16 ވަނަ



މަސޯލާ  
ސަރުކާރުގެ ފަރާތުން

މިއަދުގެ ހުކުމުގެ ދަށުން ދިވެހިސަރުކާރުގެ ގެޒެޓްގައި ބަޔާންކޮށްފައިވާ ގޮތުގައި

މިއަދު

މިއަދުގެ ހުކުމުގެ ދަށުން ދިވެހިސަރުކާރުގެ ގެޒެޓްގައި ބަޔާންކޮށްފައިވާ ގޮތުގައި

މުޢައްޔަދުގެ ހުކުމުގެ ދަށުން ދިވެހިސަރުކާރުގެ ގެޒެޓްގައި ބަޔާންކޮށްފައިވާ ގޮތުގައި، ބަޔާންކޮށްފައިވާ ގޮތުގައި، ސަރުކާރުގެ ފަރާތުން 6580268، ފުލުހުގެ ސަރުކާރުގެ ގެޒެޓްގައި 6580268

މިއަދުގެ ހުކުމުގެ ދަށުން ދިވެހިސަރުކާރުގެ ގެޒެޓްގައި ބަޔާންކޮށްފައިވާ ގޮތުގައި: [r:innamaadhoo@judiciary.gov.mv](mailto:r:innamaadhoo@judiciary.gov.mv)

දරිද්ද;

- 1. සිර
- 2. ගිණුම
- 3. ගිණුමේ සේවක

දරිද්දේ දැනුම් ලබාදීමේ ක්‍රියාමාර්ගය:

1

2

දරිද්දේ ක්‍රියාමාර්ගය:

- 1. සිර, ගිණුමේ සේවක (දරිද්දේ සේවකයාගේ නම සඳහන්ව)

කෙටිකාලීනව දරිද්දේ ක්‍රියාමාර්ගය:

කෙටිකාලීනව දරිද්දේ ක්‍රියාමාර්ගය:

1.

2.

කෙටිකාලීනව දරිද්දේ ක්‍රියාමාර්ගය (අයිරි දරිද්දේ ක්‍රියාමාර්ගය):

දැනුම් ලබාදීමේ ක්‍රියාමාර්ගය, සේවක, සේවකයාගේ නම, සේවකයාගේ නම, 6580268, 6580268, දැනුම් ලබාදීමේ ක්‍රියාමාර්ගය:

[r:innamaadhoo@judiciary.gov.mv](mailto:r:innamaadhoo@judiciary.gov.mv) : දැනුම් ලබාදීමේ ක්‍රියාමාර්ගය

කොමන්වෙල්ත් නීති පදනම මත පදනම් කළ නීති (අර්ථ නිරූපණය)

කොමන්වෙල්ත් නීති පදනම මත පදනම් කළ නීති (අර්ථ නිරූපණය)

කොමන්වෙල්ත් නීති (අර්ථ නිරූපණය)

කොමන්වෙල්ත් නීති පදනම මත පදනම් කළ නීති (අර්ථ නිරූපණය)

කොමන්වෙල්ත් නීති (අර්ථ නිරූපණය)

අර්ථ නිරූපණය

1. කොමන්වෙල්ත් නීති පදනම මත පදනම් කළ නීති (අර්ථ නිරූපණය)

□ අර්ථ නිරූපණය

දුරකථන අංකය: 6580268, ෆැක්ස් අංකය: 6580268, විද්‍යුත් තැපෑල: [r.innamaadhoo@judiciary.gov.mv](mailto:r.innamaadhoo@judiciary.gov.mv)

[r.innamaadhoo@judiciary.gov.mv](mailto:r.innamaadhoo@judiciary.gov.mv)



□ අදාළ ප්‍රකාශනය

සියලුම ප්‍රකාශනවලදී, මෙහි ඇති කරුණු සියලුම ප්‍රකාශනවලදී ඇති කරුණු වලට අදාළව

සේ:

අදාළ ප්‍රකාශනය:

සියලුම ප්‍රකාශන

ප්‍රකාශනවලදී ඇති කරුණු සියලුම ප්‍රකාශනවලදී:

සියලුම ප්‍රකාශනවලදී, මෙහි ඇති කරුණු සියලුම ප්‍රකාශනවලදී ඇති කරුණු වලට අදාළව:

අදාළ ප්‍රකාශනය:

සියලුම ප්‍රකාශනවලදී ඇති කරුණු

අදාළ ප්‍රකාශනය:

සියලුම ප්‍රකාශන:

සියලුම ප්‍රකාශන:

සියලුම ප්‍රකාශන

සියලුම ප්‍රකාශන:

සියලුම ප්‍රකාශන

සියලුම ප්‍රකාශන:

(අදාළ ප්‍රකාශනය)

සියලුම ප්‍රකාශනවලදී ඇති කරුණු සියලුම ප්‍රකාශනවලදී ඇති කරුණු වලට අදාළව, 6580268, 6580268, 6580268

[r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv) අදාළ ප්‍රකාශනය







بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ




މާލިއްޔާގެ ހުކުމާރާދީ ދާއިރާގެ ސަރުކާރުގެ ޖުޖުމްހޫރިއްޔާ

ސަރުކާރުގެ ދާއިރާ

ދިވެހިރާއްޖޭގެ ޖުމްހޫރިއްޔާ

މި ސަރުކާރުގެ ދާއިރާގެ ސަރުކާރުގެ ޖުޖުމްހޫރިއްޔާގެ ސަރުކާރުގެ ދާއިރާ

17 ވަނަ



މަނިކުފާނުގެ  
ސަރުކާރުގެ ދާއިރާ

މި ސަރުކާރުގެ ދާއިރާގެ ސަރުކާރުގެ ޖުޖުމްހޫރިއްޔާ

މި ސަރުކާރުގެ ދާއިރާ

މި ސަރުކާރުގެ ދާއިރާގެ ސަރުކާރުގެ ޖުޖުމްހޫރިއްޔާ

މި ސަރުކާރުގެ ދާއިރާގެ ސަރުކާރުގެ ޖުޖުމްހޫރިއްޔާ

މި ސަރުކާރުގެ ދާއިރާގެ ސަރުކާރުގެ ޖުޖުމްހޫރިއްޔާގެ ސަރުކާރުގެ ދާއިރާ، ޖުޖުމްހޫރިއްޔާގެ ސަރުކާރުގެ ދާއިރާ، 6580268، 6580268 ސަރުކާރުގެ ދާއިރާގެ ސަރުކާރުގެ ޖުޖުމްހޫރިއްޔާ

މި ސަރުކާރުގެ ދާއިރާގެ ސަރުކާރުގެ ޖުޖުމްހޫރިއްޔާ: [r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv)

කර්තව්‍යයන්හි පිටුපසට පිටුපසට

1. කර්තව්‍යයන්හි පිටුපසට:

2. පිටුපසට පිටුපසට:

3. කොටස:

කොටසක් පිටුපසට

අනුමැතියක් පිටුපසට

අනුමැතියක් අනුමැතියක්

අනුමැතියක් අනුමැතියක් කොටස

අනුමැතියක්

කොටසක් කොටසක් පිටුපසට පිටුපසට පිටුපසට පිටුපසට කොටස:

4. අනුමැතිය:

5. කොටසක් පිටුපසට පිටුපසට පිටුපසට පිටුපසට පිටුපසට පිටුපසට පිටුපසට

පිටුපසට පිටුපසට පිටුපසට

පිටුපසට පිටුපසට

පිටුපසට පිටුපසට

පිටුපසට පිටුපසට පිටුපසට

කොටසක් පිටුපසට පිටුපසට පිටුපසට පිටුපසට පිටුපසට

පිටුපසට පිටුපසට

කොටසක් පිටුපසට පිටුපසට පිටුපසට පිටුපසට පිටුපසට

කොටසක් පිටුපසට පිටුපසට පිටුපසට පිටුපසට පිටුපසට පිටුපසට

පිටුපසට පිටුපසට පිටුපසට

පිටුපසට පිටුපසට පිටුපසට පිටුපසට පිටුපසට පිටුපසට

දුරකථන අංකය 6580268, 6580268, 6580268, 6580268, 6580268, 6580268, 6580268, 6580268, 6580268, 6580268

[r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv) : අනුමැතිය





ਸਰੋਤ:

ਸਰੋਤ:

ਅਰੰਭ ਸਮੇਂ:

ਅਰੰਭ ਸਮੇਂ:

ਕਾਰਜ/ਕਾਰਜ ਸਮੇਂ

ਕਾਰਜ/ਕਾਰਜ ਸਮੇਂ

ਕਾਰਜ ਸਮੇਂ:

ਕਾਰਜ ਸਮੇਂ:

ਕਾਰਜ:

ਕਾਰਜ:

ਕਾਰਜ ਸਮੇਂ:

ਕਾਰਜ ਸਮੇਂ:

ਕਾਰਜ ਸਮੇਂ:

ਕਾਰਜ ਸਮੇਂ:

ਕਾਰਜ ਸਮੇਂ/ਕਾਰਜ ਸਮੇਂ

ਕਾਰਜ ਸਮੇਂ/ਕਾਰਜ ਸਮੇਂ

ਕਾਰਜ ਸਮੇਂ:

ਕਾਰਜ ਸਮੇਂ:

ਕਾਰਜ ਸਮੇਂ:

ਕਾਰਜ ਸਮੇਂ:

ਕਾਰਜ:

ਕਾਰਜ:

ਕਾਰਜ ਸਮੇਂ:

ਕਾਰਜ ਸਮੇਂ:

ਕਾਰਜ ਸਮੇਂ:

ਕਾਰਜ ਸਮੇਂ:

ਕਾਰਜ ਸਮੇਂ:

ਕਾਰਜ ਸਮੇਂ:

(ਕਾਰਜ ਸਮੇਂ)

ਕਾਰਜ ਸਮੇਂ

ਕਾਰਜ ਸਮੇਂ/ਕਾਰਜ ਸਮੇਂ

ਕਾਰਜ:

ਕਾਰਜ:

ਕਾਰਜ ਸਮੇਂ/ਕਾਰਜ ਸਮੇਂ, ਕਾਰਜ ਸਮੇਂ/ਕਾਰਜ ਸਮੇਂ, ਕਾਰਜ ਸਮੇਂ/ਕਾਰਜ ਸਮੇਂ

[r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv)



بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ



ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް ގައި ބަޔާންކޮށްފައިވާ ގޮތުގައި

ސަރުކާރުގެ ގެޒެޓް

ގަވާއިދު ގައި ބަޔާންކޮށްފައިވާ ގޮތުގައި

# އިތުރު ފަންޓްޕްރިންޓް ޖެނަރޭޓް ކުރުމަށް ފޮޓޯ ޖެނަރޭޓް ކުރުމުގެ ގޮތުގައި

ފޮޓޯ 18



ފަންޓްޕްރިންޓް  
ކުރުމަށް

ފޮޓޯ ޖެނަރޭޓް ކުރުމަށް

ފޮޓޯ

ފޮޓޯ ޖެނަރޭޓް ކުރުމަށް

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް ގައި ބަޔާންކޮށްފައިވާ ގޮތުގައި، ސަރުކާރުގެ ގެޒެޓް ގައި ބަޔާންކޮށްފައިވާ ގޮތުގައި 6580268، ފޮޓޯ ޖެނަރޭޓް ކުރުމަށް 6580268

ފޮޓޯ ޖެނަރޭޓް ކުރުމަށް: [r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv)



ԲՈՒՆԻՆԻՍՏԱՆԻ ՏՐԱՊԵՆՏԱՆԻ ԿՈՄԻՏԵ

8. ՏՐԱՊԵՆՏԱՆԻ ԿՈՄԻՏԵ

Կոմիտեի նախագահ

Կոմիտեի անդամ

Կոմիտեի նախագահի տեղակալ

Կոմիտեի անդամ

Տրապենտանի կոմիտեի անդամի կամ նախագահի կողմից:

(ա) Կոմիտեի նախագահի կողմից (նախագահի կողմից կամ նախագահի տեղակալի կողմից):

(բ) Կոմիտեի անդամի կողմից:

(գ) Կոմիտեի նախագահի կողմից և կոմիտեի անդամի կողմից / կոմիտեի նախագահի կողմից:

Կոմիտեի անդամ:

Կոմիտեի նախագահի կողմից:

(ա) Կոմիտեի նախագահի կողմից:

(բ) Կոմիտեի անդամի կողմից:

(գ) Կոմիտեի նախագահի կողմից:

9. ՏՐԱՊԵՆՏԱՆԻ ԿՈՄԻՏԵ

Կոմիտեի նախագահ:





රජයේ සේවයේ සිටින අයගේ සහ ස්වේච්ඡා සේවකයන්ගේ විකල්ප



රජයේ සේවයේ සිටින අයගේ සහ ස්වේච්ඡා සේවකයන්ගේ විකල්ප

රජයේ සේවයේ සිටින අයගේ සහ ස්වේච්ඡා සේවකයන්ගේ විකල්ප

නම:

නම:

වැඩ කරන ස්ථානය:

වැඩ කරන ස්ථානය:

18 වැනි පිටුවේ පිටුපසට පිටුපසට පිටුපසට පිටුපසට පිටුපසට

රජයේ සේවයේ සිටින අයගේ සහ ස්වේච්ඡා සේවකයන්ගේ විකල්ප

නැත

ස්වේච්ඡා සේවකයන්ගේ සහ සේවකයන්ගේ විකල්ප

නැත

ස්වේච්ඡා සේවකයන්ගේ සහ සේවකයන්ගේ විකල්ප

වැඩ කරන ස්ථානය:

වැඩ කරන ස්ථානය:

වැඩ කරන ස්ථානයේ සේවකයන්ගේ විකල්ප

වැඩ කරන ස්ථානයේ සේවකයන්ගේ විකල්ප

නම:

වැඩ කරන ස්ථානයේ සේවකයන්ගේ විකල්ප

වැඩ කරන ස්ථානය:

වැඩ කරන ස්ථානයේ සේවකයන්ගේ විකල්ප

වැඩ කරන ස්ථානයේ සේවකයන්ගේ විකල්ප

වැඩ කරන ස්ථානයේ සේවකයන්ගේ විකල්ප

නම:

වැඩ කරන ස්ථානයේ සේවකයන්ගේ විකල්ප

වැඩ කරන ස්ථානය:

වැඩ කරන ස්ථානයේ සේවකයන්ගේ විකල්ප

නම:

වැඩ කරන ස්ථානයේ සේවකයන්ගේ විකල්ප

වැඩ කරන ස්ථානය:

වැඩ කරන ස්ථානයේ සේවකයන්ගේ විකල්ප

වැඩ කරන ස්ථානය:

වැඩ කරන ස්ථානය:

වැඩ කරන ස්ථානයේ සේවකයන්ගේ විකල්ප

නම:

වැඩ කරන ස්ථානය:

වැඩ කරන ස්ථානයේ සේවකයන්ගේ විකල්ප

නම:

ਨੰਬਰ: \_\_\_\_\_

ਤਾਰੀਖ: \_\_\_\_\_

ਸੇਵਾ: \_\_\_\_\_

ਨਿਰਦੇਸ਼: \_\_\_\_\_

ਪਤਨਾ: \_\_\_\_\_

(ਨਿਰਦੇਸ਼ ਸੰਬੰਧਿਤ)

ਮੁੱਖ ਮੰਤਰੀ

ਨਿਰਦੇਸ਼: \_\_\_\_\_

ਸੇਵਾ: \_\_\_\_\_

ਨਿਰਦੇਸ਼: \_\_\_\_\_

ਨਿਰਦੇਸ਼: \_\_\_\_\_

ਨਿਰਦੇਸ਼: \_\_\_\_\_

ਨਿਰਦੇਸ਼: \_\_\_\_\_

[r:innamaadhoo@judiciary.gov.mv](mailto:r:innamaadhoo@judiciary.gov.mv)



بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ



ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް ގައި ބަޔާންކުރި ގޮތުގައި

ސަރުކާރުގެ ފަރާތުން

އިދާރާތަކުން،

އިދާރާތަކުން ސަރުކާރުގެ ފަރާތުން ބަޔާންކުރި ގޮތުގައި

19 ވަނަ



ފަސޭހަ  
ކުރުމަށް

މިއަދު ބަޔާންކުރި ގޮތުގައި

އަދި

މިއަދު ބަޔާންކުރި ގޮތުގައި

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް ގައި ބަޔާންކުރި ގޮތުގައި، ބަޔާންކުރި ގޮތުގައި، ސަރުކާރުގެ ފަރާތުން 6580268، ފަސޭހަ 6580268

[r:innamaadhoo@judiciary.gov.mv](mailto:r:innamaadhoo@judiciary.gov.mv) ފަރާތުން ބަޔާންކުރި ގޮތުގައި

Ծանոթություններ հարկային օրենսդրության հոդվածներին

10. Հարկային օրենսդրություն

Վերականգնողական հարկ

Արժեքի աճի հարկ

Արժեքի ավելացման հարկ

Արժեքի ավելացման հարկի վերադարձ

Հարկային օրենսդրության հոդվածներին հարկային օրենսդրության հոդվածներին:

(1) Հարկային օրենսդրության հոդվածներին հարկային օրենսդրության հոդվածներին (հարկային օրենսդրության հոդվածներին)

(2) Հարկային օրենսդրության հոդվածներին:

Արժեքի աճի հարկ

Արժեքի աճի հարկ:

(3) Արժեքի աճի հարկի վերադարձի հարկային օրենսդրության հոդվածներին

(4) Արժեքի աճի հարկի վերադարձի հարկային օրենսդրության հոդվածներին

Ծանոթություններ հարկային օրենսդրության հոդվածներին

Հարկային օրենսդրության հոդվածներին հարկային օրենսդրության հոդվածներին, հարկային օրենսդրության հոդվածներին, հարկային օրենսդրության հոդվածներին 6580268, հարկային օրենսդրության հոդվածներին 6580268

[r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv) : Հարկային օրենսդրության հոդվածներին



(නවීන්ගේ නම)

සේවා කොමසාරිස්වරයා

නවීන්ගේ නම

අනෙකුත්

නවීන්ගේ නම, ලිපිනය, දුරකථන අංකය, විද්‍යුත් තැපෑල, සේවා කොමසාරිස්වරයාගේ නම, ලිපිනය, දුරකථන අංකය, විද්‍යුත් තැපෑල

නම:

ලිපිනය:

දුරකථන අංකය:

දුරකථන අංකය: 6580268, විද්‍යුත් තැපෑල: r.innamaadhoo@judiciary.gov.mv, ලිපිනය: 6580268

[r.innamaadhoo@judiciary.gov.mv](mailto:r.innamaadhoo@judiciary.gov.mv)





අර්ථස්ථර

- 44. ධර්මානුමාණස් සේවාදායකයන්ගේ කාර්යයන් සංවරදයට මග පෙන්වීම.
- 45. ධර්මානුමාණස් කාර්යයන්හිදී ධර්මානුමාණස්.
- 46. ධර්මානුමාණස් කාර්යයන්හිදී, ධර්මානුමාණස් 12 ක්. ධර්මානුමාණස් කාර්යයන්හිදී.
- 47. ධර්මානුමාණස් කාර්යයන්හිදී, ධර්මානුමාණස් කාර්යයන්හිදී.

بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ




ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް ގައި ބަޔާންކޮށްފައިވާ ގޮތުގައި

ސަރުކާރުގެ

ދިވެހިސަރުކާރުގެ

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް ގައި ބަޔާންކޮށްފައިވާ ގޮތުގައި

20 ވަނަ



ދަނީ ބަޔާންކޮށްފައިވާ ގޮތުގައި

ދިވެހިސަރުކާރުގެ

ދަނީ

ދިވެހިސަރުކާރުގެ

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް ގައި ބަޔާންކޮށްފައިވާ ގޮތުގައި، 6580268 ވަނަ ސަރުކާރުގެ ގެޒެޓް ގައި ބަޔާންކޮށްފައިވާ ގޮތުގައި

[r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv) ގައި ބަޔާންކޮށްފައިވާ ގޮތުގައި

Տրամադրված Գործ

- 1.  Սեր Գործեր
- 2.  Ծագումնաբանական հարցեր
- 3.  Երեխաների հարցեր

Գործերի անվանումը և հարցի բնույթը ներկայացրե՛ք:

Գործերի 18 անուն ներկայացրե՛ք՝ համաձայն հարցերի և պատասխանների հարցաթղթի:

Գործերի անվանումները և հարցերը ներկայացրե՛ք:

Գործերի անվանումները և հարցերը ներկայացրե՛ք:

Գործերի անվանումները և հարցերը ներկայացրե՛ք:

Հարցաթուղթը և պատասխանները հարցաթղթի միջոցով, հարցաթղթի համար՝ 6580268, կամ հարցաթղթի համար՝ 6580268:

[r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv) և այլ հարցեր:







(ᑏᑦᑦᑦ ᑦᑦᑦᑦ ᑦᑦ)

ᑦᑦᑦᑦ ᑦᑦᑦᑦ ᑦᑦᑦᑦ ᑦᑦᑦᑦ ᑦᑦᑦᑦ ᑦᑦᑦᑦ

ᑦᑦᑦᑦ ᑦᑦᑦᑦ ᑦᑦᑦᑦ ᑦᑦᑦᑦ ᑦᑦᑦᑦ ᑦᑦᑦᑦ ᑦᑦᑦᑦ ᑦᑦᑦᑦ ᑦᑦᑦᑦ ᑦᑦᑦᑦ ᑦᑦᑦᑦ

ᑦᑦᑦᑦ ᑦᑦᑦᑦ ᑦᑦᑦᑦ ᑦᑦᑦᑦ ᑦᑦᑦᑦ ᑦᑦᑦᑦ ᑦᑦᑦᑦ

ᑦᑦᑦᑦ:

ᑦᑦᑦᑦ:

ᑦᑦᑦᑦ ᑦᑦᑦᑦ ᑦᑦᑦᑦ:

ᑦᑦᑦᑦ ᑦᑦᑦᑦ ᑦᑦᑦᑦ:

ᑦᑦᑦᑦ ᑦᑦᑦᑦ ᑦᑦᑦᑦ

ᑦᑦᑦᑦ ᑦᑦᑦᑦ ᑦᑦᑦᑦ

ᑦᑦᑦᑦ ᑦᑦᑦᑦ:

ᑦᑦᑦᑦ ᑦᑦᑦᑦ:

ᑦᑦᑦᑦ ᑦᑦᑦᑦ ᑦᑦᑦᑦ:

ᑦᑦᑦᑦ ᑦᑦᑦᑦ ᑦᑦᑦᑦ:

ᑦᑦᑦᑦ ᑦᑦᑦᑦ ᑦᑦᑦᑦ ᑦᑦᑦᑦ ᑦᑦᑦᑦ

ᑦᑦᑦᑦ ᑦᑦᑦᑦ ᑦᑦᑦᑦ ᑦᑦᑦᑦ ᑦᑦᑦᑦ

ᑦᑦᑦᑦ ᑦᑦᑦᑦ:

ᑦᑦᑦᑦ ᑦᑦᑦᑦ:

ᑦᑦᑦᑦ ᑦᑦᑦᑦ ᑦᑦᑦᑦ:

ᑦᑦᑦᑦ ᑦᑦᑦᑦ ᑦᑦᑦᑦ:

ᑦᑦᑦᑦ:

ᑦᑦᑦᑦ:

ᑦᑦᑦᑦ ᑦᑦᑦᑦ ᑦᑦᑦᑦ:

ᑦᑦᑦᑦ ᑦᑦᑦᑦ ᑦᑦᑦᑦ:

ᑦᑦᑦᑦ ᑦᑦᑦᑦ ᑦᑦᑦᑦ:

ᑦᑦᑦᑦ ᑦᑦᑦᑦ ᑦᑦᑦᑦ:

(ᑏᑦᑦᑦ ᑦᑦᑦᑦ ᑦᑦ)

ᑦᑦᑦᑦ

ᑦᑦᑦᑦ ᑦᑦᑦᑦ ᑦᑦᑦᑦ ᑦᑦᑦᑦ ᑦᑦᑦᑦ ᑦᑦᑦᑦ ᑦᑦᑦᑦ ᑦᑦᑦᑦ ᑦᑦᑦᑦ ᑦᑦᑦᑦ ᑦᑦᑦᑦ ᑦᑦᑦᑦ

[r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv) ᑦᑦᑦᑦ ᑦᑦᑦᑦ ᑦᑦᑦᑦ

ՀՀ Կոնստիտուցիոն Սահմանադրության 11-րդ հոդվածի 1-ին կետի դրույթները:

Տե՛ս:

---

Տե՛ս:

---

ՀՀ Կոնստիտուցիոն Սահմանադրության 11-րդ հոդվածի 1-ին կետի դրույթները:

---

Տե՛ս:

---

### Արձանագրություն

1. ՀՀ Կոնստիտուցիոն Սահմանադրության 11-րդ հոդվածի 1-ին կետի դրույթները կիրառվում են ՀՀ Կոնստիտուցիոն Սահմանադրության 11-րդ հոդվածի 1-ին կետի դրույթները կիրառելի դեպքերում:

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ



މާލdives ގެ ޖުޖިއަރީގެ ސަރުކާރުގެ ފަރާތުން ލިބިގެންވާ

ސަރުކާރުގެ ފަރާތުން

ލިބިގެންވާ ސަރުކާރުގެ ފަރާތުން

އެ ސަރުކާރުގެ ފަރާތުން ލިބިގެންވާ ސަރުކާރުގެ ފަރާތުން

ފަންނަ 21



މަނިކުފާނުގެ  
ސަރުކާރުގެ ފަރާތުން

މަނިކުފާނުގެ ސަރުކާރުގެ ފަރާތުން

މަނިކުފާނުގެ

މަނިކުފާނުގެ ސަރުކާރުގެ ފަރާތުން

މާލdives ގެ ޖުޖިއަރީގެ ސަރުކާރުގެ ފަރާތުން ލިބިގެންވާ ސަރުކާރުގެ ފަރާތުން، ލިބިގެންވާ ސަރުކާރުގެ ފަރާތުން، 6580268، ލިބިގެންވާ ސަރުކާރުގެ ފަރާތުން 6580268

[r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv) ލިބިގެންވާ ސަރުކާރުގެ ފަރާތުން

රාජ්‍ය සේවයේ ඇතුළත් වීමේ කොටස

දැනුම:

රාජ්‍ය සේවයේ ඇතුළත් වීමේ කොටස:

අදාළ කාර්යයක් සඳහා සුදුසු බවට තීරණය කිරීම සඳහා අදාළ කාර්යයේ ඇතුළත් වීමේ කොටස:

අදාළ කාර්යයක් සඳහා සුදුසු බවට තීරණය කිරීම සඳහා අදාළ කාර්යයේ ඇතුළත් වීමේ කොටස:

රාජ්‍ය සේවයේ ඇතුළත් වීමේ කොටස

---

දුරකථන අංකය 6580268, ෆැක්ස් අංකය 6580268, විද්‍යුත් තැපෑල [r.innamaadhoo@judiciary.gov.mv](mailto:r.innamaadhoo@judiciary.gov.mv)

විද්‍යුත් තැපෑල: [r.innamaadhoo@judiciary.gov.mv](mailto:r.innamaadhoo@judiciary.gov.mv)

දරණයේ දැක්වූ තොරතුරු

නම:

වැඩිදුරු තොරතුරු:

දරණයේ දැක්වූ තොරතුරු

නම:

වැඩිදුරු තොරතුරු:

තොරතුරු/විස්තරය සඳහා ඇතුළත් කර ඇත

නම:

වැඩිදුරු තොරතුරු:

විස්තරය:

විස්තරය:

තොරතුරු/විස්තරය සඳහා ඇතුළත් කර ඇත

නම:

වැඩිදුරු තොරතුරු:

විස්තරය:

විස්තරය:

තොරතුරු/විස්තරය සඳහා ඇතුළත් කර ඇත

නම:

වැඩිදුරු තොරතුරු:

විස්තරය:

විස්තරය:

තොරතුරු/විස්තරය සඳහා ඇතුළත් කර ඇත

නම:

වැඩිදුරු තොරතුරු:

විස්තරය:

විස්තරය:

තොරතුරු/විස්තරය සඳහා ඇතුළත් කර ඇත

තොරතුරු/විස්තරය සඳහා ඇතුළත් කර ඇත

විස්තරය

විස්තරය සඳහා ඇතුළත් කර ඇත

නම:

නම:

විස්තරය සඳහා ඇතුළත් කර ඇත

විස්තරය සඳහා ඇතුළත් කර ඇත

---

ދަލީޔު ސަރުކާރުގެ ނަންބަރު:

---

ޖުޖުޖު

ދަލީޔު ސަރުކާރުގެ ނަންބަރު 6580268، ޖުޖުޖު ސަރުކާރުގެ ނަންބަރު 6580268، ޖުޖުޖު ސަރުކާރުގެ ނަންބަރު 6580268، ޖުޖުޖު ސަރުކާރުގެ ނަންބަރު 6580268، ޖުޖުޖު ސަރުކާރުގެ ނަންބަރު 6580268

[r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv) ފޯމުގެ ނަންބަރު:

بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ



ދިވެހިސަރުކާރުގެ ގެޒެޓްގައި ބަޔާންކުރި ގަނޑު

ނަންބަރު: 10

ދުވަހުގެ ތެރޭގައި

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓްގައި ބަޔާންކުރި ގަނޑު

22 ވަނަ



ދަންނަވާ ފަރާތް  
ނަންބަރު

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓްގައި

ދަންނަވާ

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓްގައި

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓްގައި

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓްގައި ބަޔާންކުރި ގަނޑު، ބަޔާންކުރި ގަނޑު، ނަންބަރު: 10، 6580268، 6580268

[r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv) ފޯމުގެ ތެރޭގައި

(ກຸງຄຳ ຕຣູນສະຕຣີ)

ດຳລັດສະໜີ ຈຳນວນ ໔ ກຳລັດ ກະຣິມິນສະຕຣີ

ດຳລັດສະໜີ ຈຳນວນ ໔ ກຳລັດ

ສະເພາະ:

ກຳລັດ ໑ ກະຣິມິນສະຕຣີ:

ກຳລັດ/ກຳລັດສະໜີ ຈຳນວນ ໔ ກຳລັດ

ສະເພາະ:

ດຳລັດ:

ວັນທີ ກະຣິມິນສະຕຣີ:

ກຳລັດ ກະຣິມິນສະຕຣີ:

ດຳລັດ ຈຳນວນ ໔ ກຳລັດ/ກຳລັດສະໜີ ຈຳນວນ ໔ ກຳລັດ

ສະເພາະ:

ວັນທີ ກະຣິມິນສະຕຣີ:

ດຳລັດ:

ດຳລັດສະໜີ ຈຳນວນ ໔ ກຳລັດ

ສະເພາະ:

ກຳລັດ ໑ ກະຣິມິນສະຕຣີ:

ກຳລັດ/ກຳລັດສະໜີ ຈຳນວນ ໔ ກຳລັດ

ສະເພາະ:

ດຳລັດ:

ວັນທີ ກະຣິມິນສະຕຣີ:

ກຳລັດ ກະຣິມິນສະຕຣີ:

ດຳລັດ ຈຳນວນ ໔ ກຳລັດ/ກຳລັດສະໜີ ຈຳນວນ ໔ ກຳລັດ

ສະເພາະ:

ວັນທີ ກະຣິມິນສະຕຣີ:

ດຳລັດ:

ໂທລະສັບ: ໖໕໕໔໕, ໂທລະສັບສັງຄົມ: ໖໕໕໔໕, ໂທລະສັບສັງຄົມ: ໖໕໕໔໕, ອີເມວ: ໖໕໕໔໕, ຖານະ ກະຣິມິນສະຕຣີ 6580268

ເບີເອີເມວ: [r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv)



ਮਰਜ਼ੀ ਅਰਜ਼ੀ:

ਮਰਜ਼ੀ ਅਰਜ਼ੀ:

ਮਰਜ਼ੀ ਅਰਜ਼ੀ ਅਤੇ ਮਰਜ਼ੀ ਅਰਜ਼ੀ: ਮਰਜ਼ੀ ਅਰਜ਼ੀ

ਮਰਜ਼ੀ ਅਰਜ਼ੀ ਅਤੇ ਮਰਜ਼ੀ ਅਰਜ਼ੀ: ਮਰਜ਼ੀ ਅਰਜ਼ੀ

(ਮਰਜ਼ੀ ਅਰਜ਼ੀ)

ਮਰਜ਼ੀ ਅਰਜ਼ੀ

ਮਰਜ਼ੀ ਅਰਜ਼ੀ

ਮਰਜ਼ੀ ਅਰਜ਼ੀ

ਮਰਜ਼ੀ ਅਰਜ਼ੀ ਅਤੇ ਮਰਜ਼ੀ ਅਰਜ਼ੀ: ਮਰਜ਼ੀ ਅਰਜ਼ੀ

ਮਰਜ਼ੀ:

ਮਰਜ਼ੀ ਅਰਜ਼ੀ

ਮਰਜ਼ੀ ਅਰਜ਼ੀ

ਮਰਜ਼ੀ ਅਰਜ਼ੀ ਅਤੇ ਮਰਜ਼ੀ ਅਰਜ਼ੀ: ਮਰਜ਼ੀ ਅਰਜ਼ੀ

ਮਰਜ਼ੀ ਅਰਜ਼ੀ ਅਤੇ ਮਰਜ਼ੀ ਅਰਜ਼ੀ: ਮਰਜ਼ੀ ਅਰਜ਼ੀ

ਮਰਜ਼ੀ ਅਰਜ਼ੀ ਅਤੇ ਮਰਜ਼ੀ ਅਰਜ਼ੀ: ਮਰਜ਼ੀ ਅਰਜ਼ੀ

ਮਰਜ਼ੀ ਅਰਜ਼ੀ ਅਤੇ ਮਰਜ਼ੀ ਅਰਜ਼ੀ: ਮਰਜ਼ੀ ਅਰਜ਼ੀ

ਮਰਜ਼ੀ ਅਰਜ਼ੀ

ਮਰਜ਼ੀ ਅਰਜ਼ੀ ਅਤੇ ਮਰਜ਼ੀ ਅਰਜ਼ੀ: ਮਰਜ਼ੀ ਅਰਜ਼ੀ

[r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv)

ਤਰੀਖ: \_\_\_\_\_

ਸੰਨ: \_\_\_\_\_

ਸੰਨ: \_\_\_\_\_

ਸੰਨ: \_\_\_\_\_

ਸੰਨ: \_\_\_\_\_

ਸੰਨ: \_\_\_\_\_

(ਸੰਨ: \_\_\_\_\_)

ਸੰਨ: \_\_\_\_\_

ਸੰਨ: \_\_\_\_\_

ਸੰਨ: \_\_\_\_\_

ਸੰਨ: \_\_\_\_\_

ਸੰਨ: \_\_\_\_\_

ਸੰਨ: \_\_\_\_\_

6580268 ਸੰਨ: \_\_\_\_\_, 6580268 ਸੰਨ: \_\_\_\_\_

[r:innamaadhoo@judiciary.gov.mv](mailto:r:innamaadhoo@judiciary.gov.mv)



بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ



ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް ގައި ބަޔާންކުރި ގޮތުގައި

ސަރުކާރުގެ

އިދާރާތަކުން،

އިދާރާތަކުން ބަޔާންކުރި ގޮތުގައި

23 ވަނަ



ފަސޭހަކުރު  
ސަރުކާރުގެ

އިދާރާތަކުން ބަޔާންކުރި ގޮތުގައި

އިދާރާ

އިދާރާތަކުން ބަޔާންކުރި ގޮތުގައި

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް ގައި ބަޔާންކުރި ގޮތުގައި، ބަޔާންކުރި ގޮތުގައި، ސަރުކާރުގެ ގެޒެޓް ގައި ބަޔާންކުރި ގޮތުގައި، 6580268، 6580268 ފަސޭހަކުރު ސަރުކާރުގެ

[r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv) ފަސޭހަކުރު ސަރުކާރުގެ

கொடுக்கப்படும் அபிமானத்திற்கு ரிப்போர்ட்டு

கருத்துரைக்கக் கூடிய தகவல்கள்

கருத்துரைக்கக் கூடிய தகவல்கள்

ரிப்போர்ட்டு அளிக்கும் முறை மற்றும் தகவல்கள்

அளிக்கும் முறை மற்றும் தகவல்கள்

- .1
- .2
- .3

கொடுக்கப்படும் தகவல்கள் மற்றும் முறை

(பக்கம் திரும்பி பார்க்க)

கொடுக்கப்படும் தகவல்கள்

கருத்துரைக்கக் கூடிய தகவல்கள்

கருத்துரைக்கக் கூடிய தகவல்கள்

தகவல்கள் கொடுக்கக் கூடிய முறை மற்றும் தகவல்கள், கருத்துரைக்கக் கூடிய தகவல்கள், கருத்துரைக்கக் கூடிய தகவல்கள், 6580268, 6580268

[r.innamaadhoo@judiciary.gov.mv](mailto:r.innamaadhoo@judiciary.gov.mv) : அளிக்கும் முறை



(قۇرۇق مەنبەسىگە قارىتا)

قۇرۇق مەنبەسىگە قارىتا مەسئۇللىرىنىڭ تەكشۈرۈلۈشى

مەسئۇللىرىنىڭ تەكشۈرۈلۈشى

مەنبە:

مەنبە: ۲۰۲۰-يىلى ۱۰-ئاي ۲۰-كۈنى.

قۇرۇق مەنبەسىگە قارىتا مەسئۇللىرىنىڭ تەكشۈرۈلۈشى

مەنبە:

قۇرۇق:

قۇرۇق مەنبەسى:

مەنبە: ۲۰۲۰-يىلى ۱۰-ئاي ۲۰-كۈنى.

قۇرۇق مەنبەسىگە قارىتا مەسئۇللىرىنىڭ تەكشۈرۈلۈشى

مەنبە:

قۇرۇق مەنبەسى:

قۇرۇق:

مەنبە: ۲۰۲۰-يىلى ۱۰-ئاي ۲۰-كۈنى.

قۇرۇق مەنبەسى:

مەنبە:

قۇرۇق مەنبەسىگە قارىتا مەسئۇللىرىنىڭ تەكشۈرۈلۈشى، ۲۰۲۰-يىلى ۱۰-ئاي ۲۰-كۈنى، مەسئۇللىرىنىڭ تەكشۈرۈلۈشى، ۲۰۲۰-يىلى ۱۰-ئاي ۲۰-كۈنى، 6580268، قۇرۇق مەنبەسىگە قارىتا مەسئۇللىرىنىڭ تەكشۈرۈلۈشى، 6580268

[r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv) مەنبە: ۲۰۲۰-يىلى ۱۰-ئاي ۲۰-كۈنى.





بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ



ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް ގައި ބަޔާންކުރި ގޮތުގައި

ސަރުކާރުގެ

އިދާރާތަކުން،

## ފުލުހުގެ ސަރުކާރުގެ ގެޒެޓް

ފުލުހު 24



ފުލުހުގެ  
ސަރުކާރުގެ

ފުލުހުގެ ސަރުކާރުގެ

އިދާރާ

ފުލުހުގެ ސަރުކާރުގެ

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް ގައި ބަޔާންކުރި ގޮތުގައި، ސަރުކާރުގެ ފުލުހުގެ ސަރުކާރުގެ 6580268، ފުލުހުގެ ސަރުކާރުގެ 6580268

ފުލުހުގެ ސަރުކާރުގެ: [r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv)

ດຽວສະເຫຼີມສະຫຼົບ ວ່າ ຈຸດຈຳນວນ ກຳລັງ ລາຍ ມີ ມາດຕະການ ທີ່ ຈຳເປັນ ທີ່ ຈຳເປັນ ທີ່ ຈຳເປັນ:

ດຽວສະເຫຼີມສະຫຼົບ ວ່າ ຈຸດຈຳນວນ ກຳລັງ ລາຍ ມີ ມາດຕະການ ທີ່ ຈຳເປັນ ທີ່ ຈຳເປັນ:

ສະເຫຼີມສະຫຼົບ

ສະເຫຼີມສະຫຼົບ

ມີ ມາດຕະການ

ມີ ມາດຕະການ

ດຽວສະເຫຼີມສະຫຼົບ ວ່າ ຈຸດຈຳນວນ ກຳລັງ ລາຍ ມີ ມາດຕະການ ທີ່ ຈຳເປັນ ທີ່ ຈຳເປັນ ທີ່ ຈຳເປັນ: 6580268, ຈຸດຈຳນວນ ກຳລັງ ລາຍ ມີ ມາດຕະການ ທີ່ ຈຳເປັນ ທີ່ ຈຳເປັນ ທີ່ ຈຳເປັນ: 6580268

[r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv) ມີ ມາດຕະການ ທີ່ ຈຳເປັນ ທີ່ ຈຳເປັນ ທີ່ ຈຳເປັນ:

بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ



ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް، ސަރުކާރުގެ ގަޑީގަންނަވާ ބަޔާން

ނަންބަރު 10

ދިވެހިރާއްޖޭގެ ޖުދުހީ

ޖުދުހީގެ ނަންބަރު 25

25



ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް

ދިވެހިރާއްޖޭގެ ޖުދުހީ

ދިވެހި

ދިވެހިރާއްޖޭގެ ޖުދުހީ

දිවයිනේ නීති කොමිෂන්

සේවා:

අධිකරණ සේවාව:

නීති කොමිෂන් සභාවේ සේවාව

සේවා:

අධිකරණ සේවාව:

නීති කොමිෂන් සභාවේ සේවාව:

නීති කොමිෂන් සභාවේ සේවාව | නීති කොමිෂන් සභාවේ සේවාව:

නීති කොමිෂන් සභාවේ සේවාව (අධිකරණ සේවාවේ සේවාව)

නීති කොමිෂන් සභාවේ සේවාව

1.

2.

නීති කොමිෂන් සභාවේ සේවාව

1.

2.

නීති කොමිෂන් සභාව

දුරකථන අංකය: 6580268, 6580268, ෆැක්ස් අංකය: 6580268, 6580268, විද්‍යුත් තැපෑල: [r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv)

විද්‍යුත් තැපෑල: [r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv)

ސަލާމް

ދަރިފުޅުން

އަބްދުލް ޖަބްރު

ފޮޓޯގްރާފީ

ފުލުހު ސަރުކާރުގެ ސަރުކާރުގެ ސަރުކާރު

ސަލާމް

ދަރިފުޅުން

އަބްދުލް ޖަބްރު

ފޮޓޯގްރާފީ / ސަރުކާރުގެ ސަރުކާރުގެ ސަރުކާރު

ފޯމުގެ ނަންބަރު 6580268، ފޯމުގެ ނަންބަރު 6580268، ފޯމުގެ ނަންބަރު 6580268، ފޯމުގެ ނަންބަރު 6580268، ފޯމުގެ ނަންބަރު 6580268

[r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv) ފޯމުގެ ނަންބަރު

بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ



ދަރުސާލާއު ފޯމުލެޖް ޖުޖިއުޑީޝިއަލް ޕްރޮސެކިއުޝަން ޔުޅުބޭނިވުމުގެ ޖުދުގަ

ސަރުކާރުގެ ޖުދުގަ

ޖުދުގަ ޖުދުގަ

މިއަދު ޖުދުގަ ޖުދުގަ ޖުދުގަ ޖުދުގަ ޖުދުގަ ޖުދުގަ ޖުދުގަ ޖުދުގަ ޖުދުގަ ޖުދުގަ

26 ޖުދުގަ

ޖުދުގަ ޖުދުގަ  
ޖުދުގަ ޖުދުގަ

ޖުދުގަ ޖުދުގަ ޖުދުގަ ޖުދުގަ

މިއަދު

ޖުދުގަ ޖުދުގަ ޖުދުގަ ޖުދުގަ

މިއަދު ޖުދުގަ ޖުދުގަ ޖުދުގަ ޖުދުގަ ޖުދުގަ ޖުދުގަ ޖުދުގަ ޖުދުގަ ޖުދުގަ ޖުދުގަ

ދަރުސާލާއު ފޯމުލެޖް ޖުޖިއުޑީޝިއަލް ޕްރޮސެކިއުޝަން ޔުޅުބޭނިވުމުގެ ޖުދުގަ، ޖުދުގަ ޖުދުގަ، ޖުދުގަ ޖުދުގަ، ޖުދުގަ ޖުދުގަ، ޖުދުގަ ޖުދުގަ 6580268، ޖުދުގަ ޖުދުގަ 6580268

[r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv) ޖުދުގަ ޖުދުގަ

□ တက္ကသိုလ်တို့၏ ဆွေးနွေးချက်များနှင့် ယူဆချက်များကို မူရင်းအတိုင်း ထည့်သွင်းပြီး ဖြည့်စွက်ရန်နှင့် ဖြည့်စွက်မှုများကို တွင်းစာတို့ကို ဖြည့်စွက်ရန်  
 မှတ်စု

□ တက္ကသိုလ်တို့၏ ဆွေးနွေးချက်များနှင့် ယူဆချက်များကို မူရင်းအတိုင်း ထည့်သွင်းပြီး ဖြည့်စွက်ရန်နှင့် ဖြည့်စွက်မှုများကို တွင်းစာတို့ကို ဖြည့်စွက်ရန်

□ တက္ကသိုလ်တို့၏ ဆွေးနွေးချက်များနှင့် ယူဆချက်များကို မူရင်းအတိုင်း ထည့်သွင်းပြီး ဖြည့်စွက်ရန်နှင့် ဖြည့်စွက်မှုများကို တွင်းစာတို့ကို ဖြည့်စွက်ရန်

□ တက္ကသိုလ်တို့၏ ဆွေးနွေးချက်များနှင့် ယူဆချက်များကို မူရင်းအတိုင်း ထည့်သွင်းပြီး ဖြည့်စွက်ရန်နှင့် ဖြည့်စွက်မှုများကို တွင်းစာတို့ကို ဖြည့်စွက်ရန်  
 တွင်းစာတို့ကို ဖြည့်စွက်ရန်

အခြား သို့မဟုတ် တွင်းစာများကို ဖြည့်စွက်ရန်

အခြား သို့မဟုတ် တွင်းစာများကို ဖြည့်စွက်ရန်

၂၁

မှတ်စု:

အခြား သို့မဟုတ် တွင်းစာများကို ဖြည့်စွက်ရန်!

အခြား သို့မဟုတ် တွင်းစာများကို ဖြည့်စွက်ရန်!

အခြား သို့မဟုတ် တွင်းစာများကို ဖြည့်စွက်ရန်

1. ဤ စည်းကမ်းချက်များနှင့် ဆက်စပ်၍ တွင်းစာများကို ဖြည့်စွက်ရန် 102 နံပါတ်တွင် တွင်းစာများကို ဖြည့်စွက်ရန်နှင့် တွင်းစာများကို ဖြည့်စွက်ရန်

ပြန်လည်စုံစမ်းရာတွင် တွင်းစာများကို ဖြည့်စွက်ရန် 103 နံပါတ်တွင် တွင်းစာများကို ဖြည့်စွက်ရန်နှင့် တွင်းစာများကို ဖြည့်စွက်ရန်

၂၀၂၀ ခုနှစ် ဖေဖော်ဝါရီလ ၁၀ ရက်နေ့တွင် ပြုစုခဲ့သော တွင်းစာများကို ဖြည့်စွက်ရန်နှင့် တွင်းစာများကို ဖြည့်စွက်ရန် ၆၅၈၀၂၆၈၊ ဖြည့်စွက်မှုများကို ဖြည့်စွက်ရန် ၆၅၈၀၂၆၈

ပြန်လည်စုံစမ်းမှုများကို ရွက်စာများကို ဖြည့်စွက်ရန်: [r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv)

පරිදි සලකා බැලීමට ඉඩ ඇති බවට තීරණය කිරීමට අධිකරණයට බලය ඇත. එමෙන්ම, අධිකරණයට අධිකරණයේ පවතින නීති සහ රීති පිළිබඳව තීරණය කිරීමට බලය ඇත.

එමෙන්ම, අධිකරණයට අධිකරණයේ පවතින නීති සහ රීති පිළිබඳව තීරණය කිරීමට බලය ඇත.

2. ඉන්දියානු නීතියේ අදාළ කොටස් පිළිබඳව තීරණය කිරීමට බලය ඇත.

3. ඉන්දියානු නීතියේ අදාළ කොටස් පිළිබඳව තීරණය කිරීමට බලය ඇත. 12 ක්. එ. ඉ. නීතියේ අදාළ කොටස් පිළිබඳව තීරණය කිරීමට බලය ඇත.

4. ඉන්දියානු නීතියේ අදාළ කොටස් පිළිබඳව තීරණය කිරීමට බලය ඇත. එ. ඉ. නීතියේ අදාළ කොටස් පිළිබඳව තීරණය කිරීමට බලය ඇත.

ඉදිරිපත් කිරීමේදී ඉදිරිපත් කිරීමේදී, අධිකරණයට බලය ඇත. 6580268, ඉදිරිපත් කිරීමේදී, අධිකරණයට බලය ඇත. 6580268

[r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv) : ඉදිරිපත් කිරීමේදී



بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ



ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް އުފުލާ ދުވަހުގެ ތެރޭގައި

ނިންމާލެއްވުމަށް

ހުށަހަޅާ ނިންމާލެއްވުމަށް

ނިންމާލެއްވުމަށް ހުށަހަޅާ ނިންމާލެއްވުމަށް ހުށަހަޅާ ނިންމާލެއްވުމަށް

ފަންނަ 27

[Empty rectangular box for signature]

ޖުޖުބާރުގެ  
ސަރުކާރުގެ

ފަންނަ ނިންމާލެއްވުމަށް

ނިންމާލެއްވުމަށް

ފަންނަ ނިންމާލެއްވުމަށް

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް އުފުލާ ދުވަހުގެ ތެރޭގައި

6580268 ފަންނަ ނިންމާލެއްވުމަށް، 6580268 ފަންނަ ނިންމާލެއްވުމަށް، ފަންނަ ނިންމާލެއްވުމަށް

[r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv) ފަންނަ ނިންމާލެއްވުމަށް

- 14  
14
- 409  
409

නිර්දේශ

පිටපත්

සඳහා

සඳහා

1.

2.

(නිර්දේශ)

නිර්දේශ

කිසිදු තොරතුරු සඳහා දුරකථන අංකය

නිවැරදි:

අංකය සඳහා සම්බන්ධ කරන්න:

දුරකථන/විද්‍යුත් තැපෑල සඳහා අංකය

නිවැරදි:

නිවැරදි:

දුරකථන අංකය:

විද්‍යුත් තැපෑල:

දුරකථන/විද්‍යුත් තැපෑල සඳහා අංකය

නිවැරදි:

දුරකථන අංකය:

නිවැරදි:

විද්‍යුත් තැපෑල:

කිසිදු තොරතුරු සඳහා දුරකථන අංකය සඳහා සම්බන්ධ කරන්න:

කිසිදු තොරතුරු සඳහා දුරකථන අංකය සඳහා සම්බන්ධ කරන්න:

කිසිදු තොරතුරු සඳහා දුරකථන අංකය

නිවැරදි:

අංකය සඳහා සම්බන්ධ කරන්න:

දුරකථන/විද්‍යුත් තැපෑල සඳහා අංකය

නිවැරදි:

නිවැරදි:

දුරකථන අංකය:

විද්‍යුත් තැපෑල:

දුරකථන/විද්‍යුත් තැපෑල සඳහා අංකය

නිවැරදි:

දුරකථන අංකය:

නිවැරදි:

විද්‍යුත් තැපෑල:

කිසිදු තොරතුරු සඳහා දුරකථන අංකය සඳහා සම්බන්ධ කරන්න:

කිසිදු තොරතුරු සඳහා දුරකථන අංකය සඳහා සම්බන්ධ කරන්න:

(දුරකථන සම්බන්ධ කරන්න)

විද්‍යුත් තැපෑල

දුරකථන අංකය සඳහා සම්බන්ධ කරන්න: දුරකථන අංකය සඳහා සම්බන්ධ කරන්න.

නිවැරදි:

නිවැරදි:

දුරකථන අංකය සඳහා සම්බන්ධ කරන්න: දුරකථන අංකය සඳහා සම්බන්ධ කරන්න, 6580268, දුරකථන අංකය සඳහා සම්බන්ධ කරන්න 6580268

විද්‍යුත් තැපෑල: [r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv)

---

ސަލާމް

---

މާލެ ސަރުކާރުގެ ޖުޖަރީ ސަރުކާރުގެ ނަންބަރު: 6580268، ފުލުހު ސަރުކާރުގެ ނަންބަރު: 6580268، ސަރުކާރުގެ ޖުޖަރީ ސަރުކާރުގެ ނަންބަރު: 6580268، ފުލުހު ސަރުކާރުގެ ނަންބަރު: 6580268

[r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv) ފުލުހު ސަރުކާރުގެ ނަންބަރު:

بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ



މާލިއްޔާގެ ޖުޖުމްހޫރިއްޔާގެ ޖަޔީސާގެ ދަށުން ޖުޖުމްހޫރިއްޔާގެ ޖަޔީސާގެ ދަށުން

ސަރުކާރުގެ ޖަޔީސާގެ ދަށުން

ޖުޖުމްހޫރިއްޔާގެ ޖަޔީސާގެ ދަށުން

ޖުޖުމްހޫރިއްޔާގެ ޖަޔީސާގެ ދަށުން ޖުޖުމްހޫރިއްޔާގެ ޖަޔީސާގެ ދަށުން ޖުޖުމްހޫރިއްޔާގެ ޖަޔީސާގެ ދަށުން

28 ވަނަ



ޖުޖުމްހޫރިއްޔާގެ ޖަޔީސާގެ ދަށުން

މާލިއްޔާގެ ޖުޖުމްހޫރިއްޔާގެ ޖަޔީސާގެ ދަށުން

އަދި

މާލިއްޔާގެ ޖުޖުމްހޫރިއްޔާގެ ޖަޔީސާގެ ދަށުން

މާލިއްޔާގެ ޖުޖުމްހޫރިއްޔާގެ ޖަޔީސާގެ ދަށުން ޖުޖުމްހޫރިއްޔާގެ ޖަޔީސާގެ ދަށުން ޖުޖުމްހޫރިއްޔާގެ ޖަޔީސާގެ ދަށުން 6580268 ޖުޖުމްހޫރިއްޔާގެ ޖަޔީސާގެ ދަށުން 6580268 ޖުޖުމްހޫރިއްޔާގެ ޖަޔީސާގެ ދަށުން

[r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv) ފޮނުވާލުމަށް

ප්‍රධාන අධිකරණයේ නිවැරදි කිරීමේ කාර්යය

සටහන:-

අධිකරණයේ නිවැරදි කිරීමේ කාර්යය  
අධිකරණයේ නිවැරදි කිරීමේ කාර්යය

අධිකරණයේ නිවැරදි කිරීමේ කාර්යය  
අධිකරණයේ නිවැරදි කිරීමේ කාර්යය

අධිකරණයේ නිවැරදි කිරීමේ කාර්යය  
අධිකරණයේ නිවැරදි කිරීමේ කාර්යය

අධිකරණයේ නිවැරදි කිරීමේ කාර්යය  
අධිකරණයේ නිවැරදි කිරීමේ කාර්යය

අධිකරණයේ නිවැරදි කිරීමේ කාර්යය  
අධිකරණයේ නිවැරදි කිරීමේ කාර්යය

අධිකරණයේ නිවැරදි කිරීමේ කාර්යය  
අධිකරණයේ නිවැරදි කිරීමේ කාර්යය

අධිකරණයේ නිවැරදි කිරීමේ කාර්යය  
අධිකරණයේ නිවැරදි කිරීමේ කාර්යය

සටහන:-

අධිකරණයේ නිවැරදි කිරීමේ කාර්යය

අධිකරණයේ නිවැරදි කිරීමේ කාර්යය

අධිකරණයේ නිවැරදි කිරීමේ කාර්යය

අධිකරණයේ නිවැරදි කිරීමේ කාර්යය

අධිකරණයේ නිවැරදි කිරීමේ කාර්යය

بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ



ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް، ސަރުކާރުގެ ގާނޫނުގެ ދަށުން

ސަރުކާރުގެ ގާނޫނުގެ ދަށުން

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް

(ސަރުކާރުގެ ގާނޫނުގެ ދަށުން)

29 ވަނަ ބައި



ސަރުކާރުގެ ގާނޫނުގެ ދަށުން

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް

އިތުރު

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް

ސަރުކާރުގެ ގާނޫނުގެ ދަށުން

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް، ސަރުކާރުގެ ގާނޫނުގެ ދަށުން، 6580268 ވަނަ ބައި، 6580268 ވަނަ ބައި

[r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv) ފޯމުގެ ދަށުން

(தலைவரின் உத்தரவு)

(தலைவரின் உத்தரவு)

(தலைவரின் உத்தரவு)

24 செப்டம்பர் 2022

25 சூன் 2022



بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ



ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް، ސަރުކާރުގެ ގަޑީގަންނަވާ ބަޔާން

ސ.ޖ.އ.އ.އ.ގެ ސަރުކާރުގެ

ދިވެހިރާއްޖޭގެ

(ސަރުކާރުގެ ސަރުކާރުގެ ސަރުކާރުގެ)

30 ވަނަ



ސަރުކާރުގެ  
ސަރުކާރުގެ

ސަރުކާރުގެ ސަރުކާރުގެ

އަދި

ސަރުކާރުގެ ސަރުކާރުގެ

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް، ސަރުކާރުގެ ގަޑީގަންނަވާ ބަޔާން، ސ.ޖ.އ.އ.އ.ގެ ސަރުކާރުގެ ސަރުކާރުގެ ސަރުކާރުގެ 6580268، 6580268 ސަރުކާރުގެ ސަރުކާރުގެ

[r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv) ސަރުކާރުގެ ސަރުކާރުގެ







කළු අර්ධ සේවා කොටස

කළු අර්ධ සේවා කොටස

සේවා:

සේවා:

අයදුම් කළ සේවකයන්:

අයදුම් කළ සේවකයන්:

අනුමැතිය/අනුමැතිය ලබා දීම

අනුමැතිය/අනුමැතිය ලබා දීම

සේවා:

සේවා:

දිනය:

දිනය:

සේවා:

සේවා:

සේවා:

සේවා:

අනුමැතිය/අනුමැතිය ලබා දීම

අනුමැතිය/අනුමැතිය ලබා දීම

සේවා:

සේවා:

සේවා:

සේවා:

දිනය:

දිනය:

සේවා:

සේවා:

කළු අර්ධ සේවා කොටස, සේවා කොටස, සේවා කොටස

කළු අර්ධ සේවා කොටස, සේවා කොටස, සේවා කොටස

කළු අර්ධ සේවා කොටස, සේවා කොටස, සේවා කොටස

කළු අර්ධ සේවා කොටස, සේවා කොටස, සේවා කොටස

අනුමැතිය

දිනකට පමණක් සේවා කොටස, සේවා කොටස, සේවා කොටස

සේවා:

දුරකථන අංක 6580268, 6580268, සේවා කොටස, සේවා කොටස, සේවා කොටස

[r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv) සේවා කොටස

---

ਸਰੋਤ:

---

ਦਿੱਤੀ ਜਾਣਕਾਰੀ ਅਨੁਸਾਰ:

---

ਸੰਖਿਆ

---

ਪੰਨਾ

48. ਨਿੱਚ ਦਿੱਤੇ ਅਨੁਸਾਰੀਆਂ ਗੱਲਾਂ 'ਤੇ ਆਪਣੀ ਆਪਣੀ ਟਿੱਪਣੀ ਲਿਖੋ ਅਤੇ ਉਨ੍ਹਾਂ ਦੀ ਸਹੂਲਤ ਨਾਲ ਸੁਝਾਅ ਦਿਓ।

ਦੱਸੋ ਕਿ ਉਹ ਕਿਹੜੇ ਕਿਹੜੇ ਅਨੁਸਾਰੀਆਂ ਗੱਲਾਂ 'ਤੇ ਆਪਣੀ ਆਪਣੀ ਟਿੱਪਣੀ ਲਿਖੋ ਅਤੇ ਉਨ੍ਹਾਂ ਦੀ ਸਹੂਲਤ ਨਾਲ ਸੁਝਾਅ ਦਿਓ।

ਪਤਾ: [r:innamaadhoo@judiciary.gov.mv](mailto:r:innamaadhoo@judiciary.gov.mv)

بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ



ދިވެހިސަރުކާރުގެ ގެޒެޓްގައި ބަޔާންކޮށްފައިވާ ގޮތުގައި

ނަންބަރު 10/2019

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް

### ފުޅިވަރު ދަންނަވާ ގޮތުގައި

ފުޅިވަރު 32



ފުޅިވަރު  
ނަންބަރު

ފުޅިވަރު ނަންބަރު

ފުޅި

ފުޅިވަރު ނަންބަރު

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓްގައި ބަޔާންކޮށްފައިވާ ގޮތުގައި

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓްގައި ބަޔާންކޮށްފައިވާ ގޮތުގައި، ނަންބަރު 10/2019، ފުޅިވަރު 32، 6580268، ފުޅިވަރު 32، 6580268

[r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv) ފުޅިވަރު 32

ਤੁਹਾਡੀ ਅਰਜ਼ੀ ਪੜ੍ਹਨ ਲਈ

ਦੇ ਅਰਜ਼ੀ ਪੜ੍ਹਨ ਲਈ ਅਰਜ਼ੀ ਪੜ੍ਹਨ ਲਈ ਅਰਜ਼ੀ ਪੜ੍ਹਨ ਲਈ ਅਰਜ਼ੀ ਪੜ੍ਹਨ ਲਈ ਅਰਜ਼ੀ ਪੜ੍ਹਨ ਲਈ  
ਅਰਜ਼ੀ ਪੜ੍ਹਨ ਲਈ ਅਰਜ਼ੀ ਪੜ੍ਹਨ ਲਈ ਅਰਜ਼ੀ ਪੜ੍ਹਨ ਲਈ ਅਰਜ਼ੀ ਪੜ੍ਹਨ ਲਈ ਅਰਜ਼ੀ ਪੜ੍ਹਨ ਲਈ

- 9.
- 10.
- 11.

ਤੁਹਾਡੀ ਅਰਜ਼ੀ ਪੜ੍ਹਨ ਲਈ

- 1. ਸਰੋਤ
- 2. ਸਰੋਤ

ਤੁਹਾਡੀ ਅਰਜ਼ੀ ਪੜ੍ਹਨ ਲਈ

ਤੁਹਾਡੀ ਅਰਜ਼ੀ ਪੜ੍ਹਨ ਲਈ ਅਰਜ਼ੀ ਪੜ੍ਹਨ ਲਈ ਅਰਜ਼ੀ ਪੜ੍ਹਨ ਲਈ ਅਰਜ਼ੀ ਪੜ੍ਹਨ ਲਈ  
(ਅਰਜ਼ੀ ਪੜ੍ਹਨ ਲਈ ਅਰਜ਼ੀ ਪੜ੍ਹਨ ਲਈ ਅਰਜ਼ੀ ਪੜ੍ਹਨ ਲਈ ਅਰਜ਼ੀ ਪੜ੍ਹਨ ਲਈ)

- 3.
- 4.

ਤੁਹਾਡੀ ਅਰਜ਼ੀ ਪੜ੍ਹਨ ਲਈ

ਅਰਜ਼ੀ ਪੜ੍ਹਨ ਲਈ

- ਅਰਜ਼ੀ
- ਅਰਜ਼ੀ

6580268 ਅਰਜ਼ੀ ਪੜ੍ਹਨ ਲਈ, 6580268 ਅਰਜ਼ੀ ਪੜ੍ਹਨ ਲਈ, 6580268 ਅਰਜ਼ੀ ਪੜ੍ਹਨ ਲਈ, 6580268 ਅਰਜ਼ੀ ਪੜ੍ਹਨ ਲਈ

[r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv) ਅਰਜ਼ੀ ਪੜ੍ਹਨ ਲਈ



**අදාළ නිවැරදි කිරීම් සහ සවිස්තරයන්;**

නිවැරදි

නිවැරදි නොවේ

**දැනුම් සහ සවිස්තරයන්;**

නිවැරදි

නිවැරදි නොවේ

(නිවැරදි කිරීම)

**නිවැරදි කිරීම් සහ සවිස්තරයන්**

නිවැරදි කිරීම් සහ සවිස්තරයන්

නිවැරදි:

නිවැරදි කිරීම් සහ සවිස්තරයන්:

නිවැරදි කිරීම් සහ සවිස්තරයන්

නිවැරදි:

නිවැරදි:

නිවැරදි කිරීම් සහ සවිස්තරයන්:

නිවැරදි කිරීම් සහ සවිස්තරයන්:

නිවැරදි කිරීම් සහ සවිස්තරයන්

නිවැරදි:

නිවැරදි කිරීම් සහ සවිස්තරයන්:

නිවැරදි කිරීම් සහ සවිස්තරයන්

නිවැරදි:

නිවැරදි කිරීම් සහ සවිස්තරයන්:

නිවැරදි කිරීම් සහ සවිස්තරයන්

නිවැරදි:

නිවැරදි:

නිවැරදි කිරීම් සහ සවිස්තරයන්:

නිවැරදි කිරීම් සහ සවිස්තරයන්:

නිවැරදි කිරීම් සහ සවිස්තරයන්

නිවැරදි:

නිවැරදි කිරීම් සහ සවිස්තරයන්:

දැනුම් සහ සවිස්තරයන් සඳහා විමසා බලන්න: 6580268, නිවැරදි කිරීම් සහ සවිස්තරයන් 6580268

[r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv) : නිවැරදි කිරීම් සහ සවිස්තරයන්





بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ



ދުވަހަކު ފުލުވިދިޔުމުގެ ދާއިރާގެ ސަރުކާރުގެ ގެޒެޓްގައި ބަޔާންކޮށްފައިވާ ގޮތުގައި

ސ.އ.އ.އ.ގެ ސަރުކާރުގެ

ދާއިރާގެ ސަރުކާރުގެ

ފުލުވިދިޔުމުގެ ދާއިރާގެ ސަރުކާރުގެ ގެޒެޓްގައި ބަޔާންކޮށްފައިވާ ގޮތުގައި

33 ވަނަ



ފުލުވިދިޔުމުގެ ދާއިރާގެ ސަރުކާރުގެ

ފުލުވިދިޔުމުގެ ދާއިރާގެ ސަރުކާރުގެ

ފުލުވިދިޔުމުގެ ދާއިރާގެ ސަރުކާރުގެ

ފުލުވިދިޔުމުގެ ދާއިރާގެ ސަރުކާރުގެ

ދުވަހަކު ފުލުވިދިޔުމުގެ ދާއިރާގެ ސަރުކާރުގެ ގެޒެޓްގައި ބަޔާންކޮށްފައިވާ ގޮތުގައި، ސ.އ.އ.އ.ގެ ސަރުކާރުގެ ފުލުވިދިޔުމުގެ ދާއިރާގެ ސަރުކާރުގެ 6580268، ފުލުވިދިޔުމުގެ ދާއިރާގެ ސަރުކާރުގެ 6580268

[r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv) ފުލުވިދިޔުމުގެ ދާއިރާގެ ސަރުކާރުގެ

අධිකරණ පිළිබඳව විමර්ශන පත්‍රය

ඔබගේ නම

ඔබගේ ලිපිනය

විමර්ශන පත්‍රය:

අධිකරණ පිළිබඳව විමර්ශන පත්‍රය:

ඔබගේ නම සහ ඔබගේ ලිපිනය:

ඔබගේ නම සහ ඔබගේ ලිපිනය:

3.

4.

ඔබගේ නම සහ ඔබගේ ලිපිනය සහ විමර්ශන පත්‍රය:

නම:

ලිපිනය සහ විමර්ශන පත්‍රය:

ඔබගේ නම සහ ඔබගේ ලිපිනය සහ විමර්ශන පත්‍රය:

නම:

ලිපිනය සහ විමර්ශන පත්‍රය:

විමර්ශන පත්‍රය සඳහා විමර්ශන පත්‍රය, 6580268, විමර්ශන පත්‍රය සඳහා විමර්ශන පත්‍රය, 6580268, විමර්ශන පත්‍රය සඳහා විමර්ශන පත්‍රය

[r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv) විමර්ශන පත්‍රය:

.12

13. 13

14. 14

.15

16. 16

.17

18. 18

.19

20. 20

.21

22. 22

بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ



ދެކުނުގެ ސަރުކާރުގެ ޖުޖުދާ ޖަލީލް ޖަލީލް ޖަލީލް

ސަރުކާރުގެ ޖުޖުދާ

ޖުޖުދާ ޖަލީލް ޖަލީލް ޖަލީލް

ދެކުނުގެ ސަރުކާރުގެ ޖުޖުދާ ޖަލީލް ޖަލީލް ޖަލީލް

34 ވަނަ



ޖުޖުދާ ޖަލީލް ޖަލީލް ޖަލީލް

ދެކުނުގެ ސަރުކާރުގެ ޖުޖުދާ

ދެކުނުގެ ސަރުކާރުގެ ޖުޖުދާ

ދެކުނުގެ ސަރުކާރުގެ ޖުޖުދާ

ក្រសួង យុត្តិធម៌ កម្ពុជា

ក្រសួង យុត្តិធម៌

ក្រសួង យុត្តិធម៌ កម្ពុជា

ក្រសួង យុត្តិធម៌ កម្ពុជា ក្រសួង យុត្តិធម៌ កម្ពុជា ក្រសួង យុត្តិធម៌ កម្ពុជា

ក្រសួង យុត្តិធម៌ កម្ពុជា

ក្រសួង យុត្តិធម៌

ក្រសួង យុត្តិធម៌ កម្ពុជា

ក្រសួង យុត្តិធម៌ កម្ពុជា

ក្រសួង យុត្តិធម៌

ក្រសួង យុត្តិធម៌ កម្ពុជា

ក្រសួង យុត្តិធម៌ កម្ពុជា

ក្រសួង យុត្តិធម៌

ក្រសួង យុត្តិធម៌ កម្ពុជា

ក្រសួង យុត្តិធម៌ កម្ពុជា ក្រសួង យុត្តិធម៌ កម្ពុជា ក្រសួង យុត្តិធម៌ កម្ពុជា ក្រសួង យុត្តិធម៌ កម្ពុជា

[r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv)



අධිකරණයේ සේවයේ යෙදවීමේ කොන්දේසි, පුහුණුවීමේ කොන්දේසි සහ සේවයේ යෙදවීමේ කොන්දේසි  
සහ ප්‍රශ්න?

- සේවයේ (නිරතරණය) යෙදවීමේ කොන්දේසි (නිරතරණය)
- සේවයේ නො

පුහුණුවීමේ කොන්දේසි සහ සේවයේ යෙදවීමේ කොන්දේසි:

පුහුණුවීමේ කොන්දේසි සහ සේවයේ යෙදවීමේ කොන්දේසි.

පිටුව:

---

පිටුව:

---

පුහුණුවීමේ කොන්දේසි සහ සේවයේ යෙදවීමේ කොන්දේසි:

---

පිටුව:

---

පුහුණුවීමේ කොන්දේසි සහ සේවයේ යෙදවීමේ කොන්දේසි

1. පුහුණුවීමේ කොන්දේසි සහ සේවයේ යෙදවීමේ කොන්දේසි.
2. පුහුණුවීමේ කොන්දේසි සහ සේවයේ යෙදවීමේ කොන්දේසි, පුහුණුවීමේ කොන්දේසි සහ සේවයේ යෙදවීමේ කොන්දේසි 12 ක්.
3. පුහුණුවීමේ කොන්දේසි සහ සේවයේ යෙදවීමේ කොන්දේසි සහ සේවයේ යෙදවීමේ කොන්දේසි.

දුරකථන: 6580268, 6580268, 6580268, 6580268, 6580268, 6580268, 6580268, 6580268, 6580268, 6580268

[r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv)

දුරකථන මගින් අයදුම් පිටුපසට යැවීම සඳහා අයදුම් කිරීමේ කාලය, සේවයේ සහභාගීත්වය, සහ අනෙකුත් සම්බන්ධ කරුණු සඳහා 6580268, දුරකථන මගින් 6580268

[r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv) : විද්‍යා මගින්

بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ



ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް، ސަރުކާރުގެ ގަޑީގަންނަވާ ފޮޓޯ ބަޔާން

ނަންބަރު 10

ދިވެހިރާއްޖެ

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް، ސަރުކާރުގެ ގަޑީގަންނަވާ ފޮޓޯ ބަޔާން

35 ވަނަ



ފޮޓޯ ބަޔާން  
ނަންބަރު

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް

ނަންބަރު

ދިވެހިރާއްޖެ

ក្រឹត្យ អំពី ការ កាត់ ទោស ដោយ គ្រប់ គ្រួសារ

ក្រឹត្យ ទូទៅ

ក្រឹត្យ អំពី ការ កាត់ ទោស ដោយ គ្រប់ គ្រួសារ

ក្រឹត្យ ទូទៅ អំពី ការ កាត់ ទោស ដោយ គ្រប់ គ្រួសារ គឺ ជា ក្រឹត្យ ទូទៅ អំពី ការ កាត់ ទោស ដោយ គ្រប់ គ្រួសារ ក្នុង តុលាការ កម្ពុជា

ក្រឹត្យ ទូទៅ អំពី ការ កាត់ ទោស ដោយ គ្រប់ គ្រួសារ

ក្រឹត្យ អំពី ការ កាត់ ទោស ដោយ គ្រប់ គ្រួសារ

ក្រឹត្យ អំពី ការ កាត់ ទោស ដោយ គ្រប់ គ្រួសារ

ក្រឹត្យ អំពី ការ កាត់ ទោស ដោយ គ្រប់ គ្រួសារ

ក្រឹត្យ អំពី ការ កាត់ ទោស ដោយ គ្រប់ គ្រួសារ

ក្រឹត្យ អំពី ការ កាត់ ទោស ដោយ គ្រប់ គ្រួសារ

ក្រឹត្យ អំពី ការ កាត់ ទោស ដោយ គ្រប់ គ្រួសារ

ආරක්ෂක කාර්යයන් සම්බන්ධව විමසීමක් සිදු කිරීමේදී?

ඔව්වා

නැත

විමසීමක් සිදු කිරීමේදී, ආරක්ෂක කාර්යයන් සම්බන්ධව විමසීමක් සිදු කිරීමේදී?

ඔව්වා (විමසීමක් සිදු කිරීමේදී විමසීමක් සිදු කිරීමේදී)

නැත

ආරක්ෂක කාර්යයන් සම්බන්ධව විමසීමක් සිදු කිරීමේදී?

විමසීමක් සිදු කිරීමේදී, ආරක්ෂක කාර්යයන් සම්බන්ධව විමසීමක් සිදු කිරීමේදී?

ඔව්වා:

---

නැත:

---

විමසීමක් සිදු කිරීමේදී, ආරක්ෂක කාර්යයන් සම්බන්ධව විමසීමක් සිදු කිරීමේදී?

---

නැත:

ቅንብር ጥያቄ ለመስጠት

1. ቅንብር ጥያቄ ለመስጠት ለማድረግ ማስፈሰፍ ይኖርብኛል።
2. ቅንብር ጥያቄ ለመስጠት ለማድረግ ለጥያቄ አቅራቢ ጥያቄዎች ላይ ለመመስረት ይኖርብኛል።
3. ቅንብር ጥያቄ ለመስጠት ለማድረግ ለጥያቄ አቅራቢ ጥያቄዎች ላይ ለመመስረት ይኖርብኛል።

የኢትዮጵያ ፍርድ ቤቅ ጥያቄ ለመስጠት ለማድረግ ለጥያቄ አቅራቢ ጥያቄዎች ላይ ለመመስረት ይኖርብኛል።

[r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv) ለጥያቄ አቅራቢ ጥያቄዎች ላይ ለመመስረት ይኖርብኛል።

بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ



ދަލީޔުގެ އިދާރާތަކުގެ ފަރާތުން ދަލީތައް ހުށަހަޅާ ފޯމު

ނިންމާލުމުގެ ފޯމު

ދަލީތައް ހުށަހަޅާ ފޯމު

ދަލީތައް ހުށަހަޅާ ފޯމު ދަލީތައް ހުށަހަޅާ ފޯމު

36 ވަނަ

މި ދަލީތައް ހުށަހަޅާ ފޯމު

ދަލީތައް ހުށަހަޅާ ފޯމު

ދަލީ

ދަލީތައް ހުށަހަޅާ ފޯމު

ދަލީތައް ހުށަހަޅާ ފޯމު ހުށަހަޅާ ފޯމު، 6580268 ނުމި 6580268 ނުމި 6580268 ނުމި

[r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv) ފޯމު ހުށަހަޅާ ފޯމު







දුරකථන මගින් අයදුම් පිටුපසට යැවීම සඳහා අයදුම් කිරීමේදී, 6580268 අංකයෙන් දුරකථන මගින් 6580268

[r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv) : විද්‍යා මගින් යැවීම

بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ



މާލdives ގެ ޖުޖުކަރުތަކުގެ މިނިސްޓްރީގެ ޖެނެރަލް ސެކްރެޓަރީގެ އޮފީސް

މިނިސްޓްރީގެ ޖެނެރަލް ސެކްރެޓަރީގެ އޮފީސް

މިނިސްޓްރީގެ ޖެނެރަލް ސެކްރެޓަރީގެ އޮފީސް

ސަރުކާރުގެ ޖެނެރަލް ސެކްރެޓަރީގެ އޮފީސް

37 ވަނަ



މިނިސްޓްރީގެ ޖެނެރަލް ސެކްރެޓަރީގެ އޮފީސް

މިނިސްޓްރީގެ ޖެނެރަލް ސެކްރެޓަރީގެ އޮފީސް

މިނިސްޓްރީގެ ޖެނެރަލް ސެކްރެޓަރީގެ އޮފީސް

މިނިސްޓްރީގެ ޖެނެރަލް ސެކްރެޓަރީގެ އޮފީސް

މާލdives ގެ ޖުޖުކަރުތަކުގެ މިނިސްޓްރީގެ ޖެނެރަލް ސެކްރެޓަރީގެ އޮފީސް، ޖެނެރަލް ސެކްރެޓަރީގެ އޮފީސް، 6580268، ފޯން ސަންދަންބަލް 6580268

އިމެލްގެ މެއިލް: [r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv)

දැනුම් ලිපියක් යැවීමේදී සලකුණු කරන්න.

දැනුම් ලිපියක් යැවීමේදී සලකුණු කරන්න.

නවීන් දැනුම් ලිපියක් යැවීමේදී සලකුණු කරන්න.

ලිපියක් යැවීමේදී සලකුණු කරන්න.

දැනුම් ලිපියක් (නවීන්)	නවීන්	නවීන් සලකුණු

නවීන් දැනුම් ලිපියක් යැවීමේදී සලකුණු කරන්න.

නවීන්

නවීන් දැනුම් ලිපියක් යැවීමේදී සලකුණු කරන්න.

දුරකථන අංක: 6580268, ෆැක්ස් අංක: 6580268, විද්‍යුත් තැපෑල: [r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv)

[r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv) : නවීන් දැනුම් ලිපියක් යැවීමේදී සලකුණු කරන්න.

સર્કાર:

---

સર્કાર:

---

રાજકોટ શહેર બ્રાંચ, જિલ્લા કોર્ટ:

---

સર્કાર:

---

**મુદતના આદેશ**

1. જે જાણીતા સમાજિક સુવર્ણ સંસ્થા (જે.સ.સ.) ની વાજીની રાજકોટ શહેરમાં.
2. જે જાણીતા સુવર્ણ સંસ્થા દ્વારા આજ સુધી કરવામાં આવેલા નવા નોકરી કરાવવામાં આવ્યા.

જનરલ કોર્ટ અધિકારી, જિલ્લા કોર્ટ, રાજકોટ, સુવર્ણ સંસ્થા, 6580268, ફોન નંબર 6580268

[r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv) ઈમેલ નંબર

بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ



މާލިއްޔާގެ ޖުޖުކާރުގެ މިނިސްޓްރީގެ ޖެނެރަލް ސެކްރެޓަރީގެ އޮފީސް

މިނިސްޓްރީގެ އޮފީސް

މިނިސްޓްރީގެ އޮފީސް

މިނިސްޓްރީގެ އޮފީސް

38 ވަނަ



މިނިސްޓްރީގެ  
ސެކްރެޓަރީގެ

މިނިސްޓްރީގެ އޮފީސް

މިނިސްޓްރީ

މިނިސްޓްރީގެ އޮފީސް

މާލިއްޔާގެ ޖުޖުކާރުގެ މިނިސްޓްރީގެ އޮފީސް، ޖެނެރަލް ސެކްރެޓަރީގެ އޮފީސް، މިނިސްޓްރީގެ އޮފީސް، 6580268، ފޯން ސަންދަންބަލް 6580268

[r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv) ފޯމުގެ މެއިލް ސަންދަންބަލް



بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ



މާލިއްޔާގެ ރިޖިސްޓްރޭޝަން އޮފީސް، ސަރުކާރުގެ ބޭނުން ޖަހާ ހެއްދެވި ފޯމް

ސަރުކާރުގެ ބޭނުން

ސަރުކާރުގެ ބޭނުން

މާލިއްޔާގެ ރިޖިސްޓްރޭޝަން އޮފީސް

39 ވަނަ

[Empty rectangular box for signature or stamp]

މަސައްސަދާ  
ސަރުކާރުގެ ބޭނުން

މާލިއްޔާގެ ރިޖިސްޓްރޭޝަން އޮފީސް

މަސައްސަދާ

މާލިއްޔާގެ ރިޖިސްޓްރޭޝަން އޮފީސް

މާލިއްޔާގެ ރިޖިސްޓްރޭޝަން އޮފީސް، ސަރުކާރުގެ ބޭނުން ޖަހާ ހެއްދެވި ފޯމް، 6580268 ނުމަނާ ސަރުކާރުގެ ބޭނުން ޖަހާ ހެއްދެވި ފޯމް، 6580268

[r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv) ފޯމް ފުރިހަމަކުރުމަށް



სამართლებრივი და სასამართლო სისტემა

სამართლებრივი და სასამართლო სისტემა

სამართლებრივი სისტემა

სამართლებრივი სისტემა

---

სამართლებრივი სისტემის განმარტება და აღწერა.

სამართლებრივი სისტემა:

სამართლებრივი სისტემა:

სამართლებრივი სისტემა:

სამართლებრივი სისტემა:

სამართლებრივი სისტემა

სამართლებრივი სისტემის განმარტება და აღწერა, 6580268, სამართლებრივი სისტემა, 6580268, სამართლებრივი სისტემა

[r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv) სამართლებრივი სისტემა

1. Կոլլեկտիվական արձեռնարկի մասին արդարև քննարկելու և քննարկելու համար անհրաժեշտ է արձեռնարկի արձեռնարկը և քննարկելու արձեռնարկը.

Դատարանի քննարկը և քննարկը արձեռնարկի մասին, 6580268 հեռախոսահամարով, 6580268 հեռախոսահամարով և 6580268 հեռախոսահամարով.

[r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv) և 6580268 հեռախոսահամարով.

بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ



މާލިއްޔާގެ ހުކުމާރާދީގެ ސަރުކާރުގެ ނިންމުމެއްގެ ގޮތުގައި

ސ. 10 ޖުމްހޫރީ ސަރުކާރުގެ

ޖުމްހޫރީ ސަރުކާރުގެ

ނިންމުމެއްގެ ގޮތުގައި ސަރުކާރުގެ ނިންމުމެއްގެ ގޮތުގައި

---

40 ވަނަ



މި ނިންމުމެއްގެ  
ސަރުކާރުގެ

---

ސަރުކާރުގެ ނިންމުމެއްގެ

ނިންމުމެއް

---

ސަރުކާރުގެ ނިންމުމެއްގެ

މާލިއްޔާގެ ހުކުމާރާދީގެ ސަރުކާރުގެ ނިންމުމެއްގެ ގޮތުގައި ސ. 10 ޖުމްހޫރީ ސަރުކާރުގެ ނިންމުމެއްގެ ގޮތުގައި 6580268 ފޯންޓް ސަރުކާރުގެ ނިންމުމެއްގެ ގޮތުގައި 6580268 ފޯންޓް ސަރުކާރުގެ ނިންމުމެއްގެ ގޮތުގައި

ރިޕްޕޯޓް ކުރުމަށް: [r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv)



☑ **ආණ්ඩුක්‍රමලේඛන කොමිෂන් කොමිෂන්වලට දැනුම් දීම සම්බන්ධයෙන්:**

ආණ්ඩුක්‍රමලේඛන කොමිෂන් කොමිෂන්වලට දැනුම් දීම සම්බන්ධයෙන්:

**නිවැරදි පිළිතුරු සලකා බැලීම:**

☑ **ආණ්ඩුක්‍රමලේඛන කොමිෂන් කොමිෂන්වලට දැනුම් දීම සම්බන්ධයෙන්:**

- 1. **ආණ්ඩුක්‍රමලේඛන කොමිෂන් කොමිෂන්වලට දැනුම් දීම සම්බන්ධයෙන්:**
- 2. **ආණ්ඩුක්‍රමලේඛන කොමිෂන් කොමිෂන්වලට දැනුම් දීම සම්බන්ධයෙන්:**
- 3. **ආණ්ඩුක්‍රමලේඛන කොමිෂන් කොමිෂන්වලට දැනුම් දීම සම්බන්ධයෙන්:**

දිනය:

සලකා බැලීමේ දිනය:

සලකා බැලීමේ ස්ථානය:

☑ **ආණ්ඩුක්‍රමලේඛන කොමිෂන් කොමිෂන්වලට දැනුම් දීම සම්බන්ධයෙන්:**

- 1. **ආණ්ඩුක්‍රමලේඛන කොමිෂන් කොමිෂන්වලට දැනුම් දීම සම්බන්ධයෙන්:**
- 2. **ආණ්ඩුක්‍රමලේඛන කොමිෂන් කොමිෂන්වලට දැනුම් දීම සම්බන්ධයෙන්:**
- 3. **ආණ්ඩුක්‍රමලේඛන කොමිෂන් කොමිෂන්වලට දැනුම් දීම සම්බන්ධයෙන්:**

දිනය:

සලකා බැලීමේ දිනය:

සලකා බැලීමේ ස්ථානය:



23. ᲞᲠᲡᲢᲣᲤᲦᲧᲨᲩᲪᲫᲬᲭᲮᲯᲰᲱᲲᲳᲴᲵᲶᲷᲸᲹᲺ᲻᲼ᲽᲾᲿ, ᲞᲠᲡᲢᲣᲤᲦᲧᲨᲩᲪᲫᲬᲭᲮᲯᲰᲱᲲᲳᲴᲵᲶᲷᲸᲹᲺ᲻᲼ᲽᲾᲿ ᲞᲠᲡᲢᲣᲤᲦᲧᲨᲩᲪᲫᲬᲭᲮᲯᲰᲱᲲᲳᲴᲵᲶᲷᲸᲹᲺ᲻᲼ᲽᲾᲿ.
24. ᲞᲠᲡᲢᲣᲤᲦᲧᲨᲩᲪᲫᲬᲭᲮᲯᲰᲱᲲᲳᲴᲵᲶᲷᲸᲹᲺ᲻᲼ᲽᲾᲿ.
25. ᲞᲠᲡᲢᲣᲤᲦᲧᲨᲩᲪᲫᲬᲭᲮᲯᲰᲱᲲᲳᲴᲵᲶᲷᲸᲹᲺ᲻᲼ᲽᲾᲿ ᲞᲠᲡᲢᲣᲤᲦᲧᲨᲩᲪᲫᲬᲭᲮᲯᲰᲱᲲᲳᲴᲵᲶᲷᲸᲹᲺ᲻᲼ᲽᲾᲿ 12 ᲞᲠᲡᲢᲣᲤᲦᲧᲨᲩᲪᲫᲬᲭᲮᲯᲰᲱᲲᲳᲴᲵᲶᲷᲸᲹᲺ᲻᲼ᲽᲾᲿ.
26. ᲞᲠᲡᲢᲣᲤᲦᲧᲨᲩᲪᲫᲬᲭᲮᲯᲰᲱᲲᲳᲴᲵᲶᲷᲸᲹᲺ᲻᲼ᲽᲾᲿ ᲞᲠᲡᲢᲣᲤᲦᲧᲨᲩᲪᲫᲬᲭᲮᲯᲰᲱᲲᲳᲴᲵᲶᲷᲸᲹᲺ᲻᲼ᲽᲾᲿ ᲞᲠᲡᲢᲣᲤᲦᲧᲨᲩᲪᲫᲬᲭᲮᲯᲰᲱᲲᲳᲴᲵᲶᲷᲸᲹᲺ᲻᲼ᲽᲾᲿ.

بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ



ދޯލްޕަތިސަފްޔާ ޖުޖުކަލުގެ ޕްރޮސެކިއުޓަރ ޖެނެރަލްގެ އޮފީސް

މި. ޕްރޮސެކިއުޓަރ ޖެނެރަލް

ދިވެހިރާއްޖޭގެ ޖުޖުކަލު

ދިވެހިރާއްޖޭގެ ޖުޖުކަލުގެ ޕްރޮސެކިއުޓަރ ޖެނެރަލްގެ އޮފީސް ގައި ހުންނަ ދަލާލު ޖުޖުކަލުގެ ޕްރޮސެކިއުޓަރ ޖެނެރަލްގެ އޮފީސް

ފަންވަތް 41



މަނިކުފާނު  
ޕްރޮސެކިއުޓަރ ޖެނެރަލް

ފަންވަތް 41 ޕްރޮސެކިއުޓަރ ޖެނެރަލް

މަނިކުފާނު

ފަންވަތް 41 ޕްރޮސެކިއުޓަރ ޖެނެރަލް

ދޯލްޕަތިސަފްޔާ ޖުޖުކަލުގެ ޕްރޮސެކިއުޓަރ ޖެނެރަލްގެ އޮފީސް، ޖެނެރަލް، މި. ޕްރޮސެކިއުޓަރ ޖެނެރަލް، ފަންވަތް 6580268، ފަންވަތް 6580268

ފެންނަ ގަންނަން: [r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv)



රජයේ සේවයේ සේවකයන්ගේ

නියෝජිතයන්ගේ

සේවය:

සේවය

නියෝජිතයන්:

සේවකයන්

بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ




މުޢައްޔަދުގެ ހުކުމާ ގުޅިގެން ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް ގައި

ނަންބަރު 10/2019

ހުކުމުގެ ދަށުން

## ދިވެހި ސަރުކާރުގެ ގެޒެޓް

42 ވަނަ



ދިވެހި  
ސަރުކާރު

މި ހުކުމުގެ ދަށުން

ހުކުމު

މި ހުކުމުގެ ދަށުން

މުޢައްޔަދުގެ ހުކުމާ ގުޅިގެން ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް ގައި، ބަދަލު، ނަންބަރު 10/2019، ނަންބަރު 6580268، ނަންބަރު 6580268

ހުކުމުގެ ދަށުން: [r:innamaadhoo@judiciary.gov.mv](mailto:r:innamaadhoo@judiciary.gov.mv)

කරුණාකාරීව පැහැදිලි කර ඇති ප්‍රශ්න සහ පිළිතුරු

ප්‍රශ්න සහ පිළිතුරු සඳහා:

පිළිතුරු:

ප්‍රශ්න සහ පිළිතුරු සඳහා:

කරුණාකාරීව පැහැදිලි කර ඇති ප්‍රශ්න සහ පිළිතුරු:

පිළිතුරු:

ප්‍රශ්න සහ පිළිතුරු:

පිළිතුරු සඳහා:

ප්‍රශ්න සහ පිළිතුරු:

ප්‍රශ්න සහ පිළිතුරු සඳහා:

කරුණාකාරීව පැහැදිලි කර ඇති ප්‍රශ්න සහ පිළිතුරු:

පිළිතුරු:

ප්‍රශ්න සහ පිළිතුරු:

පිළිතුරු සඳහා:

ප්‍රශ්න සහ පිළිතුරු:

ප්‍රශ්න සහ පිළිතුරු සඳහා:

දුරකථන අංකය: 6580268, ෆැක්ස් අංකය: 6580268, විද්‍යුත් තැපෑල: [r.innamaadhoo@judiciary.gov.mv](mailto:r.innamaadhoo@judiciary.gov.mv)

[r.innamaadhoo@judiciary.gov.mv](mailto:r.innamaadhoo@judiciary.gov.mv)

**කම්පියුටර් මගින් කළ හැකි සේවාවන් සම්බන්ධයෙන් විද්‍යාත්මක අධ්‍යයන සහ පර්යේෂණ මාර්ගෝපදේශ;**

1. විද්‍යාත්මක පර්යේෂණ කළයුතුය:

2. සේවාව:

3. පර්යේෂණ කළයුතුය:

4. විද්‍යාත්මක පර්යේෂණ කළයුතුය:

5. විද්‍යාත්මක පර්යේෂණ කළයුතුය:

**කම්පියුටර් මගින් කළ හැකි සේවාවන් සම්බන්ධයෙන්**

පර්යේෂණ කළයුතුය, විද්‍යාත්මක පර්යේෂණ කළයුතුය සහ විද්‍යාත්මක පර්යේෂණ කළයුතුය

පර්යේෂණ කළයුතුය, විද්‍යාත්මක පර්යේෂණ කළයුතුය සහ විද්‍යාත්මක පර්යේෂණ කළයුතුය:

පර්යේෂණ කළයුතුය, විද්‍යාත්මක පර්යේෂණ කළයුතුය සහ විද්‍යාත්මක පර්යේෂණ කළයුතුය; සේවාව කළයුතුය, විද්‍යාත්මක පර්යේෂණ කළයුතුය සහ විද්‍යාත්මක පර්යේෂණ කළයුතුය;

සේවාව:

විද්‍යාත්මක පර්යේෂණ කළයුතුය:

පර්යේෂණ කළයුතුය, විද්‍යාත්මක පර්යේෂණ කළයුතුය සහ විද්‍යාත්මක පර්යේෂණ කළයුතුය

පර්යේෂණ කළයුතුය, විද්‍යාත්මක පර්යේෂණ කළයුතුය සහ විද්‍යාත්මක පර්යේෂණ කළයුතුය

විද්‍යාත්මක පර්යේෂණ කළයුතුය, විද්‍යාත්මක පර්යේෂණ කළයුතුය සහ විද්‍යාත්මක පර්යේෂණ කළයුතුය

විද්‍යාත්මක පර්යේෂණ කළයුතුය, විද්‍යාත්මක පර්යේෂණ කළයුතුය සහ විද්‍යාත්මක පර්යේෂණ කළයුතුය

**කම්පියුටර් මගින් කළ හැකි සේවාවන් සම්බන්ධයෙන්**

දුරකථන මගින් කළ හැකි සේවාවන් සම්බන්ධයෙන්, විද්‍යාත්මක පර්යේෂණ කළයුතුය, විද්‍යාත්මක පර්යේෂණ කළයුතුය සහ විද්‍යාත්මක පර්යේෂණ කළයුතුය; 6580268, විද්‍යාත්මක පර්යේෂණ කළයුතුය සහ විද්‍යාත්මක පර්යේෂණ කළයුතුය

[r:innamaadhoo@judiciary.gov.mv](mailto:r:innamaadhoo@judiciary.gov.mv) විද්‍යාත්මක පර්යේෂණ කළයුතුය





Ժամանակահատված / Դատարանի անուն

Ժամանակահատված / Դատարանի անուն

Կապ: \_\_\_\_\_

Կապ: \_\_\_\_\_

Գրություն: \_\_\_\_\_

Գրություն: \_\_\_\_\_

Տեղ: \_\_\_\_\_

Տեղ: \_\_\_\_\_

Նշանակություն: \_\_\_\_\_

Նշանակություն: \_\_\_\_\_

Նշանակություն / Կապ: \_\_\_\_\_

Նշանակություն / Կապ: \_\_\_\_\_

Նշանակություն / Կապ: \_\_\_\_\_

Նշանակություն / Կապ: \_\_\_\_\_

### Վերջնական

Դատարանի կողմից կատարված փոփոխությունները արժանապատիվ են:

Կապ:

\_\_\_\_\_

Նշանակություն:

\_\_\_\_\_

Կապ / Նշանակություն:

\_\_\_\_\_

Նշանակություն:

\_\_\_\_\_

Դատարանի կողմից կատարված փոփոխությունները արժանապատիվ են, 6580268, 6580268, 6580268

[r:innamaadhoo@judiciary.gov.mv](mailto:r:innamaadhoo@judiciary.gov.mv)

މަޢުލޫމާތު ފޯމު ފުރިހަމަކުރުމަށް ދަންނަވާނެ ގޮތަށް ފުރުޞަތު ހޯދާނެ ގޮތަށް ބަލާއިރު، ބަލާއިރު ބަލާއިރު 6580268 ނުމަނާ 6580268 ނުމަނާ 6580268

[r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv) ފޯމު ފުރިހަމަކުރުމަށް ފޯމު ފުރިހަމަކުރުމަށް ފޯމު ފުރިހަމަކުރުމަށް



بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ



ދިވެހިސަރުކާރުގެ ގެޒެޓްގައި ބަޔާންކޮށްފައިވާ ގޮތުގައި

ނަންބަރު 10/2019

ދިވެހިސަރުކާރުގެ

### ނަންބަރު 10/2019 ގެ ގޮތުގައި

43 ވަނަ

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓްގައި ބަޔާންކޮށްފައިވާ ގޮތުގައި	ނަންބަރު 10/2019
<b>ނަންބަރު 10/2019 ގެ ގޮތުގައި</b>	
<b>ނަންބަރު 10/2019 ގެ ގޮތުގައި</b>	<b>ނަންބަރު 10/2019 ގެ ގޮތުގައި</b>
<b>ނަންބަރު 10/2019 ގެ ގޮތުގައި</b>	<b>ނަންބަރު 10/2019 ގެ ގޮތުގައި</b>
<b>ނަންބަރު 10/2019 ގެ ގޮތުގައި</b>	<b>ނަންބަރު 10/2019 ގެ ގޮތުގައި</b>
<b>ނަންބަރު 10/2019 ގެ ގޮތުގައި</b>	<b>ނަންބަރު 10/2019 ގެ ގޮތުގައި</b>

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓްގައި ބަޔާންކޮށްފައިވާ ގޮތުގައި، ނަންބަރު 10/2019، 6580268، 6580268 ވަނަ ނަންބަރު

[r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv) ފޮނުވާލެއްވުމަށް

ಬೆಂಚು ಸಂಖ್ಯೆ 1443 ಸಂಖ್ಯೆ 23

ಬೆಂಚು ಸಂಖ್ಯೆ 1443 ಸಂಖ್ಯೆ 24

ಬೆಂಚು ಸಂಖ್ಯೆ 1443 ಸಂಖ್ಯೆ 24

ಬೆಂಚು ಸಂಖ್ಯೆ 1443 ಸಂಖ್ಯೆ 24

1443 ಸಂಖ್ಯೆ 23

2022 ಡಿ 24

6580268 ಸಂಖ್ಯೆ 23, 6580268 ಸಂಖ್ಯೆ 24, 6580268 ಸಂಖ್ಯೆ 24, 6580268 ಸಂಖ್ಯೆ 24

[r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv) : [r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv)

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ



މުޢައުދު ޖުޖުދީ ޔަހުދުތަކާ ޖެހިސާދު ސަރުކާރު ޖުޖުދީ ޔަހުދުތަކާ ޖެހިސާދު ސަރުކާރު

ސަރުކާރު

ޖުޖުދީ ޔަހުދުތަކާ ޖެހިސާދު ސަރުކާރު

ފަހުގެ ސަރުކާރުގެ އަދުލަތުގެ ޖެހިސާދު ސަރުކާރު

---

ފަހު 44

ސަރުކާރު ޖުޖުދީ ޔަހުދުތަކާ ޖެހިސާދު ސަރުކާރު

---

ޖުޖުދީ ޔަހުދުތަކާ ޖެހިސާދު ސަރުކާރު

ފަހު

---

ޖުޖުދީ ޔަހުދުތަކާ ޖެހިސާދު ސަރުކާރު

(ފަހު ޖުޖުދީ ޔަހުދުތަކާ ޖެހިސާދު ސަރުކާރު)

މުޢައުދު ޖުޖުދީ ޔަހުދުތަކާ ޖެހިސާދު ސަރުކާރު ޖުޖުދީ ޔަހުދުތަކާ ޖެހިސާދު ސަރުކާރު، ޖެހިސާދު ސަރުކާރު، ޖުޖުދީ ޔަހުދުތަކާ ޖެހިސާދު ސަރުކާރު 6580268، ޖުޖުދީ ޔަހުދުތަކާ ޖެހިސާދު ސަރުކާރު 6580268

[r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv) ފަހު ޖުޖުދީ ޔަހުދުތަކާ ޖެހިސާދު ސަރުކާރު

بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ




ދިވެހިރާއްޖޭގެ ޖުދިހާރަ އިދާރާތަކުގެ ހުކުމާ ބެހޭ ބައި

ނަންބަރު: 10

ޖުދިހާރަ ބޭނުންކުރާ ގަވާއިދު

ސަރުކާރުގެ ސިޔާސަތުގައި ބަހައްޅޭ ގަވާއިދުގެ ތެރޭގައި ހިމެނޭ ގަވާއިދު

45. ވަނަ



ސަރުކާރުގެ  
ސިޔާސަތުގައި

ސަރުކާރުގެ ސިޔާސަތުގައި

ނަންބަރު

ސަރުކާރުގެ ސިޔާސަތުގައި

ދިވެހިރާއްޖޭގެ ޖުދިހާރަ އިދާރާތަކުގެ ހުކުމާ ބެހޭ ބައި، ބަޔާން، ނަންބަރު: 10، ސަރުކާރުގެ ސިޔާސަތުގައި، ސަރުކާރުގެ ސިޔާސަތުގައި 6580268، ސަރުކާރުގެ ސިޔާސަތުގައި 6580268

ރިފަރެންސް: [r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv)



ਸਰੋਤ:

ਮਾਨਵ ਸਿੱਖਿਆ ਅਤੇ ਸਿੱਖਿਆ ਸਰੋਤ:

ਸਿੱਖਿਆ ਸਰੋਤ:

ਸਿੱਖਿਆ ਸਰੋਤ:

ਸਿੱਖਿਆ ਸਰੋਤ ਅਤੇ ਸਿੱਖਿਆ ਸਰੋਤ:

ਸਿੱਖਿਆ ਸਰੋਤ ਅਤੇ ਸਿੱਖਿਆ ਸਰੋਤ

6. ਸਿੱਖਿਆ ਸਰੋਤ:

7. ਸਿੱਖਿਆ ਸਰੋਤ ਅਤੇ ਸਿੱਖਿਆ ਸਰੋਤ:

8. ਸਿੱਖਿਆ ਸਰੋਤ:

9. ਸਿੱਖਿਆ ਸਰੋਤ:

10. ਸਿੱਖਿਆ ਸਰੋਤ:

11. ਸਿੱਖਿਆ ਸਰੋਤ:

ਸਿੱਖਿਆ ਸਰੋਤ ਅਤੇ ਸਿੱਖਿਆ ਸਰੋਤ

ਸਿੱਖਿਆ ਸਰੋਤ ਅਤੇ ਸਿੱਖਿਆ ਸਰੋਤ

1.

2.

ਸਿੱਖਿਆ ਸਰੋਤ ਅਤੇ ਸਿੱਖਿਆ ਸਰੋਤ, ਸਿੱਖਿਆ ਸਰੋਤ ਅਤੇ ਸਿੱਖਿਆ ਸਰੋਤ, 6580268, ਸਿੱਖਿਆ ਸਰੋਤ ਅਤੇ ਸਿੱਖਿਆ ਸਰੋਤ 6580268

[r:innamaadhoo@judiciary.gov.mv](mailto:r:innamaadhoo@judiciary.gov.mv) ਸਿੱਖਿਆ ਸਰੋਤ

**කොමිෂන් වැරදි පිළිබඳව විමර්ශන කිරීමේ කොමිෂන්**

මෙහි පිටපත් කොපියා කර ගැනීමට ඉඩ ඇත.

මෙහි ඇති තොරතුරු සියලුම අංශවලට යොමු කළ යුතුය.

මෙහි ඇති තොරතුරු සියලුම අංශවලට යොමු කළ යුතුය.

සඳහා:

මෙහි ඇති තොරතුරු:

මෙහි ඇති තොරතුරු සියලුම අංශවලට යොමු කළ යුතුය.

මෙහි පිටපත් කොපියා කර ගැනීමට ඉඩ ඇත.

මෙහි ඇති තොරතුරු සියලුම අංශවලට යොමු කළ යුතුය.

මෙහි ඇති තොරතුරු සියලුම අංශවලට යොමු කළ යුතුය.

**මෙහි ඇති තොරතුරු සියලුම අංශවලට යොමු කළ යුතුය.**

මෙහි ඇති තොරතුරු සියලුම අංශවලට යොමු කළ යුතුය.

[r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv)





ಕ್ರಮಿಸ್ತುಪರಿಶಿಷ್ಟರ ಡಿಪಾರ್ಟ್‌ಮೆಂಟ್ (ಇಸ್ರೈಲಿ ದಿವ್ಯಾಂಗನರ)

4. ಕ್ರಮಿಸ್ತುಪರಿಶಿಷ್ಟರ ಡಿಪಾರ್ಟ್‌ಮೆಂಟ್‌ನಲ್ಲಿ ಡಿಪಾರ್ಟ್‌ಮೆಂಟ್‌ನಲ್ಲಿ ದಿವ್ಯಾಂಗನರ ಸೇವೆ ಸಲ್ಲಿಸುವುದನ್ನು

ಡಿಪಾರ್ಟ್‌ಮೆಂಟ್‌ನಲ್ಲಿ ಸೇವೆ

ಡಿಪಾರ್ಟ್‌ಮೆಂಟ್‌ನಲ್ಲಿ ಸೇವೆ

ಡಿಪಾರ್ಟ್‌ಮೆಂಟ್‌ನಲ್ಲಿ ಸೇವೆ:

ಡಿಪಾರ್ಟ್‌ಮೆಂಟ್‌ನಲ್ಲಿ ಸೇವೆ:

ಸೇವೆ:

ಇವುಗಳಿಗೆ ಸೇವೆ:

ಡಿಪಾರ್ಟ್‌ಮೆಂಟ್‌ನಲ್ಲಿ ಸೇವೆ ಸಲ್ಲಿಸುವುದನ್ನು ಡಿಪಾರ್ಟ್‌ಮೆಂಟ್‌ನಲ್ಲಿ ಸೇವೆ ಸಲ್ಲಿಸುವುದನ್ನು

ಡಿಪಾರ್ಟ್‌ಮೆಂಟ್‌ನಲ್ಲಿ ಸೇವೆ ಸಲ್ಲಿಸುವುದನ್ನು ಡಿಪಾರ್ಟ್‌ಮೆಂಟ್‌ನಲ್ಲಿ ಸೇವೆ ಸಲ್ಲಿಸುವುದನ್ನು:

5. ಡಿಪಾರ್ಟ್‌ಮೆಂಟ್‌ನಲ್ಲಿ ಸೇವೆ ಸಲ್ಲಿಸುವುದನ್ನು ಡಿಪಾರ್ಟ್‌ಮೆಂಟ್‌ನಲ್ಲಿ ಸೇವೆ ಸಲ್ಲಿಸುವುದನ್ನು

6. ಡಿಪಾರ್ಟ್‌ಮೆಂಟ್‌ನಲ್ಲಿ ಸೇವೆ ಸಲ್ಲಿಸುವುದನ್ನು

(ಡಿಪಾರ್ಟ್‌ಮೆಂಟ್‌ನಲ್ಲಿ ಸೇವೆ ಸಲ್ಲಿಸುವುದನ್ನು ಡಿಪಾರ್ಟ್‌ಮೆಂಟ್‌ನಲ್ಲಿ ಸೇವೆ ಸಲ್ಲಿಸುವುದನ್ನು ಡಿಪಾರ್ಟ್‌ಮೆಂಟ್‌ನಲ್ಲಿ ಸೇವೆ ಸಲ್ಲಿಸುವುದನ್ನು)

ಡಿಪಾರ್ಟ್‌ಮೆಂಟ್‌ನಲ್ಲಿ ಸೇವೆ ಸಲ್ಲಿಸುವುದನ್ನು ಡಿಪಾರ್ಟ್‌ಮೆಂಟ್‌ನಲ್ಲಿ ಸೇವೆ ಸಲ್ಲಿಸುವುದನ್ನು ಡಿಪಾರ್ಟ್‌ಮೆಂಟ್‌ನಲ್ಲಿ ಸೇವೆ ಸಲ್ಲಿಸುವುದನ್ನು)

ප්‍රවෘත්ති ප්‍රකාශනයේ ප්‍රවේශන කොටස

1. අදාළ කරුණු සඳහා

නම:

අංශය / කොටස සඳහා:

අධ්‍යයන කොටස

විද්‍යාත්මක කොටස

ප්‍රවේශන කොටසේ අංශය

නම සඳහා:

වය:

වෛද්‍ය විද්‍යා:

සේවා කොටස:

වෛද්‍ය විද්‍යා/වෛද්‍ය විද්‍යා කොටස

නම සඳහා:

වෛද්‍ය විද්‍යා:

වය:

සේවා කොටස:

වෛද්‍ය විද්‍යා කොටසේ අංශය සඳහා:

වෛද්‍ය විද්‍යා කොටසේ අංශය සඳහා:

2. අදාළ කරුණු සඳහා

නම:

අංශය / කොටස සඳහා:

අධ්‍යයන කොටස

විද්‍යාත්මක කොටස

ප්‍රවේශන කොටසේ අංශය

නම සඳහා:

වය:

වෛද්‍ය විද්‍යා:

සේවා කොටස:

වෛද්‍ය විද්‍යා/වෛද්‍ය විද්‍යා කොටස

නම සඳහා:

වෛද්‍ය විද්‍යා:

වය:

සේවා කොටස:

වෛද්‍ය විද්‍යා කොටසේ අංශය සඳහා:

වෛද්‍ය විද්‍යා කොටසේ අංශය සඳහා:

විද්‍යා කොටස

වෛද්‍ය විද්‍යා කොටසේ අංශය සඳහා, 6580268, වෛද්‍ය විද්‍යා කොටසේ අංශය සඳහා, 6580268, වෛද්‍ය විද්‍යා කොටසේ අංශය සඳහා:

[r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv) වෛද්‍ය විද්‍යා කොටස:



















ދިވެހިސަރުކާރުގެ ގެޒެޓްގައި ބަޔާންކުރި ގަވާއިދުގެ ދަށުން

ސަރުކާރުގެ ގެޒެޓްގައި

ބަޔާންކުރި ގަވާއިދުގެ ދަށުން

## A ބަޔާންކުރި ގަވާއިދު

### ފަރާތްތަކުގެ ނަންބަރުތަކުގެ ބަޔާންކުރި ގަވާއިދުގެ ދަށުން

(މަނިކު ބަޔާންކުރި ގަވާއިދުގެ 244)

ފަރާތްތަކުގެ ނަންބަރުތަކުގެ ބަޔާންކުރި ގަވާއިދުގެ ދަށުން	ފަރާތްތަކުގެ ނަންބަރު
ފަރާތްތަކުގެ ނަންބަރުތަކުގެ ބަޔާންކުރި ގަވާއިދުގެ ދަށުން	ފަރާތްތަކުގެ ނަންބަރުތަކުގެ ބަޔާންކުރި ގަވާއިދުގެ ދަށުން
ފަރާތްތަކުގެ ނަންބަރުތަކުގެ ބަޔާންކުރި ގަވާއިދުގެ ދަށުން	ފަރާތްތަކުގެ ނަންބަރުތަކުގެ ބަޔާންކުރި ގަވާއިދުގެ ދަށުން
1,000 ނަންބަރު	ފަރާތްތަކުގެ ނަންބަރުތަކުގެ ބަޔާންކުރި ގަވާއިދުގެ ދަށުން
<ul style="list-style-type: none"> <li>• ފަރާތްތަކުގެ ނަންބަރުތަކުގެ ބަޔާންކުރި ގަވާއިދުގެ ދަށުން</li> <li>• ފަރާތްތަކުގެ ނަންބަރުތަކުގެ ބަޔާންކުރި ގަވާއިދުގެ ދަށުން</li> <li>• ފަރާތްތަކުގެ ނަންބަރުތަކުގެ ބަޔާންކުރި ގަވާއިދުގެ ދަށުން</li> <li>• ފަރާތްތަކުގެ ނަންބަރުތަކުގެ ބަޔާންކުރި ގަވާއިދުގެ ދަށުން</li> </ul>	<p>ފަރާތްތަކުގެ ނަންބަރުތަކުގެ ބަޔާންކުރި ގަވާއިދުގެ ދަށުން</p> <p>ފަރާތްތަކުގެ ނަންބަރުތަކުގެ ބަޔާންކުރި ގަވާއިދުގެ ދަށުން</p> <p>ފަރާތްތަކުގެ ނަންބަރުތަކުގެ ބަޔާންކުރި ގަވާއިދުގެ ދަށުން</p>

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓްގައި ބަޔާންކުރި ގަވާއިދުގެ ދަށުން، 6580268 ނަންބަރުގައި، 6580268 ނަންބަރުގައި

ފަރާތްތަކުގެ ނަންބަރުތަކުގެ ބަޔާންކުރި ގަވާއިދުގެ ދަށުން: [r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv)





ދިވެހިސަރުކާރުގެ ގެޒެޓްގައި ބަޔާންކުރި ގަވާއިދުގެ ދަށުން

ސަރުކާރުގެ ގަވާއިދު

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް

## B ބަޔާންކުރި ގަވާއިދު

### ގަވާއިދުގެ ދަށުން ބަޔާންކުރި ގަވާއިދުގެ ނަންބަރު

(މަޢުލޫމާތު ބަޔާންކުރި ގަވާއިދު 245)

ބަޔާންކުރި ގަވާއިދުގެ ނަންބަރު	ބަޔާންކުރި ގަވާއިދުގެ ނަންބަރު
ބަޔާންކުރި ގަވާއިދުގެ ނަންބަރު	މަޢުލޫމާތު ބަޔާންކުރި ގަވާއިދުގެ ނަންބަރު
ބަޔާންކުރި ގަވާއިދުގެ ނަންބަރު	މަޢުލޫމާތު ބަޔާންކުރި ގަވާއިދުގެ ނަންބަރު
2,500 ބަޔާންކުރި ގަވާއިދު	މަޢުލޫމާތު ބަޔާންކުރި ގަވާއިދުގެ ނަންބަރު
500 ބަޔާންކުރި ގަވާއިދު	މަޢުލޫމާތު ބަޔާންކުރި ގަވާއިދުގެ ނަންބަރު
1,000 ބަޔާންކުރި ގަވާއިދު	މަޢުލޫމާތު ބަޔާންކުރި ގަވާއިދުގެ ނަންބަރު
<ul style="list-style-type: none"> <li>މަޢުލޫމާތު ބަޔާންކުރި ގަވާއިދުގެ ނަންބަރު</li> <li>މަޢުލޫމާތު ބަޔާންކުރި ގަވާއިދުގެ ނަންބަރު</li> <li>މަޢުލޫމާތު ބަޔާންކުރި ގަވާއިދުގެ ނަންބަރު</li> </ul>	މަޢުލޫމާތު ބަޔާންކުރި ގަވާއިދުގެ ނަންބަރު

މަޢުލޫމާތު ބަޔާންކުރި ގަވާއިދުގެ ނަންބަރު 6580268، ބަޔާންކުރި ގަވާއިދުގެ ނަންބަރު 6580268، ބަޔާންކުރި ގަވާއިދުގެ ނަންބަރު 6580268

ރިއާޒަތުގެ ނަންބަރު: [r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv)

<ul style="list-style-type: none"> <li>• 75 - 75          75 - 75          75 - 75          75 - 75</li> </ul>	<p>75 - 75          75 - 75          75 - 75          75 - 75</p>
<ul style="list-style-type: none"> <li>• 300 300</li> </ul>	<p>300 300          300 300          300 300          300 300</p>
<p>5,000 5,000</p>	<p>5,000 5,000          5,000 5,000          5,000 5,000</p>
<p>2,000 2,000</p>	<p>2,000 2,000          2,000 2,000          2,000 2,000</p>

• 75 - 75  
 75 - 75  
 75 - 75

දුරකථන මගින් අදාළ කරුණු සඳහා විමර්ශනයක් සිදු කිරීමට ඉඩ ඇති බවට තීරණය කිරීමට අධිකරණයට අවකාශයක් ඇත. 6580268, දුරකථන මගින් අදාළ කරුණු සඳහා විමර්ශනයක් සිදු කිරීමට ඉඩ ඇති බවට තීරණය කිරීමට අධිකරණයට අවකාශයක් ඇත.

[r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv) : විද්‍යාලයේ ලිපිනය

بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ



މާލdives ގެ ޖުޖީސިއަރީ ގެ ސަރުކާރުގެ ގެޒެޓް ގައި

ނުވަތަ ސަރުކާރުގެ

ފުރުޞަތުގެ ބޭނުންކުރެއްވުމަށް

## C ބައި

ޖުޖީސިއަރީގެ ސަރުކާރުގެ ގެޒެޓް ގައި ނުވަތަ ސަރުކާރުގެ ފުރުޞަތުގެ ބޭނުންކުރެއްވުމަށް

(މަޢުލޫމާތު ޖުޖީސިއަރީގެ ސަރުކާރުގެ ގެޒެޓް 246)

ޖުޖީސިއަރީގެ ސަރުކާރުގެ ގެޒެޓް ގައި ނުވަތަ ސަރުކާރުގެ ފުރުޞަތުގެ ބޭނުންކުރެއްވުމަށް	މަޢުލޫމާތު ބައި
ޖުޖީސިއަރީގެ ސަރުކާރުގެ ގެޒެޓް ގައި ނުވަތަ ސަރުކާރުގެ ފުރުޞަތުގެ ބޭނުންކުރެއްވުމަށް	މަޢުލޫމާތު ބައި ގައި ބަޔާންކުރެވިފައިވާ ގޮތަށް ޖުޖީސިއަރީގެ ސަރުކާރުގެ ގެޒެޓް ގައި ނުވަތަ ސަރުކާރުގެ ފުރުޞަތުގެ ބޭނުންކުރެއްވުމަށް
ޖުޖީސިއަރީގެ ސަރުކާރުގެ ގެޒެޓް ގައި ނުވަތަ ސަރުކާރުގެ ފުރުޞަތުގެ ބޭނުންކުރެއްވުމަށް	މަޢުލޫމާތު ބައި ގައި ބަޔާންކުރެވިފައިވާ ގޮތަށް ޖުޖީސިއަރީގެ ސަރުކާރުގެ ގެޒެޓް ގައި ނުވަތަ ސަރުކާރުގެ ފުރުޞަތުގެ ބޭނުންކުރެއްވުމަށް
15,000 ރުފިޔާ	މަޢުލޫމާތު ބައި ގައި ބަޔާންކުރެވިފައިވާ ގޮތަށް ޖުޖީސިއަރީގެ ސަރުކާރުގެ ގެޒެޓް ގައި ނުވަތަ ސަރުކާރުގެ ފުރުޞަތުގެ ބޭނުންކުރެއްވުމަށް
1,000 ރުފިޔާ	މަޢުލޫމާތު ބައި ގައި ބަޔާންކުރެވިފައިވާ ގޮތަށް ޖުޖީސިއަރީގެ ސަރުކާރުގެ ގެޒެޓް ގައި ނުވަތަ ސަރުކާރުގެ ފުރުޞަތުގެ ބޭނުންކުރެއްވުމަށް
1,000 ރުފިޔާ	މަޢުލޫމާތު ބައި ގައި ބަޔާންކުރެވިފައިވާ ގޮތަށް ޖުޖީސިއަރީގެ ސަރުކާރުގެ ގެޒެޓް ގައި ނުވަތަ ސަރުކާރުގެ ފުރުޞަތުގެ ބޭނުންކުރެއްވުމަށް
2,000 ރުފިޔާ	މަޢުލޫމާތު ބައި ގައި ބަޔާންކުރެވިފައިވާ ގޮތަށް ޖުޖީސިއަރީގެ ސަރުކާރުގެ ގެޒެޓް ގައި ނުވަތަ ސަރުކާރުގެ ފުރުޞަތުގެ ބޭނުންކުރެއްވުމަށް

މާލdives ގެ ޖުޖީސިއަރީ ގެ ސަރުކާރުގެ ގެޒެޓް ގައި ނުވަތަ ސަރުކާރުގެ ފުރުޞަތުގެ ބޭނުންކުރެއްވުމަށް 6580268 ފޯމް ނުވަތަ 6580268 ފޯމް ނުވަތަ ސަރުކާރުގެ ފުރުޞަތުގެ ބޭނުންކުރެއްވުމަށް

ރިއާޒަތުގެ ނަންބަރު: [r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv)

<ul style="list-style-type: none"> <li>• 1.000.000 000 රුපියලකට වැඩි මුදලකට පත්‍ර</li> <li>• 2.000.000 000 රුපියලකට - වැඩි මුදලකට පත්‍ර</li> <li>• 3.000.000 000 රුපියලකට - වැඩි මුදලකට පත්‍ර</li> <li>• 4.000.000 000 රුපියලකට - වැඩි මුදලකට පත්‍ර</li> </ul> <p>75 මිලියන</p> <ul style="list-style-type: none"> <li>• 2.000.000 000 රුපියලකට - වැඩි මුදලකට පත්‍ර</li> </ul> <p>500 මිලියන</p> <ul style="list-style-type: none"> <li>• 3.000.000 000 රුපියලකට - වැඩි මුදලකට පත්‍ර</li> </ul> <p>300 මිලියන</p>	<p>එහි ප්‍රධාන අංගය වන්නේ ජාතික සේවා ප්‍රදානය කිරීමයි. එහි මුදල් ප්‍රාග්ධන විකල්පය වන්නේ ජාතික සේවා ප්‍රදානය කිරීමයි.</p>
<ul style="list-style-type: none"> <li>• 300 මිලියන</li> </ul>	<p>එහි ප්‍රධාන අංගය වන්නේ ජාතික සේවා ප්‍රදානය කිරීමයි. එහි මුදල් ප්‍රාග්ධන විකල්පය වන්නේ ජාතික සේවා ප්‍රදානය කිරීමයි.</p>
<p>5,000 මිලියන</p>	<p>එහි ප්‍රධාන අංගය වන්නේ ජාතික සේවා ප්‍රදානය කිරීමයි. එහි මුදල් ප්‍රාග්ධන විකල්පය වන්නේ ජාතික සේවා ප්‍රදානය කිරීමයි.</p>
<p>10,000 මිලියන</p>	<p>එහි ප්‍රධාන අංගය වන්නේ ජාතික සේවා ප්‍රදානය කිරීමයි. එහි මුදල් ප්‍රාග්ධන විකල්පය වන්නේ ජාතික සේවා ප්‍රදානය කිරීමයි.</p>

• එහි ප්‍රධාන අංගය වන්නේ ජාතික සේවා ප්‍රදානය කිරීමයි. එහි මුදල් ප්‍රාග්ධන විකල්පය වන්නේ ජාතික සේවා ප්‍රදානය කිරීමයි.

දුරකථන අංකය 6580268 වන අතර, 6580268 දුරකථන අංකයෙන් සම්බන්ධ කළ හැකිය.



දුරකථන අංක 6580268, ශ්‍රී ලංකා නීතිමය සේවා දෙපාර්තමේන්තුව, කොළඹ 03, ශ්‍රී ලංකාව. දුරකථන අංක 6580268, ශ්‍රී ලංකා නීතිමය සේවා දෙපාර්තමේන්තුව, කොළඹ 03, ශ්‍රී ලංකාව.

[r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv) විද්‍යුත් තැපෑල



- (1) 250/- ມື້ນື ການຮັບເງິນສົ່ງເສີມສໍາລັບສິນຄ້າສ່ວນຕົວ ຈຳນວນ 250 ມື້ນື
- (2) 500/- ມື້ນື ການຮັບເງິນສົ່ງເສີມສໍາລັບສິນຄ້າສ່ວນຕົວ ຈຳນວນ 500 ມື້ນື
- (3) 200/- ມື້ນື ການຮັບເງິນສົ່ງເສີມສໍາລັບສິນຄ້າສ່ວນຕົວ ຈຳນວນ 200 ມື້ນື

ຂໍສອບຖາມ ຫຼື ຄຳສອບຖາມ ກ່ຽວກັບການສົ່ງເສີມສໍາລັບສິນຄ້າສ່ວນຕົວ ຈຳນວນ 6580268 ມື້ນື ຫຼື ສໍາລັບສິນຄ້າສ່ວນຕົວ ຈຳນວນ 6580268 ມື້ນື

[r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv) ຫຼື ຈຳນວນ 6580268 ມື້ນື

بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ



މާލdives ގެ ޖުޖިއަރީ ސަރުކާރުގެ ޖެނެރަލް ސެކްރެޓަރީ އޮފީސް

ސަރުކާރުގެ ޖެނެރަލް ސެކްރެޓަރީ

މާލdives ގެ ޖުޖިއަރީ ސަރުކާރުގެ ޖެނެރަލް ސެކްރެޓަރީ

## މާލdives ގެ ޖުޖިއަރީ ސަރުކާރުގެ ޖެނެރަލް ސެކްރެޓަރީ އޮފީސް

އެކްސްޕްރެސްޓް ސަރުކާރުގެ ޖެނެރަލް ސެކްރެޓަރީ (E) (މާލdives ގެ ޖުޖިއަރީ ސަރުކާރުގެ ޖެނެރަލް ސެކްރެޓަރީ 151 ވަނަ ޖެނެރަލް ސެކްރެޓަރީ (ސ))

އެކްސްޕްރެސްޓް ސަރުކާރުގެ ޖެނެރަލް ސެކްރެޓަރީ

މާލdives ގެ ޖުޖިއަރީ ސަރުކާރުގެ ޖެނެރަލް ސެކްރެޓަރީ

އެކްސްޕްރެސްޓް ސަރުކާރުގެ ޖެނެރަލް ސެކްރެޓަރީ

މާލdives ގެ ޖުޖިއަރީ ސަރުކާރުގެ ޖެނެރަލް ސެކްރެޓަރީ

މާލdives ގެ ޖުޖިއަރީ ސަރުކާރުގެ ޖެނެރަލް ސެކްރެޓަރީ އޮފީސް، ޖެނެރަލް ސެކްރެޓަރީ، ސަރުކާރުގެ ޖެނެރަލް ސެކްރެޓަރީ، ޖެނެރަލް ސެކްރެޓަރީ 6580268، ޖެނެރަލް ސެކްރެޓަރީ 6580268

އެކްސްޕްރެސްޓް ސަރުކާރުގެ ޖެނެރަލް ސެކްރެޓަރީ: [r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv)

Հանձնարարական թղթի փոխարինիչ

1.

2.

Պահանջարկի ցուցում:

Երևան, 2018 թ. 12.11.01:

Հանձնարարական

Հանձնարարական քաղաքացիական թղթի համար

Հանձնարարական քաղաքացիական թղթի համար

Հանձնարարական քաղաքացիական թղթի համար

Հանձնարարական թղթի համար

Երևան:

Հանձնարարական թղթի համար

Երևան:

Երևան:

Երևան:

Հանձնարարական քաղաքացիական թղթի համար 6580268, 6580268, Հանձնարարական քաղաքացիական թղթի համար 6580268, Հանձնարարական քաղաքացիական թղթի համար 6580268

[r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv)

ᱦᱚᱱᱚᱛ:

ᱦᱚᱱᱚᱛ:

ᱫᱷᱟᱥᱱᱟ ᱦᱚᱱᱚᱛ ᱠᱚᱨᱠᱟᱨ ᱦᱚᱱᱚᱛ ᱦᱚᱱᱚᱛ ᱦᱚᱱᱚᱛ.

ᱫᱷᱟᱥᱱᱟ ᱦᱚᱱᱚᱛ:

ᱦᱚᱱᱚᱛ:

(ᱫᱷᱟᱥᱱᱟ ᱦᱚᱱᱚᱛ)

بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ



މާލިއްޔާގެ ޖުޖުމްހޫރިއްޔާގެ ހަފްޓާވަނަ ދާއިރާގެ ސަރުކާރުގެ ޖެނެރަލް ސެކްރެޓަރީޔާއެވެ.

ސަރުކާރުގެ ޖެނެރަލް ސެކްރެޓަރީޔާއެވެ.

މާލިއްޔާގެ ޖުޖުމްހޫރިއްޔާއެވެ.

## ހުށަހަޅާ ސަރުކާރުގެ ޖެނެރަލް ސެކްރެޓަރީޔާއެވެ.

ސަރުކާރުގެ 1 ( ޖެނެރަލް ސެކްރެޓަރީޔާއެވެ ޖެނެރަލް ސެކްރެޓަރީޔާއެވެ 130 (ސ)، (ސ) )

ޖެނެރަލް ސެކްރެޓަރީޔާއެވެ

މާލިއްޔާގެ ޖުޖުމްހޫރިއްޔާއެވެ

ހުށަހަޅާ

މާލިއްޔާގެ ޖުޖުމްހޫރިއްޔާއެވެ

މާލިއްޔާގެ ޖުޖުމްހޫރިއްޔާގެ ހަފްޓާވަނަ ދާއިރާގެ ސަރުކާރުގެ ޖެނެރަލް ސެކްރެޓަރީޔާއެވެ، ޖެނެރަލް ސެކްރެޓަރީޔާއެވެ، ޖެނެރަލް ސެކްރެޓަރީޔާއެވެ، ޖެނެރަލް ސެކްރެޓަރީޔާއެވެ، 6580268، ޖެނެރަލް ސެކްރެޓަރީޔާއެވެ 6580268

[r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv) ފޯމުގެ ނަންބަރު: [r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv)

දිස්ත්‍රික් රැජිණේ ආධිපත්‍ය කොට්ඨාසයේ විනිශ්චය

1.

2.

දිස්ත්‍රික් විනිශ්චයකරු:

සේවයේ පත්ව ඇත:

දිස්ත්‍රික් විනිශ්චයකරු

ආධිපත්‍ය කොට්ඨාසයේ විනිශ්චයකරු

ආධිපත්‍ය කොට්ඨාසයේ විනිශ්චයකරු

ආධිපත්‍ය කොට්ඨාසයේ විනිශ්චයකරු

ආධිපත්‍ය කොට්ඨාසයේ විනිශ්චයකරු

දිස්ත්‍රික් විනිශ්චයකරු ආධිපත්‍ය කොට්ඨාසයේ විනිශ්චයකරු, පිළිගැනීමේ කාර්යාලය, පිටුපොළ, බණ්ඩාරනායක මාවත, කොළඹ 03. දුරකථන අංකය: 6580268, ෆැක්ස් අංකය: 6580268

[r:innamaadhoo@judiciary.gov.mv](mailto:r:innamaadhoo@judiciary.gov.mv) : විනිශ්චයකරු



ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް:

ނަންބަރު:

ލަޞްކަރުގެ ބަޔާން ނަންބަރު:

މި ބަޔާނުގައި ބަޔާންކޮށްފައިވާ ކަންކަން ހިންގުމަށް ބޭނުންވާ ފަރާތްތަކުން ޖުޖީސީ ސަރުކާރުގެ ގެޒެޓް، ބަޔާން ނަންބަރު 6580268، ފޯމް ނަންބަރު 6580268

ފޯމް ފުރިހަމަކުރުމަށް [r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv) ފޮނުވުމަށް އެދިފައިވަނީ.



މަޢުލޫމާތު ސަރުކާރުގެ ރިޖިސްޓްރޭޝަން އޮފީސް، ރިޖިސްޓްރޭޝަން އޮފީސް، ސަރުކާރުގެ ރިޖިސްޓްރޭޝަން އޮފީސް (އިތުރު ސަފްހާތައް)  
ރިޖިސްޓްރޭޝަން އޮފީސް (އިތުރު ސަފްހާތައް)

މަޢުލޫމާތު ސަރުކާރުގެ ރިޖިސްޓްރޭޝަން އޮފީސް، ރިޖިސްޓްރޭޝަން އޮފީސް، ސަރުކާރުގެ ރިޖިސްޓްރޭޝަން އޮފީސް، ރިޖިސްޓްރޭޝަން އޮފީސް، 6580268، 6580268 ސަރުކާރުގެ ރިޖިސްޓްރޭޝަން އޮފީސް

[r-innamaadhoo@judiciary.gov.mv](mailto:r-innamaadhoo@judiciary.gov.mv) ރިޖިސްޓްރޭޝަން އޮފީސް